



# 51 ක් වසරක අභිමානය

ගුණාත්මකභාවයෙන්  
**සහ කැපවීමෙන්**  
**ඉදිරියට.....**



**කෘෂිකර්ම අමාත්‍යාංශය**

80/5, "ගොවිජන මන්දිරය"  
රජමල්වත්ත මාවත,  
බත්තරමුල්ල.

දුරකථන : 011-2 869 553

ෆැක්ස් : 011-2 868 910

ඊමේල් : ituagrimin@gmail.com

වෙබ් : www.agrimin.lk

Concept, Layout & Design



- 📍 1A-3/2, Dharmaraja Mawatha, off Alfred Avenue, Colombo 03.
- ☎ 071 224 1100, 011 208 1188
- ✉ inbox@kalawa.lk, kalawainfo@gmail.com
- 🌐 kalawa.lk



සීමාසහිත ලංකා පොහොර සමාගම  
**වාර්ෂික වාර්තාව**

2015



**සීමාසහිත ලංකා පොහොර සමාගම**

ලක් පොහොර ස්වර්ණ ජයන්ති මාවත,  
භූඤ්ජිටිය, වත්තල.

දුරකථන : 011-2 930 298/ 99 | ෆැක්ස් : 011-2 947 763  
ඊමේල්: [lakphora@sltnet.lk](mailto:lakphora@sltnet.lk) | වෙබ්: [www.lakphora.lk](http://www.lakphora.lk)

# ලක්ෂ්‍යාභාර සම්මාන



CNCI Achivers Awards 2014  
ජාතික මට්ටමේ කුසලතා සම්මානය



වාර්ෂික වාර්තා සම්මාන  
2014 අනුකූලතා සම්මානය



ජාතික කෘෂි විකාශාර  
සම්මාන 2014 ඊළි සම්මානය



ISO14001:2004  
පාරිසරික තත්ව සහතිකය



JASTECA CSR සම්මාන  
2014 කුසලතා සම්මානය



අතිමොටෝ එස්5 සම්මාන  
2014 කුසලතා සම්මානය



ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා  
සම්මාන 2014 -  
රන් සම්මානය



SLCBCC ව්‍යාපාරික තරුව  
2014 රළු සම්මාන



මානව සම්පත්  
කළමනාකරණ සම්මාන  
2014 රළු සම්මානය



ජාතික ඵලදායිතා සම්මාන  
- 2013/14 දෙවන ස්ථානය



ජාතික තත්ත්ව  
සම්මාන 2014  
කුසලතා සම්මානය

# පටුන

සමාගම සමස්ථයක් වශයෙන්	08
ආයතනික තොරතුරු	09
දැක්ම හා මෙහෙවර	12
මූල්‍ය අවධාරනයන්	15
පසුගිය වසර දහයක මූල්‍ය අවධාරනයන්	16
සභාපතිවරයාගේ පණිවිඩය	18
සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රකාශනය	20
අධ්‍යක්ෂ මණ්ඩලය	24
කළමනාකරණ කණ්ඩායම	30
කළමනාකරණ විමසුම හා විශ්ලේෂනය	32
මානව සම්පත් කළමනාකරණය	38
අපගේ ප්‍රජාව	43
ආයතනික පාලනය	46
ආයතනයේ සංවිධාන ව්‍යුහය	49
අවදානම් කළමනාකරණය	50
විගණන හා අවදානම් කළමනාකරණ කමිටු වාර්තා	54
අපගේ භූගෝලීය ආවරණය	57
මූල්‍ය ප්‍රකාශන	58
අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනය	61
සභාපතිවරයාගේ හා මූල්‍ය කළමනාකරුගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනය	62
ස්වාධීන විගණකවරුන්ගේ වාර්තාව	63
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය	64
ස්කන්ධ ප්‍රශ්නවලට වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය	66
මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය	67
මූල්‍ය ප්‍රකාශන වලට සටහන්	68
පෙරකලාසි පත්‍රය	92





## වී වගාව සඳහා අමුණු පොහොර

යූරියා, මියුරියේට් ඔෆ් පොටෂ්, ට්‍රිපල් සුපර් පොස්පේට්,  
 සින්ක් සල්පේට් යනාදි අමුණු පොහොර අප විසින්  
 ගොවියා වෙත සපයනු ලැබේ.



## සමාගම සමස්ථයක් වශයෙන්

පූර්ණ රජය සතු සමාගමක් වන සීමාසහිත ලංකා පොහොර සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂය පථය යටතට අයත් වේ. 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ 1964 වර්ෂයේ දී පර්මන් සමුනාණ්ඩුවේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය සමඟ ලංකා පොහොර සංස්ථාව ස්ථාපනය කරන ලදී.

රාජ්‍ය සංස්ථා හා රජය සතු වෙළඳ ව්‍යාපාර රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කිරීමට අනුකූල වන පරිදි හා 1987 අංක 23 දරන පනතට අනුකූලව 1992 සැප්තැම්බර් 15 සිට බලපැවැත්වෙන පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම නමින් මෙම සංස්ථාව යළි ස්ථාපනය කරන ලදී.

වර්තමානයේ විය 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත.

2008 වර්ෂයේ දී තමන්කඩුව කෘෂි පොහොර සමාගම මෙම සමාගම සමඟ ඒකාබද්ධ කරන ලද අතර විය සීමාසහිත ලංකා පොහොර සමාගමේ පොළොන්නරුව ගබඩා සංකීර්ණය ලෙස ක්‍රියාත්මක වේ.

රසායනික පොහොර ආනයනය කිරීම, ගුණාත්මක පොහොර මිශ්‍රකර නිෂ්පාදනය කිරීම සහ වම නිෂ්පාදන දිවයින පුරා ඇති ප්‍රාදේශීය ගබඩා හා බලලත් අලෙවි නියෝජිතයන් මගින් බෙදාහැරීම හා අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ පොහොර අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම කටයුතු කරයි.

.....  
රාජ්‍ය සංස්ථා හා රජය සතු වෙළඳ ව්‍යාපාර රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කිරීමට අනුකූල වන පරිදි හා 1987 අංක 23 දරන පනතට අනුකූලව 1992 සැප්තැම්බර් 15 සිට බලපැවැත්වෙන පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම නමින් මෙම සංස්ථාව යළි ස්ථාපනය කරන ලදී.  
.....





## ආයතනික තොරතුරු



**සමාගමේ නාමය**  
සීමාසහිත ලංකා පොහොර සමාගම

**සමාගමේ ලියාපදිංචි අංකය**  
පීඨ 499

**තෛතික ස්වභාවය**  
ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද හා භාණ්ඩාගාර ලේකම්ගේ සම්පූර්ණ අයිතිය සතු සීමිත වගකීම් සමාගමකි.

**ලියාපදිංචි කරන ලද කාර්යාලය හා ලිපිනය**  
ලක් පොහොර ස්වර්ණ ජයන්ති මාවත, හුණුපිටිය, වත්තල, ශ්‍රී ලංකාව.  
දුරකථන : 011-2 930 298/ 99 | ෆැක්ස් : 011-2 947 763  
ඊමේල් : lakphora@sltnet.lk | වෙබ් : www.lakphora.lk

### අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති

**බුද්ධික මඩිහනේවා මහතා** රෝෂණ වඩුගේ මහතා  
2008.02.18-2015.02.09 2015.02.19-2015.03.31

ක්‍රියාකාරී අධ්‍යක්ෂ

**සුදර්ශන ගනේගොඩ මහතා** වන්දන පැල්පිට මහතා  
2010.05.12-2015.02.09 2015.03.10-2015.03.31

ක්‍රියාකාරී අධ්‍යක්ෂ

**ප්‍රේමසිරි අබේනායක මහතා** මාධව වත්තේගම මහතා  
2010.06.07-2015.02.09 2015.02.19-2015.03.31

අධ්‍යක්ෂ

**එච්.එම්. අපිත්වන්ද්‍ර මහතා** **ජේ.එම්.එස්.ඩී. රත්නායක මහත්මිය**  
(අතිරේක අධ්‍යක්ෂ ජනරාල්) (අතිරේක අධ්‍යක්ෂ ජනරාල්)  
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව  
2011.05.20-2015.02.09 2015.03.10-2015.03.31

**ඒ.එල්.ඒ.අශෝක සිරිවර්ධන මහතා** **අනෝජා හේරත් මහත්මිය**  
අතිරේක ලේකම් (පරිපාලන) අධ්‍යක්ෂ (සංවර්ධන)  
කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශය  
2013.10.28-2015.02.09 2015.02.25-2015.03.31

**නෙවිල් අබේරත්න මහතා** **හේමක ලසිත් බාලසූරිය මහතා**  
(නීතිඥ හා ප්‍රසිද්ධ නොතාර්ස්) 2015.02.19-2015.03.31  
2010.06.07-2015.02.09

**ධම්මික දහනායක මහතා** **උපුල් පිරිස් මහතා**  
(නීතිඥ හා ප්‍රසිද්ධ නොතාර්ස්) 2015.02.19-2015.03.31  
2013.05.03-2015.02.09

සමාගමේ ලේකම්

**එස්.පී. මොරවක මහතා**  
(නීතිඥ හා ප්‍රසිද්ධ නොතාර්ස්)

### කළමනාකරණ කණ්ඩායම

**ප්‍රදීප් යසරත්න මහතා** **ප්‍රියන්ත සමරවීර මහතා**  
සාමාන්‍යාධිකාරී සාමාන්‍යාධිකාරී (වැඩබලන)  
2014.04.01-2015.01.28 කළමනාකරු (මුදල්)

**බී.ඩී.එල්. කුමාරසිරි මහතා** **පී.එස්.කේ. ජයකොඩි මහතා**  
ප්‍රධාන අභ්‍යන්තර විගණක කළමනාකරු (ප්‍රසම්පාදන හා ආනයන)

**එච්.එම්.ටී.පී. හේරත් මහත්මිය** **ආර්.ඒ. ප්‍රියන්ත පෙරේරා මහතා**  
කළමනාකරු (පරිපාලන හා මානව සම්පත්) කළමනාකරු (බෙදාහැරීම්)

**ආර්.පී.එස්. බෝධිපාල මහත්මිය** **ඩී.එම්.එන්.ඒ. දිසානායක මහතා**  
කළමනාකරු (අලෙවි හා විකුණුම්) කළමනාකරු (කාර්මික)



### තේ වගාව සඳහා

ඊ - 65, ඊ - 200, ඊ - 750, යූඊ - 1625, යූඊ - 397,  
 යූඊ - 752, ඒපීඑල්සී - 880, ඒපීඑල්සී - 945, ඒපීයූඑම් - 910,  
 යූ - 625, එස්ඊ/යූඑම් - 400, එස්ඊයූඑම් - 435, යූ - 709.





## දැක්ම

ශ්‍රී ලාංකික පොහොර වෙළඳපල නියමුවා ලෙස කෘෂි ක්ෂේත්‍රය හා ඒ ආශ්‍රිත නව නිපැයුම් සේවා හා යෙදවුම් සපයන විවිධාංගීකරණය වූ නව ලොවට ගැලපෙන ප්‍රමුඛතම ආයතනය වීම.





## මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ලක් පොහොර පවුලේ උපරිම දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා ගොවිජන සේවා ක්‍ෂේත්‍රයේ නිෂ්පාදන, ආදායම් හා ලාභදායීත්වය වැඩි කිරීම සඳහා බහුවිධ වෙළඳපොළ ඉල්ලුමට සරිලන පොහොර නිෂ්පාදනය හා අලෙවිය තුළින් සමාගමේ ලාභදායී තිරසාර පැවැත්ම තහවුරු කිරීම.






### වෙනත් තෝග සඳහා

චිලවිල, පළතුරු, අර්තාපල්, මිරිස්, කවිපි, රට කපු, මුංඇට, බඩඉරිඟු සහ උක් වගාව ආදිය සඳහා විශේෂ මිශ්‍ර පොහොර.

# මූල්‍ය අවධාරණයන්



ආදායම් අවධාරණයන් හා අනුපාත		2015	2014	වෙනස
		රු.	රු.	%
ආදායම	රු.	3,835,989,834	2,563,549,727	50%
බදු වලට පෙර ලාභය	රු.	520,200,738	241,328,764	116%
ආදායම් බදු වියදම	රු.	134,184,888	62,869,312	113%
වර්ෂය සඳහා බදු පසු ලාභය	රු.	386,015,851	178,459,452	116%
ලාභාංශ	රු.	115,804,755	52,930,556	119%
කොටසක ඉපැයුම	රු.	7.68	3.55	116%
වත්කම් මත ප්‍රතිලාභ	රු.	87%	0.49%	-
හිමිකම් මත ප්‍රතිලාභ	රු.	9.2%	4.6%	-
මූල්‍යමය තත්ත්ව අවධාරණයන් හා අනුපාතයන්				
මුළු වත්කම්	රු.	44,549,598,217	36,266,731,182	23%
මුළු හිමිකම්	රු.	4,205,441,355	3,838,543,092	10%
හිඳුන් කළ කොටස් සංඛ්‍යාව	සංඛ්‍යාව	50,245,608	50,245,608	-
කොටසක ඉදිරි වත්කම	රු.	83.70	76.40	10%

# පසුගිය දස වසර තුළ මූල්‍ය අවධාරණය

	2006	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015
	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්	ශ්‍රී ලංකා රුපියලින්
			(මහ 7ක් සඳහා)	(මහ 7ක් සඳහා)						
<b>විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය</b>										
ආදායම්	1,738,890,120	1,597,921,714	900,461,713	1,370,080,315	1,904,299,851	2,246,402,738	2,496,268,383	2,450,132,816	2,563,549,727	3,835,989,834
දළ ලාභය	123,581,353	236,228,785	204,414,682	221,286,371	322,826,103	414,124,001	310,189,751	621,684,097	575,467,461	855,558,167
වෙනත් ආදායම්	166,406,012	146,931,059	76,899,044	130,892,642	132,287,779	157,164,017	197,912,757	108,809,998	93,172,755	142,197,667
බදු පෙර ලාභය	20,738,590	3,599,741	26,957,610	35,088,271	42,411,705	73,979,009	159,544,495	199,894,319	241,328,764	520,200,738
බදු	(10,762,878)	(13,771,790)	(19,766,392)	(25,092,763)	(35,000,000)	(43,666,668)	(52,315,944)	(73,037,738)	(62,869,312)	(134,184,888)
බදු පසු ලාභය	9,975,712	(10,172,049)	7,191,217	9,995,508	7,411,705	30,312,341	107,228,551	126,856,581	178,459,452	386,015,851
<b>මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය</b>										
ප්‍රකාශිත ප්‍රාග්ධනය	444,456,080	444,456,080	444,456,080	502,456,080	502,456,080	502,456,080	502,456,080	502,456,080	502,456,080	502,456,080
ප්‍රාග්ධනීකරණ සංචිත	1,616,307,519	1,616,307,519	1,616,307,519	1,616,307,519	1,986,087,280	1,986,087,280	1,836,179,780	1,835,723,580	1,835,723,580	1,833,071,080
ආදායම් සංචිත	194,370,332	184,198,282	191,389,499	201,385,007	208,796,713	224,109,054	1,285,578,730	1,397,891,510	1,500,363,432	1,869,914,195
මුළු හිමිකම්	2,255,133,931	2,244,961,881	2,252,153,098	2,320,148,607	2,697,340,072	2,712,652,414	3,624,214,590	3,736,071,170	3,838,543,092	4,205,441,355
දේපල, පිරිහන හා උපකරණ	1,638,495,136	1,647,477,060	1,642,814,214	1,686,442,553	1,902,075,430	1,895,412,152	1,908,557,760	1,882,887,059	1,879,174,306	1,865,055,225
තොනිම් ප්‍රාග්ධන වැඩ	17,895,434	17,895,434	17,895,434	20,024,735	15,934,103	542,901	-	-	-	29,982,587
විලම්බිත බදු වියදම	-	-	-	-	-	-	4,862,949	73,037,738	5,561,375	37,484,888
තාක්ෂණිකව බිඳී පත් වල ආයෝජනය	113,633,853	132,782,037	146,109,366	172,614,796	332,205,456	434,767,955	471,025,753	338,620,163	471,894,936	489,125,747
අස්ඵලය වර්ධක	-	-	-	-	-	-	-	669,017	344,717	115,417
විලම්බිත බදු වර්ධක	-	-	-	-	-	76,814,523	71,951,574	-	-	-
ශුද්ධ සංභව වර්ධක	600,912,136	582,772,763	592,829,041	610,949,150	12,476,640,540	6,975,143,544	1,706,541,296	1,915,693,141	2,025,842,182	2,417,551,302
විලම්බිත බදු බැරකම්	-	-	-	-	-	-	-	1,086,164	6,647,539	44,132,427
කෙටි/ දිගුකාලීන ණය	-	-	-	-	11,837,929,928	5,369,929,928	-	-	17,728,367,618	31,304,325,268
<b>මුදල් ප්‍රවාහ ප්‍රකාශනය</b>										
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	(4,487,339,145)	(5,537,840,553)	(9,812,750,171)	(23,925,719)	(12,169,047,254)	(16,012,155,140)	12,695,227,509	(9,517,159,808)	(5,094,105,859)	(9,560,794,959)
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	4,509,295,472	5,347,791,109	9,796,712,574	(85,865,511)	12,216,587,459	(36,565,665)	(8,458,411)	83,232,936	(508,688,188)	(1,021,212,231)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	(30,008,448)	(40,493,187)	(19,176,247)	46,739,763	(159,725,222)	16,168,483,382	(13,079,312,780)	9,575,483,282	5,654,013,585	10,614,850,014
<b>වෙනත් තොරතුරු</b>										
කොටසක ඉපයුම (රු.)	0.22	(0.23)	0.16	0.22	0.17	0.60	2.13	2.52	3.55	7.68
කොටසකට ලාභාංශය (රු.)	-	-	-	0.06	0.06	0.18	0.18	0.76	1.05	2.3
කොටසකට ශුද්ධ වර්ධක (රු.)	51	51	51	46	54	72	74	74	76.4	83.7
සංභව අනුපාතය (වාර ගණන)	1.17	1.10	1.07	1.04	2.09	1.29	1.08	1.08	1.06	1.06





## තෝල් සඳහා

වස.පි.වම්. (ඩබ්ලිව්)/ (සී), ව.පි.වම්. (ඩබ්ලිව්)/ (සී),  
 රා මදින (ඩබ්ලිව්)/ (සී)



# සහාපතිවරයාගේ පණිවුඩය

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ආයතනික අරමුණු සාක්ෂාත් කරගනිමින් ශ්‍රී ලාංකික කෘෂිකාර්මික ප්‍රජාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සීමාසහිත ලංකා පොහොර සමාගමේ මූලික නියාමන ප්‍රතිපත්තිය වේ. සමාගමේ 2015 මෙහෙයුම්, කෘෂි කර්මාන්තය වඩාත් ශක්තිමත් කිරීමේ යෝජනා සමඟ සහසම්බන්ධ වෙමින් සුවිශේෂී ස්ථානයක් වෙත ගමන් කර ඇති බව පෙනීයයි. මෙම දෘෂ්ඨිකෝණයෙන් ගත්කල ආයතනික සැලැස්ම සමඟ එක්ව ගමන් කළ හැකි අනාගත වර්ධනයන් පිළිබඳව තුලනය කර අප දැනට සිටින තත්ත්වය ගැන තහවුරු කර ගැනීමත් අවශ්‍ය වේ.

අනෙකුත් රටවල කෘෂිකාර්මික අංශය මුහුණපාන අභියෝගයන් හා විවිධාකාර ගැටළු සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලාංකික කෘෂි භෞමික තුළ සිඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙයි. එය වර්තමානයේ සිදු වූ ඉහළ ධනාත්මක ආර්ථික වර්ධනය තුළ ප්‍රධාන භූමිකාවක් මැවීමට සමත් විය.

සී/ස ලංකා පොහොර සමාගමේ ආයතනික සංවර්ධනය හා දියුණුව සැලකීමේදී දිවයින පුරා සාර්ථකව සහ අඛණ්ඩව පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය ආයතනික දියුණුවට ඉමහත් දායකත්වයක් දක්වන බව දැක්විය හැකි වේ.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපවෙත නිරතුවනු වන විට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශීර්වාදය හා උපදේශකත්වයන්, ගරු කෘෂිකර්ම අමාත්‍ය දුම්රිප්පි දිසානායක මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමාගේ හා අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීන්ගේ වටිනා මගපෙන්වීම සහ සහයෝගයන් කෘතඥව පිළිගනිමු.

2014/15 මූල්‍ය වර්ෂයේ දී ලංකා පොහොර සමාගමේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රු.මි. 1,922 දක්වා වර්ධනය වී ඇති අතර 2013/14 වර්ෂයේ දී රු.මි. 241 ක් වූ බදු පෙර ලාභය රු.මි. 520 දක්වා වර්ධනය කරමින් ආයතනික ඉතිහාසයේ වැඩිම බදු පෙර ලාභයක් වාර්තා කිරීමට හැකිව ඇත.

මෙම වසරේ දී රු.මි. 115 ක ලාභාංශයක් සමාගමේ කොටස් හිමිකරු වන මහා භාණ්ඩාගාරය වෙත ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය සැලසුම් කර ඇති බව සටහන් කරනුයේ සාඩම්බරයෙනි.

2014/15 වසරේ දී රජයට ගෙවන ලද බදු මුදල් ප්‍රමාණය රු. මි. 134 කි. සමාගම රජයේ ඒකාබද්ධ අරමුදලින් කිසිදු මූල්‍ය සහනයක් ලබා නොගෙන මෙහෙයුම් කටයුතු මේ වන විට ඉටුකරගෙන යනු ලබයි.

දිවයින පුරා ගොවි ජනතාවගේ කුඹුරු පොහොර අවශ්‍යතාවය ගොවිජන සේවා මධ්‍යස්ථාන 376 ක් මඟින් සැපයීමට සර්වලත පරිදි ප්‍රමාණවත්

ගබඩා පහසුකම් සමාගම සතුව පවතී.

අනෙකුත් සහනාධාර පොහොර අලෙවි කිරීමේ පහසු ව සඳහා 1500 ක පමණ බලයලත් අලෙවි නියෝජිත ජාලයක් ස්ථාපිත කර ඇත. ප්‍රාදේශීය ගබඩා 52 කින් අපගේ බෙදාහැරීම් ජාලය සමන්විත වන අතර, එය ගණුදෙනු කරුවන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ඉමහත් පිරිවහලක් වී ඇත.

වෙළෙඳපොළ කොටස අත්පත් කර ගැනීම සඳහා කාර්යක්ෂම උපායශීලී ක්‍රියාදාමයක් සමාගම විසින් දියත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අලෙවි ධාරිතාව වර්ධනය වී ඇත. තරගකාරී වෙළෙඳපොළ තුළ සැරසීමක් අලෙවි ඉලක්ක සපුරාලීම

**තරගකාරී වෙළෙඳපොළ තුළ සැරසීමක් අලෙවි ඉලක්ක සපුරාලීම තුළ ආයතනයේ අලෙවි ආදායම රු.බි. 1.3 කින් ඉහළ ගොස් ඇත.**

තුළ ආයතනයේ අලෙවි ආදායම රු.බි. 1.3 කින් ඉහළ ගොස් ඇත.

පසුගිය වර්ෂය තුළ සමාගම අත්පත් කරගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ අයි.එස්.ඕ. 14001:2004 පාරිසරික තත්ත්ව සහතිකය හිමිකර ගැනීමට හැකි වීමයි. කෙටි හා දිගුකාලීන උපායමාර්ගික අරමුණු ඉටුකර ගැනීම සඳහා ශ්‍රම බලකාය ඉතාමත් ඵලදායී ලෙස සැලසුම්කරණය කර ඇති අතර කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද සේවක බඳවාගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය තුළ බඳවාගැනීම් විධිමත් කර ඇති අතර සියලුම සේවකවතුන්ට දක්ෂතා හා සුදුසුකම් මත උසස්වීම් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

පරිශීලක පහසුකම් සහිත මෘදුකාංග හා දෘඩාංග විලින් යුතු ඉතා

කාර්යක්ෂම පරිගණක පද්ධතියක් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන අතර නවීකරනය කරන ලද මෘදුකාංග සවිකිරීමේ දී නව තාක්ෂණය සම්බන්ධව පරිශීලකයන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් ද සිදු කරනු ලබයි.

සී/ස ලංකා පොහොර සමාගම සැම විටම ප්‍රජාවට සහයෝගයක් වන අතර එය සමාජ වගකීමක් ලෙසද සලකයි. දීර්ඝ කාලීන ආයතනික තිරසාර භාවය උදෙසා මූලික ක්‍රියාකාරිත්වය හා අනාගත අරමුණු හඳුනා ගැනීම වැදගත් බව සමාගම විශ්වාස කරනු ලබයි. මේ සඳහා දිගුකාලීන හා කෙටිකාලීන උපායශීලී අරමුණු වර්ගීකරණය කරමින් උපාය මාර්ගික සැලසුම් ගොඩනැගීම සිදු කරනු ලබයි. සී/ස ලංකා පොහොර සමාගම මේ දියුණුවට සහයෝගය ලබා දෙන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු කෘෂිකර්ම අමාත්‍ය දුම්රිප්පි දිසානායක මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්න මැතිතුමා හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සියළු දෙනාටම මාගේ හද පිරි ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි.

සී/ස ලංකා පොහොර සමාගම නව යුගයක් කරා ගෙන යාමට නායකත්වය දෙන ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයටද මා විසින් සුවිශේෂී ස්තූතිය පුදකල යුතුමය. සමාගමේ දැක්ම හා මෙහෙවර ඉටු කිරීම උදෙසා නිරන්තර දායකත්වය ලබාදෙන කළමනාකාරිත්වය ඇතුළු සියළුම සේවක වතුන් සඳහාද ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි.

  
**රෝෂණ වඩුගේ**  
සභාපති





## සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රකාශනය

තවත් මූල්‍ය වසරක් නිමා වන මේ මොහොතේදී 2014/15 මූල්‍ය වසරට අදාළ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනය හා වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමටත්, අපගේ වටිනා කොටස්කරුවන් වන ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නටත් ලැබීම මට මහත් සතුටක් දනවයි. ඔබ දැනටමත් හොඳින් දන්නා පරිදි, වසර 50 ක් තිස්සේ ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ප්‍රජාව වෙත සේවය සැපයූ රජයේ නිමිකාරත්වය යටතේ පවතින සාධනීධර ආයතනයක් වශයෙන් සීමාසහිත ලංකා පොහොර සමාගම ගෞරවාදරයට පාත්‍රව ඇත.



මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපටම ආවේණික ස්වභාවයක් උසුළන පොහොර නිෂ්පාදන ආනයනය කිරීම, මිශ්‍ර කිරීම හා බෙදා හැරීම නොකඩවා සිදු කිරීමට අපි සමත් වී ඇත්තෙමු. පාරිභෝගික සුවිශේෂීත්වය, කෘෂි රසායන කර්මාන්තය වෙත නව තාක්ෂණයෙන් අනුන විසඳුම් සැපයීමේ අරමුණින් නිරන්තරයෙන් නිෂ්පාදන නවෝත්පාදනයට ලක් කිරීම මෙන්ම තත්ත්ව පාලනය වැනි විධික්‍රම හරහා පාරිභෝගිකයන් අතර අපටම අනන්‍ය ස්ථානයක් දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණකි.

වී වගාවෙන් ලද අස්වැන්න වැඩි වීම සහ අනෙකුත් බෝග වගා කිරීම වැඩි වීම වැනි තේතූන් මත කෘෂිකාර්මික අංශයේ සවිමත් වර්ධනයක් පිළිබිඹු කළ කාලපරිච්ඡේදයක් ලෙස මෙම කාලය සඳහන් කළ හැක.

පැවති ආර්ථික තත්ත්වයන්ට අනුකූලව අප විසින් 2014/15 කාල පරිච්ඡේදයේදී වරණාත්මක වර්ධන උපායමාර්ගයක් යොදා ගන්නා ලදී. එහිදී, අපගේ දිස්ත්‍රික් පොහොර ගබඩා පාලයේ ව්‍යාපාරික ධාරිතා ඉහළ නැංවීම හා ඒවායෙහි ලාභදායීතාව වැඩි කිරීම වෙත අපගේ විශේෂ අවධානය යොමු වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට දිස්ත්‍රික් පොහොර ගබඩාවලින් 95% ක් ආශ්‍රිතව ලාභදායීත්වයක් වාර්තා වී ඇත.

අපගේ මෙහෙයුම් නවීකරණය කිරීමටත් වසර පුරාවට වඩා ඉහළ කාර්යසාධනයක් ප්‍රකට කරනු වස් විශේෂඥ කුසලතා වෙත ප්‍රවේශය ඉහළ නැංවීමටත් අපට හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ කුසලතා ව්‍යුහ මධ්‍යගත කිරීම අපගේ ව්‍යාපාරික ධාරිතා වර්ධනය වීම කෙරෙහි විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී. එම වසරේදී අපගේ දිස්ත්‍රික් පොහොර ගබඩා ප්‍රමාණය 50 සිට 52 දක්වා ඉහළ ගිය අතර කිලිනොච්චියේ නව ගබඩාවක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.

සන්නාමයේ තත්ත්වය ඉහළ නැංවීම සහ අපගේ පාරිභෝගිකයන් හට සිය ගනුදෙනු සිදු කිරීමට ඉතාම හිතකර හා ප්‍රියමනාප පරිසරයක් ඇති බව සහතික කිරීම සඳහා අපගේ

දිස්ත්‍රික් පොහොර ගබඩාවල ධාරිතා හා අන්‍යන්තර ලක්ෂණ හා සැකැස්ම වැඩිදියුණු කිරීම වෙතද අපගේ අවධානය යොමු විය. එවැනි ඇතැම් ගබඩා මේ වන විට අප සමාග මටම අයත් පරිශ්‍රයන්හි පිහිටුවා ඇත. මෙම ගබඩා පිහිටා ඇත්තේ නුදුරු අනාගතයේදීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි ශීඝ්‍ර දියුණුවක් සිදු වෙතැයි අපේක්ෂා කළ හැකි තීරණාත්මක ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වීමද විශේෂත්වයකි.

අප විසින් අත්කර ගෙන ඇති නිරසාර සංවර්ධනයේ ගාමක බලවේගය වශයෙන් අපගේ සේවක කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු කරන අතර අපට හිමි තරගකාරීත්වය පසුපස ඇති තේතූව වන්නේද ඔවුන්ය. මේ හිසා, සමාගමේ දෛනික ව්‍යාපාරික කටයුතුවලට අපගේ වටිනාකම් ආරෝපණය කිරීමට සමත් වූ අධ්‍යයන හා උපදේශන සංස්කෘතියක් මාර්ගයෙන් අප සතු කුසලතා සංවිතය වර්ධනය කර ගැනීමටද අපට හැකි විය. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මෂතකදී අනුමත කරන ලද බඳවා ගැනීම් පරිපාටියට අනුකූල වන පරිදි හඳුනාගත් විශේෂ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් හියමිත සුදුසුකම් හා කුසලතාවලින් හෙබි පිරිස් බඳවා ගැනීම මෙන්ම සමාගමික ව්‍යාපාරික අරමුණුවලට ගැලපෙන පරිදි සේවකයන්ට සිය පෞද්ගලික වෘත්තීය අරමුණුද සාක්ෂාත් කරගැනීම සහාය වීම කෙරෙහිද අපගේ නිරන්තර අවධානය යොමුව පවතී.

සේවක ඵලදායීතාව ආශ්‍රිතව දැකිය හැකි වූ අඛණ්ඩ වර්ධනය කුසලතා සංවර්ධනය කෙරෙහි අප විසින් යොමු කරන ලද අවධානයේ ප්‍රතිඵලයක් වන අතර මෙම සමාලෝචනයට ලක් වන වසර පුරාවට අපගේ කාර්යසාධනයේ පදනම බවට පත් වූයේද එයයි.

මේ අතරම, පුහුණු හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන ලද මුදලින් අපේක්ෂිත ප්‍රතිඵල පරාසය පුළුල් කිරීමටත්, සමාගම තුළ සෑම මට්ටමකදීම නායකත්ව ශක්‍යතා වර්ධනය කිරීමට අප විසින් කටයුතු කරන ලදී. විශේෂයෙන්ම, නවෝත්පාදනය සඳහා වටිනා අදහස්වලින් දායක වීමටත්, අපගේ ලාභදායීතාව හා ඵලදායීතාව ඉහළ නැංවිය හැකි පරිදි ව්‍යාපාරික මෙහෙයුම් නවීකරණය කිරීමටත් අපගේ කළමනාකාරුවෙන් හට සවිය

සැපයූ තේතූව වශයෙන් හඳුනාගත හැක. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කර්මාන්තය තුළ පුරෝගාමී බලවේගය බවට පත් වීමට අපට හැකි වූයේ අපගේ කණ්ඩායමේ නිරන්තර කැපවීම ආයතනික දැක්ම සමග මනාව අනුකූල වීම බවද කිව යුතුය.

2011 වසරේදී රාජ්‍ය අංශයට අයත් ව්‍යවසායයක් විසින් ලබා ගන්නා ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් සහිතවත් කරමින් ගුණාත්මකභාවයෙන් ඉහළ සේවාව හා පරිපාලන කටයුතු සඳහා ISO 9001:2008 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය දිනා ගැනීමෙන් හා 2013 වසරේදී අපගේ පොහොර පරික්ෂණ විද්‍යාගාරය වෙනුවෙන් ISO/IEC 17025:2005 සහතිකය දිනා ගැනීමෙන් අනතුරුව ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් වශයෙන් අපගේ සමාග මික පරිසරය සඳහා 14000:2004 සහතිකය දිනා ගැනීමට 2015 වසරේදී අපි සමත් වූයෙමු. සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් පසුගිය වසරේදී දිනා ගන්නා ලද පහත සඳහන් ජයග්‍රහණ 10 අපගේ සාර්ථකත්වය මනාව පෙන්නුම් කරයි:

- ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලය විසින් සංවිධානය කරන ලද ජාතික කෘෂි ව්‍යාපාර සම්මාන උළෙලේදී මහා පරිමාණ ආදාන සැපයුම්කරුවන් යන කාණ්ඩය යටතේ රිදී පදක්කම දිනා ගැනීම
- ශ්‍රී ලංකා-චීන ව්‍යාපාර සමුපකාර කවුන්සිලය විසින් සංවිධානය කරන ලද SLBCC Business Star Awards 2014 සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයෙන් රිදී තරු සම්මානය දිනා ගැනීම
- ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද CNCI Achievers Award 2014 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා ව්‍යාපාර කාණ්ඩයෙන් කුසලතා සම්මාන දිනා ගැනීම
- ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2014 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ දෙවන ස්ථානය දිනා ගැනීම
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සංවිධානය කරන ලද 2014 ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ කුසලතා සම්මාන දිනා ගැනීම

- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරණ ආයතනය විසින් සංවිධානය කරන ලද 2014 වාර්ෂික වාර්තා තරගාවලියේදී අනුකූලතා සම්මානය දිනා ගැනීම
- ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංවිධානය විසින් සංවිධානය කරන ලද 2014 ඉයන් ඩයස් අඩවිසිංහ අනුස්මරණ JASTECA CSR සම්මාන උළෙලේදී කුසලතා සම්මාන දිනා ගැනීම
- ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංවිධානය විසින් සංවිධානය කරන ලද 2014 අතිමොතෝ එස් 5 සම්මාන උළෙලේදී කුසලතා සම්මාන දිනා ගැනීම
- ශ්‍රී ලංකා මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය හා ඉන්දියා මානව සම්පත් කළමනාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද 2014 මානව සම්පත් කළමනාකරණ සම්මාන උළෙලේදී රාජ්‍ය අංශය යටතේ රිදී සම්මානය දිනා ගැනීම
- ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2014 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරමාණු නිෂ්පාදන කාණ්ඩය යටතේ ස්වර්ණ සම්මානය දිනා ගැනීමට හැකි වීම පසුගිය වසරේදී අප විසින් ලබා ගන්නා ලද අතිමානවත් ජයග්‍රහණයකි. සීමාසහිත ලංකා පොහොර සමාගමේ 50 වසරක ඉතිහාසය පුරාවටම දිනා ගන්නා ලද එකම ස්වර්ණ සම්මානය මෙය වීම සුවිශේෂී කරුණකි.

2015/16 ඉදිරි කාල සීමාවේදී රජයේ උපායමාර්ගවලට අනුකූල වන පරිදි අපගේ වරණාත්මක වර්ධන උපායමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු. මෙහිදී අපගේ අතිලාභය වන්නේ රට තුළ හඳුනාගත් වර්ධනීය වෙළඳපොළ වෙත අපගේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමයි. කර්මාන්තය තුළ ඉස්මතු විය හැකි අභියෝග අවබෝධ කර ගැනීම වෙනුවෙන් අවධානය යොමුව ඇති අතර ඒවාට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වනු ඇති බවට අප තුළ දැඩි විශ්වාසයක් ඇත. අපගේ උපායමාර්ගයෙහි මූලික අංගයක් වශයෙන් සමාගමේ කාර්යක්ෂමතාව හා සාර්ථකත්වය ඉහළ නංවනු සඳහා නව මෘදුකාංග (ERP) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමත් සමගින් තාක්ෂණික නවෝත්පාදන රැසක් කිරීමටද අපි බලාපොරොත්තු

වෙමු. වෙනත් හෝග හා කෙරුම් හෝග වෙළඳපොළ වැඩිදියුණු කිරීමේ අපගේ උපායමාර්ගය 2015/16 කාල පරිච්ඡේදය තුළදීද ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන අතර වෙළඳපොළ තත්ත්වයන්ට අදාළ පරිදි ක්‍රියාත්මක කෙරෙන බව සහතික කිරීම සඳහා මෙම අංශයේ සංවර්ධනයන් හා ප්‍රවණතා නිරන්තර නිරීක්ෂණයට ලක් කරන්නෙමු.

වඩා ඉහළ වර්ධනයක් අප බලාපොරොත්තු වන නිසාත්, පාරිභෝගිකයන් වෙත ඉතා වේගවත් ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකි තාක්ෂණික පසුබිමක් දැනට අප සතුව ඇති නිසාත් මෙම අංශයේ අවශ්‍යතා වඩා හොඳින් ඉටු කරනු පිණිස කාඩ්මිනික පොහොර නිෂ්පාදනය කිරීම දක්වා අපගේ මෙහෙයුම් යොමු කිරීමට අපි කටයුතු කරමු. රසායනික පොහොර භාවිත කිරීමේ සංස්කෘතිය අඩු කිරීමේ රජයේ දැක්මට අනුකූල වන පරිදි අපගේ වෙළඳපල ක්‍රියාකාරකම් මනාව යොදාගැනීමට කටයුතු කෙරේ. අතිශයින් තරගකාරී වෙළඳපොළ පරිසරයක් තුළ වඩා සාර්ථකව ක්‍රියා කරනු පිණිස තාක්ෂණික, මෘදු කුසලතා හා නායකත්ව පුහුණුව ලබා දීම තුළින් අප සතු කුසලතා සංවිතය වර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමටද අපි බලාපොරොත්තු වෙමු.


නැගී වන වෙළඳපොළ වර්ධන අගයයන් පහත වැටී ඇති හෙයින් පසුගිය වසර සඳහා පිහිටුවන ලද ව්‍යාපාරික අතිලාභ මේ වසරේදී නොවෙනස්ව පවතිනු ඇත. අපගේ ආයතනික උපායමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යාමින් ලාභ ආන්තික ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීමද 2015/16 සඳහා වන අපගේ අරමුණකි. මේ නිසාම, 2015/16 අභියෝගාත්මක වසරක් වනු දැක්ම අපගේ අපේක්ෂාවයි.

අනාගතය වෙත විශ්වාසනීයව ගමන් කිරීමේදී අපගේ තවත් අරමුණක් වනු ඇත්තේ කොටස්කරුවන් වෙනුවෙන් ධනය ජනනය කිරීමයි. ධන ජනනය උදෙසා වන ජාතික උපායමාර්ගය සමග මනාව ගැලපෙන ආයතනික උපායමාර්ගයක් සහිතව ශ්‍රී ලංකාවේ ආර්ථික හා සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපි සෑම විට කැපවෙමු, දායක වෙමු. අප සතු අත්දැකීම් බහුල හා සක්‍රීය සේවක කණ්ඩායම නිසා සෑම විටම

නව වර්ධන අවස්ථා ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව අප වෙත හිමි වේ. ඉදිරි ව්‍යාපාරික වසරේදීද වඩා පුළුල් දැක්මක් සහිතව නව වර්ධන යුගයක් උදා කර ගනු පිණිස පසුගිය වසරේ පරිදීම ගරු සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය, දැක්ම හා උපායමාර්ගික දිශානතිය ලබා දීමට කැපවෙමි.

ඉස්මතු වූ විවිධ බාධක හා දුෂ්කරතා කොතෙක් වුවද 2014/15 වසරද තවත් සුවිශේෂී කාර්යසාධනයක් ප්‍රකට කළ වසරක් බවට පත් කිරීම සඳහා මගපෙන්වීම හා නිරන්තර සහාය දැක්වූ ගරු සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මාගේ හදවතිර කෘතඥතාව පිරිනැමේ. අපගේ සමාගමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නිරන්තර කැපවීමක් දක්වන ලක්පොහොර පවුලේ කළමනාකරණ කණ්ඩායම ඇතුළු සියලු සාමාජිකයන් වෙත ස්තූති කිරීමට කැමැත්තෙමි.

මෙතෙක් අප ලද සාර්ථකත්වයේ පදනම වන්නේ අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගික නවතූන් වන අතර ඉදිරියේදීද ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වඩා හොඳින් ප්‍රතිචාරාත්මක වන බවට සහතික වෙමි. එසේම, අප සාර්ථක වූ අවස්ථාවලදී මෙන්ම අභියෝගවලට මුහුණ පෑ අවස්ථාවලදීද නොවෙනස්ව සහයෝගයේ හස්තය දිගු කළ අපගේ කොටස්කරුවන් සියලු දෙනා මගේ මහත් අගය කිරීමට ලක් වෙයි. මිඤඤ වසර සඳහාද ආත්ම විශ්වාසයෙන් හා කැපවීමෙන් මුහුණ දීමට අපි බලාපොරොත්තු වෙමු.

  
**ප්‍රියන්ත සමරවීර**  
 සාමාන්‍යාධිකාරී





## රබර් වගාව සඳහා

ආර්.ඒ. - 465, ආර්.ගු.-462, ආර්.ගු.-465, ආර්/වයි.බී,  
ආර්/වීස්.ඒ. වැනි විශේෂ මිශ්‍රිත පොහොර

# අධ්‍යක්ෂ මණ්ඩලය



**අනෝජා හේරත් මහත්මිය**  
අධ්‍යක්ෂ

**චන්දන පැල්පිට මහතා**  
ක්‍රියාකාරී අධ්‍යක්ෂ

**උපුල් පීරිස් මහතා**  
අධ්‍යක්ෂ

**රෝෂණ වඩුගේ මහතා**  
සභාපති





හේමක ලසිත්  
බාලසූරිය මහතා  
අධ්‍යක්ෂ

මාධව චන්දේශම මහතා  
ක්‍රියාකාරී අධ්‍යක්ෂ

ජේ.එම්.එස්.ඩී.  
රත්නායක මහත්මිය  
අධ්‍යක්ෂ

# අධ්‍යක්ෂ මණ්ඩලය



## රෝෂණ වඩුගේ මහතා සභාපති

කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රෝෂණ වඩුගේ මහතා ඕස්ට්‍රේලියන් ව්‍යාපාර පරිපාලන පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති අතර ජපානයේ දී මෝටර් රථ ශිල්පය පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා ඇත.

පාසල් වියේ දී වයස 15 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෝබවා ඇති ඒ මහතා වයස 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය ද දරා ඇත. පාසල් සිංහ සමාජයේ සභාපතිවූය හා පාසල් ගුවන්විදුලි සංගමයේ උප සභාපතිවූය ද හොබවා ඇත.

වසර 2ක් ම කෝට්ටේ අගනුවර සිංහ සමාජයේ සභාපතිත්වයෙන්ද වසර 03ක් එහි සාමාජිකත්ව අධ්‍යක්ෂ ධුරයද දරා ඇති

අතර දිස්ත්‍රික් 306 සී ජාත්‍යන්තර සංභ සමාජයේ අධ්‍යක්ෂ ධුරය ද දරයි.

සමාජ සේවා උදෙසා පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධානයක් වන ආර්ය ලංකා පදනම පිහිටුවමින් එහි සභාපතිත්වයද දරන අතර ලංකා එක්සත් ප්‍රවාහකයින්ගේ සංගමයේ සභාපතිත්වයද ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ උප සභාපතිත්වයද දරයි.

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංගමය (sunfo) වෙතින් 2006 වසරේදී “ පීවනසූර්” සම්මානයද ලබා ඇත.

## වන්දන පැල්පිට මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ

අසෝක විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද වන්දන පැල්පිට මහතා ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් කාර්මික සම්බන්ධතා හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී උපාධියක් හිමිකරගෙන ඇත.

තවද ඉන්දියාවේ කම්කරු අධ්‍යාපනය හා කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති අතර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ තනතුරුවල රැඳී සිටීමත් වසර 15 කට අධික කාලයක් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ඇත.



**මාධ්‍ය වත්කේතම මහතා**  
ක්‍රියාකාරී අධ්‍යක්ෂ

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හිමි කරමින් නිව් කාසල් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකර ගෙන ඇති මාධ්‍ය වත්කේතම මහතා ලන්ඩන්හි ව්‍යාපාර විධායකවරුන්ගේ සංගමයේ | හා II යන විභාගවලින් සුදුසුකම් ලබා ඇත. තවද බටහිර ඔස්ට්‍රේලියාවේ Geocomp වෙතින් Auto cad පිළිබඳවද, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ අරාබි පරිගණක සේවාව වෙතින් Auto cad Windows පිළිබඳවද, පරිගණක ක්‍රමලේඛනය පිළිබඳවද ඩිප්ලෝමා ලබා ඇත.

සිල්වර් බර්ඩ් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගමේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද, ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කිටෙක්චරල් හෝම්ස් (පුද්) සමාගමේ හා කලමිඬු ග්ලෝබල් ෂීපිං (පුද්) සමාගමේ සභාපති ලෙසද කටයුතු කරන ඒ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

**හේමක ලසිත් බාලසූරිය මහතා**  
අධ්‍යක්ෂ

වේල්ස් සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇති හේමක බාලසූරිය මහතා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත.

ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයෙන් (NIBM) Six Sigma සංකල්පය පිළිබඳ කළමනාකරණයෙකු වන අතර විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉදිරිපෙල මෙහෙයුම් (තනි මෙහෙයුම්), ව්‍යාපාර ක්‍රියාවලීන්, විකුණුම් කළමනාකරණය, හවුල්කාර කළමනාකරණය, පාරිභෝගික රඳවා තබා ගැනීම්, ව්‍යාපාර සැලසුම් හා පාලනය, දැනුම් කළමනාකරණය සහ පාරිභෝගික අත්දැකීම් කළමනාකරණය යන ක්ෂේත්‍රයන් පිළිබඳ වසර 16 ක විශේෂඥ දැනුමක් ඇති අයෙකි.



# අධ්‍යක්ෂ මණ්ඩලය



## උපුල් පීරිස් මහතා අධ්‍යක්ෂ

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති මහවිද්‍යාලයේ ඉන්ද්‍රජිත් උපුල් පීරිස් මහතා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩනැගීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක්වේ.

ඌව පලාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙසද කටයුතු කර ඇත. 2015.02.04 දින සිට සී/ස ලංකා පොහොර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

## ශිරන්ති ධම්මිකා රත්නායක මහත්මිය අධ්‍යක්ෂ

කැලණිය විශ්ව විද්‍යාලයෙන් දෙවන පන්තියේ ගෞරව සමාර්ථයක් සහිතව සිය විද්‍යාවේදී (භෞතික විද්‍යා) උපාධිය ලබා ගත් ශිරන්ති ධම්මිකා රත්නායක මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ජපානයේ ටෝකියෝහි IDEAS පාසලෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ඇත

ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ හා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ සාමාජිකවක් වන ඒ මහත්මිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති නිලධාරියෙක් ලෙසද (1993-1994) මුදල් හා ක්‍රමසම්පාදන ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස (1994-2004) දක්වාද එම අමාත්‍යාංශයේම සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් ලෙස හා ග්‍රාමීය මූල්‍ය අංශය සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ව්‍යාපෘති

අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර ඇත එමෙන්ම එම අමාත්‍යාංශයේ ජාතික අයවැය සකස් කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස 2011 සිට 2013 දක්වා කටයුතු කරන ලද අය වීම අමාත්‍යාංශයෙන්ම ජාතික ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස වර්තමානයේ කටයුතු කරයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලය ජපානය IDEAS පාසලෙන් හා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු ජාතික හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල රැසකට පර්යේෂණ අධ්‍යයන කටයුතු සඳහා ද දායක වී ඇති ඒ මහත්මිය 2015/03/10 දින සිට සීමාසහිත ලංකා පොහොර සමාගමේ පූර්ණ කොටස් හිමිකරු හා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නිලධලයෙන් පත්වන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකවක් ලෙස කටයුතු කරමි.



**අනෝජා හේරත් මහත්මිය**

අධ්‍යක්ෂ

අනෝජා උදය කුමාර් හේරත් මහත්මිය කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අනෝජා හේරත් මහත්මිය ජේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (කෘෂිකර්ම) (විශේෂ) උපාධියක් ලබා ඇති අතර කැළණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

ජේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සහකාර කවිකාවාරිය වරියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ පර්යේෂණ සහකාර වරියක ලෙස කටයුතු කර ඇති අතර 2003 සැප්තැම්බර් මස දී ආධුනික නිලධාරිනියක ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක ලෙසද පාරිසරික හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙසද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කර ඇති ඒ මහත්මිය කෘෂිකර්ම

අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙස වර්තමානයේ කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස්කම් ප්‍රතිග්‍රහනය හා සමතුලනය පිළිබඳ තාක්ෂණ අවශ්‍යතා තක්සේරු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇත. ජාරිසරික හා තිරසාර සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සමුළු රාශියකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂඥවරියක ලෙස සහභාගි වී ඇති අතර එක්සත් ජාතීන්ගේ දේශගුණික වෙනස්කම් සම්මුතිය හා නියෝන් ප්‍රෝටෝකෝලය සැකසීමේ දී ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතවරිය ලෙස සමුළු ගණනාවකට සහභාගිවී ඇත.

ශ්‍රී ලංකාවේ කාබනික තේ වගාව සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණ ඇතලු පර්යේෂණ ගණනාවක් සිදුකර ප්‍රකාශයට පත් කර ඇති ඒ මහත්මිය සී/ස ලංකා පොහොර සමාගමේ රේඛීය අමාත්‍යාංශය වන කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාව ලෙස කටයුතු කරයි.

**එස්.පී.මොරවක මහතා**

සමාගමේ ලේකම්

හිතවේදියෙක් වන එස්.පී. මොරවක මහතා ප්‍රංශය, ජර්මනිය හා ස්විස්ටර්ලන්තයේ බුද්ධිමය දෙපල හිතිය පිළිබඳ පුහුණු වී හිටපු සමාගම් රෙජිස්ට්‍රාර් වශයෙන් කටයුතු කර ඇත. පසුගිය වසර 11 තුලම ඒ මහතා සී/ස ලංකා පොහොර සමාගමේ ලේකම් වශයෙන් සේවය කරමින් සිටී.

# කළමනාකරණ කණ්ඩායම



## ප්‍රියන්ත සමරවීර මහතා

සමාගමේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම මුදල් කළමනාකරුද වන ප්‍රියන්ත සමරවීර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිය ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය හා සංවර්ධන ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකත්වය ද වරලත් ව්‍යාපාර පරිපාලකයන්ගේ ආයතනයේ සාමාජිකත්වය හා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ අධි සාමාජිකත්වය දරන අතර ශ්‍රී ලංකා ගණකාධිකාරී ශිල්පීය ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වයද දරයි. 1987 වසරේ දී ලංකා පොහොර සංස්ථාවට බැඳුණු විතුමා සමාගමේ ජ්‍යෙෂ්ඨතම කළමනාකාරවරයාද වේ.

## ලාල් කුමාරසිරි මහතා

සමාගමේ ප්‍රධාන අභ්‍යන්තර විගණක වන ලාල් කුමාරසිරි මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධරයෙකි. ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ හා රාජ්‍ය මූල්‍ය සංවර්ධන ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකත්ව දරයි. විශේෂ රාජ්‍ය ගිණුම් හා මූල්‍ය ආයතනයෙන් හා අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනයෙන් අභ්‍යන්තර විගණනය පිළිබඳ සහතික ලබා ඇත. ඔහු ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ ගණකාධිකාරී හා ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කර ඇත.

## තරංගා හේරත් මහත්මිය

තරංගා හේරත් මහත්මිය සමාගමේ මානව සම්පත් කළමනාකාරණය වන අතර ඇය ශාස්ත්‍රවේදී උපාධිය (කැළණිය විශ්ව විද්‍යාලය) හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (කැළණිය විශ්ව විද්‍යාලය) ලබා ඇත. විශේෂ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (කැළණිය විශ්ව විද්‍යාලය) සහ වෙනස්වීම් කළමනාකරණය පිළිබඳ සහතිකය (ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය - වික්සන් රාජධානිය) ලබා ඇත. ඇය රත්මලාන හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් වන අතර වහපීචී අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම්වරයකද විය.





**ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා**

සමාගමේ ප්‍රසම්පාදන හා ආනයන කළමනාකරු වන කුමාර ජයකොඩි මහතා ජේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී - විශේෂ (ඉංජිනේරු) උපාධිය ලබා ඇති අතර රාජ්‍ය ප්‍රසම්පාදනය හා කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත. විදුලි සංදේශ ඉංජිනේරු සහ මාර්ග ඉදිකිරීම් පිළිබඳ පළපුරුද්දක්ද ලබා ඇත.

**සුරංගනී බෝධිපාල මහත්මිය**

සමාගමේ අලෙවි හා විකුණුම් කළමනාකාරණා ලෙස කටයුතු කරන සුරංගනී බෝධිපාල මහත්මිය සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී - විශේෂ (වැවිලි කළමනාකරණය) උපාධිධාරණියක වන අතර ජේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. තේ ඇතුළු වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ කළමනාකරණය පිළිබඳ මහා පළපුරුද්දක් ඇත.

**ප්‍රියන්ත පෙරේරා මහතා**

සමාගමේ කළමනාකරු (බෙදාහැරීම්) වන ප්‍රියන්ත පෙරේරා මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සමාජ විද්‍යා විශේෂ) උපාධිධාරණියකි. කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. ඵලදායීතා ලේකම් කාර්යාලයේ ඵලදායීතාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරමින් සිටින ඔහු මානව සම්පත් කළමනාකරණය, ගිනි ආරක්ෂණ, කාර්මික සෞඛ්‍යය හා ආරක්ෂණය සහ යන්ත්‍රෝපකරණය හා උපකරණ නඩත්තුව පිළිබඳ ක්ෂේත්‍රවල විශේෂඥ වෘත්තීය මට්ටමක් ධරයි.

**ඩී.එම්.එන්.ඒ. දිසානායක මහතා**

සමාගමේ කාර්මික කළමනාකරු වන දිසානායක මහතා ජේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී - විශේෂ (ඉංජිනේරු) උපාධිය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (මූල්‍ය) (කැළණිය විශ්ව විද්‍යාලය) ලබා ඇත. ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු විම ආයතනයේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු අංශ කමිටුවේ සාමාජිකයෙකුද වේ.

# කළමනාකරණ විමසුම සහ විශලේෂණය



## ව්‍යාපාර සමාලෝචනය

2013 වර්ෂයේ දී සියයට 7.3 ක් ලෙස වාර්තා කරන ලද දළ දේශීය නිෂ්පාදිතය 2014 වර්ෂයේ දී සියයට 7.4 ක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට ඉහළ වර්ධනයක් වාර්තා කරන ලද අතර මෙහි ප්‍රමුඛ මූලාශ්‍රයක් ලෙස කෘෂිකර්ම අංශයේ දායකත්වය සමාලෝචිත වර්ෂයේ දී සියයට 0.3 ක වර්ධනයක් වාර්තා කරන ලදී. දළ දේශීය නිෂ්පාදිතයට සියයට 10.1 කින් හා රැකියා නියුක්තියට සියයට 28.5 ක කොටසකින් දායක වූ මෙම වර්ධනය සඳහා වී වගාව ඇතුළු සියළුම වගා ක්ෂේත්‍රයන්ගේ උපරිම දායකත්වය ලැබී ඇත.

වරින් වර ඇති වූ දේශගුණික බලපෑම් හේතුවෙන් සහල් නිෂ්පාදනයේ සියයට 27 ක අඩුවීමක් සිදුවී ඇති අතර, විය රටේ මුළු සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.38 ක් දක්වා පහත වැටීමට හේතු විය. තේ නිෂ්පාදනයේදී 2013 වසරේ තිබූ දායකත්වයට ආසන්න දායකත්වයක් ලැබී ඇති අතර 2013 වර්ෂයේදී සියයට 3.4 ක් වූ වෙනත් ක්ෂේත්‍ර හෝග (OFC) නිෂ්පාදනය සියයට 7.2 දක්වා (මෙට්‍රික් ටොන් 1,035,012 දක්වා) වැඩි වී ඇත. රතුළුණ, රටළුණ, සෝයා, කුරක්කන් වැනි හෝග සඳහා ආනයනික බදු ඉහළ නැංවීම මීට ප්‍රධානම හේතුව වී ඇත. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගම්මිරිස්, සාදික්කා, පුවක්, පැඟිරි හෝග වර්ධනය අඩු වූ අතර, කුරුදු, කොකෝවා, කරඳුමංගු වගාවන්හි සුළු වර්ධනයක්

පෙන්නුම් කරයි. වළවළ නිෂ්පාදනය සියයට 07 කින් (මෙට්‍රික් ටොන් 1,279,155 දක්වා) වැඩිවී තිබිණ.

ජාතික පොහොර සහනාධාර යෝජනා ක්‍රමය යටතේ 2014 වර්ෂයේදී රු.බි. 40 කට ආසන්න පිරිවැයක සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් 315,850 ක් බෙදාහැරීමත් කෘෂිකර්ම අංශයේ වර්ධනය සඳහා දායකත්වය සපයන ලදී. මුළුමහත් වී වගා අංශය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම යන රාජ්‍ය සමාගම් දෙක මගින් වී වගාව සඳහා ආනයනික පොහොර ප්‍රමාණයෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් වසර තුළ පරිභෝජනය කරන ලදී.

දීර්ඝ කාලීනව රසායනික පොහොර පමණක් පසට යෙදීම තුළින් ඇති වන්නාවූ අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා “සංස්ථා කොම්පොස්ට්” නාමයෙන් යුතුව ඉදිරි වසර තුළදී කාබනික පොහොර නිෂ්පාදන හඳුන්වා දීමට සියළු කටයුතු සමාගම මගින් සුදානම් කරමින් පවතී.

2011 වර්ෂයේ දී අනෙකුත් ක්ෂේත්‍ර හෝග සඳහා ජාතික පොහොර සහනාධාර වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ පුද්ගලික මෙන්ම රාජ්‍ය සමාගම් විසින් ද තම වෙළඳපොල කොටස අත්පත් කර ගැනීම සඳහා දැරූ ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2014 වර්ෂයේදී අනෙකුත් හෝග සඳහා පොහොර අලෙවිය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

### ආයතනික සමාලෝචනය

ශ්‍රී ලංකාවට බත සපයන දේශීය ගොවියාට අවශ්‍ය පොහොර ආනයනය කර, මිශ්‍ර හා අමිශ්‍ර ලෙස වෙළඳපලට ලබාදෙන ගොවියාගේ කළණ මිතුරා වන සී/ස ලංකා පොහොර සමාගමේ මූලික අරමුණ වී ඇත්තේ කෘෂි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ක්‍රියාකරන පුර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස කටයුතු කිරීමයි.

දිවයින පුරා විසිරී සිටින ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිසි කලට, හිසි ප්‍රමිතියෙන් යුතුව බෙදාහැරීම සඳහා ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරනු ලබන අප සමාගම සියළුම ආනයනික පොහොර තත්ත්ව පරීක්ෂාව සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමුකරනු ලබයි. අපගේ ගබඩාවල සිට බලලත් අලෙවි නියෝජිතයන්ගේ මධ්‍යස්ථාන වෙත යොමුකරන එක් එක් පොහොර වර්ගවල හියැදීන් ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය විසින් (SLAB) ප්‍රතිතනය කරන ලද හා ISO/IEC/17025:2005 සහතිකලත් අපගේම රසායනාගාරයේ පරීක්ෂා කරනු ලැබේ.

වත්තල, හුණුපිටියේ පිහිටා ඇති අප සමාගමේ මධ්‍යම ගබඩා සංකීර්ණය මෙ.ටො. 67,000 ක ධාරිතාවයකින් හා පොළොන්නරුව පිහිටි ප්‍රධාන ප්‍රාදේශීය ගබඩා සංකීර්ණය මෙ.ටො. 18,500 ක ගබඩා ධාරිතාවයකින් ද සමන්විත වේ. මීට අමතරව දීප ව්‍යාප්ත ප්‍රාදේශීය පොහොර ගබඩා 52 ක ගබඩා ජාලයේ ධාරිතාවය මෙ.ටො. 60,000 ක් වේ.

එක් එක් හෝග සඳහා සුදුසු වන පරිදි රජයේ අනුමත අනුපාතයන්ට අනුව මිශ්‍රණ පොහොර නිෂ්පාදනය මධ්‍යම ගබඩා සංකීර්ණයේ දී සිදුකරනු ලබයි. ප්‍රධාන කාර්යාලය සඳහා පංචවිධ සංකල්පය හඳුන්වා දීමත් සමඟ සමාගමේ කාර්ය මණ්ඩල ඵලදායිතාවය ඉහළ ගොස් ඇති අතර,



ISO 9001:2008 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය හිමිකරගැනීමට සමාගම සමත් වී ඇත.

වී වගාව සඳහා අවශ්‍ය අමිශ්‍ර පොහොර සැපයීමට පමණක් සීමා නොවෙමින් තේ, පොල්, රබර්, චිලවළු, පලතුරු හා වෙනත් ක්ෂේත්‍ර හෝග සඳහා විශේෂිත රසායනික පොහොර සපයනු ලබන අතර, ඉදිරියේදී "සංස්ථා කොමිපෝස්ට්" නමින් කාබනික පොහොර ද ගොවි ජනතාව වෙත බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

දීප ව්‍යාප්ත අලෙවි නියෝජිත ජාලය හරහා සහ ආර්පිකෝ, කාගිල්ස්, කීල්ස් වැනි සුපිරි වෙළඳසැල් හරහා අපගේ නව නිපැයුම් දිවයින පුරා අලෙවි කරනු ලබන අතර, එමගින් "ලක්පොහොර" සන්නාමය ලක්වාසී ජනයා අතර, දිනෙන් දින ප්‍රචලිත වී ඇත.

විමෝච සමාගමේ සමාජමය මෙහෙවරක් ලෙස සලකා විවිධ රාජ්‍ය හා පුද්ගලික ආයතනයන් විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා, සෞන්දර්ය, ආගමික වැඩසටහන් සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදීම මෙන්ම ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් සංවිධානය කිරීමද සිදුකරනු ලබයි.


අපගේ නිෂ්පාදන හා පොහොර භාවිතය පිළිබඳ වැඩිමුළු හා කුඩා රැස්වීම් පැවැත්වීමෙන් ගණුදෙනුකාර භවතුන් වෙත අවශ්‍ය උපදෙස් හා සහාය අපගේ නිලධාරීන් විසින් නොකඩවා ලබා දෙන අතර එම ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2013/2014 වසරේ අප විසින් අලෙවි කරන ලද අනෙකුත් හෝග සහනාධාර පොහොර අලෙවිය 2014/2015 වසරේදී සියයට 201 කින් වර්ධනය කර ගැනීමට හැකි විය. (මෙ.ටො. 116,491) එය පසුගිය වසර 5 සමග සසඳා බැලීමේදී වැඩිම අලෙවිය ලෙස වාර්තා වී ඇත.



★ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත නිර්දේශිත වී පොහොර ප්‍රමාණයන් අඩු කිරීම පෙන්නුම් කෙරේ.




2014 වර්ෂයේදී හෝන අනුව අලෙවිය



### මූල්‍ය සමාලෝචනය

වී හා වෙනත් හෝන සඳහා පොහොර අලෙවියෙන් සමාගම 2014/15 මුදල් වර්ෂය තුළ රු.බිලියන 3.8ක ආදායමක් වාර්තා කර තිබූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව 50%ක වැඩි වීමකි.

ආදායම



සමාගමේ ආදායම් වර්ධනය සඳහා අනෙකුත් හෝ සහනාධාර පොහොර අලෙවිය විශාල ලෙස දායක වී ඇත.

2014/15 වර්ෂයේ දී මුළු ආදායමට වී සහනාධාර පොහොර අලෙවියේ දායකත්වය 36% ක් වූ අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 12% ක අඩු වීමකි. ප්‍රධාන වශයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත නිර්දේශිත වී පොහොර ප්‍රමාණයන් අඩු කිරීම සහ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් ගන්නා ලද උපායමාර්ගික තීරණයක් මත වී සහනාධාර පොහොර අලෙවිය අඩුවීමට හේතුවක් විය.


2013/14 වර්ෂයේ සිට 15% ක සැලකිය යුතු වැඩිවීමක් සහිතව අනෙකුත් හෝන සහනාධාර පොහොර අලෙවිය සමාගමේ සමස්ථ ආදායමට 67% කින් දායක වී තිබුණු අතර අදාල වර්ෂයේ අලෙවි ඉලක්කය සතුටුදායක ලෙස සපුරාගැනීමට සමත්විය.

### දළ ලාභය

සමාගම විසින් රු. මිලියන 855.5 ක දළ ලාභයක් 2014/15 මූල්‍ය වර්ෂය තුළ දී වාර්තා කර තිබූ අතර එය පසුගිය වර්ෂය සමග සැසඳීමේදී 49% ක වැඩි

වීමක් විය. අනෙකුත් හෝන සහනාධාර පොහොර අලෙවිය වැඩි වීම මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

දළ ලාභය



### පරිපාලන වියදම්

මූල්‍ය වර්ෂය සඳහා සමාගමේ පරිපාලන වියදම් රු.මිලියන 502ක් වූ අතර පෙර වර්ෂය සමග සැසඳීමේ දී එය 12% කින් ඉහළයාමක් පෙන්නුම් කරයි.


පරිපාලන වියදම්



### බෙදාහැරීම් වියදම්


සමාගමේ බෙදාහැරීම් වියදම් රු.මිලියන 55 දක්වා අඩු වී තිබුණු අතර ඵලදායී හා කාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් බෙදාහැරීම් පාලයේ සැලකිය යුතු ප්‍රසාරණයක් විය.

බෙදාහැරීම් වියදම්




## මූල්‍ය ආදායම හා වියදම

ශිඤ්ඤා වර්ෂයේ සමාගමේ මූල්‍ය ආදායම රු.මිලියන 110 දක්වා වැඩිවී ඇත. ස්ථාවර වත්කම් වල හා ප්‍රති මිලදීගැනීම් ආයෝජන වල විවිධකරණ ආයෝජනයන්ට අදාළ පොලී ආදායම මූල්‍ය ආදායමෙහි ඇතුළත් වේ. පෙර වර්ෂය සමග සැසඳීමේ දී සමාගමේ මූල්‍ය වියදම් 57% කින් වැඩි වී ඇත.



## බදු වලට පෙර ලාභය (PBT)

සමාගම මෙතෙක් ලද ඉහළම බදු පෙර ලාභය රු.මිලියන 520 ක් ලෙස වාර්තා කරන ලද අතර එය පෙර වර්ෂය සමග සැසඳීමේ දී 116% ක වැඩි වීමක් විය.




## බදු

මුදල් වර්ෂය සඳහා ආදායම් බදු වියදම රු.මිලියන 134 ක් වූ අතර එය 2013/14 වර්ෂයේ දී රු.මිලියන 62.8 ක් විය. ආදායම් බදු වියදමෙහි විලම්බිත බදු වියදම රු.මිලියන 37 ක් ඇතුළත් වේ. 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත හා පසුව කරන ලද සංශෝධනයන් ප්‍රකාරව සමාගම 28% බැගින් වූ ආදායම් බදු බැරකමකට යටත් වේ.


## කොටසකට ඉපැයුම (EPS)

මූල්‍ය වර්ෂය තුළදී මෙතෙක් කොටසකට ඉපැයු ඉහළම අගය වූ රු. 7.68 ක් සමාගම විසින් වාර්තා කරන ලදී. මෙය පෙර වර්ෂයට සාපේක්ෂව 116% ක වැඩිවීමකි.




## කොටසකට ලාභාංශ (DPS)

ප්‍රවර්තන මූල්‍ය වර්ෂයේ දී කොටසකට ලාභාංශය රු. 2.3 ක් වන අතර එය මෙතෙක් වාර්තා කරන ලද ඉහළම අගය වේ.



## වත්කම් මත ප්‍රතිලාභ (ROA)


ප්‍රවර්තන වර්ෂයේ දී මුළු වත්කම් මත 0.87% ක ප්‍රතිලාභයක් ජනනය කිරීමට සමාගමට හැකි විය. මෙය පෙර වර්ෂය සමග සැසඳීමේ දී 93% ක වැඩිවීමකි.



### හිමිකම් මත ප්‍රතිලාභ (ROE)

මූල්‍ය වර්ෂය සඳහා සමාගම 9.2% හිමිකම් මත ප්‍රතිලාභයක් ජනනය කරන ලද අතර එය පෙර වර්ෂය සමග සැසඳීමේ දී 106% ක වැඩි වීමකි.

හිමිකම් මත ප්‍රතිලාභ




### වත්කම් පදනම

4% ක ජංගම නොවන වත්කම් හා 96% ක ජංගම වත්කම් සමග 2015 මූල්‍ය වර්ෂය අවසානයට සමාගමේ මුළු වත්කම් රු.බිලියන 44.5 ක් විය.

ප්‍රධාන වශයෙන් දේපල, පිරිසත හා උපකරණ වලින් සමන්විත සමාගමේ ප්‍රවර්තන වර්ෂයේ මුළු ජංගම නොවන වත්කම් රු.බිලියන 1.9 ක් වේ.

පසුගිය වර්ෂය සමග සැසඳීමේ දී මුළු ජංගම වත්කම් රු.බිලියන 8.3 කින් වැඩි වී තිබුණි.

වත්කම්



### මුදල් ප්‍රවාහය හා දුවඟීමාවය

මෙහෙයුම් වලින් හා ආයෝජනයන්ගෙන් ජනනය වන මුදල් සමාගමේ ප්‍රධාන මූල්‍ය ප්‍රභවයන් වේ. ප්‍රවර්තන මූල්‍ය වර්ෂය තුළදී මෙහෙයුම් කටයුතු වලින් ශුද්ධ මුදල් ගලායාම රු.බිලියන 9.5 ක් වූ අතර ආයෝජන කටයුතු වලින් ශුද්ධ මුදල් ගලායාම රු.බිලියන 1.0 ක් විය. සමාලෝචිත වර්ෂයේ දී සමාගමේ මූල්‍ය කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය රු.බිලියන 10.6 ක් විය.

සේවා ණය හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ප්‍රාග්ධන වියදම් හා ලාභාංශ ගෙවීම් සඳහා ප්‍රමාණවත් දුවඟීමාවයක් පවත්වා ගැනීමට සමාගමට හැකි විය.

### කොටස් හිමියන්ගේ අරමුදල්

පෙර වර්ෂයේ රු.බිලියන 3.8 ක් වූ සමාගමේ කොටස් හිමියන්ගේ අරමුදල් සමග සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ එය රු.බිලියන 4.2 ක් දක්වා ඉහළ ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂය තුළදී රඳවා ගත් ඉපැයීම් වැඩි වී තිබුණි.







## ගෙවතු වගා සඳහා

පළතුරු, එළවළු සහ මල් සඳහා  
කුඩා ඇසුරුම් පොහොර



# මානව සම්පත් කළමනාකරණය

## යහපත් පිළිවෙත් හා සේවක ප්‍රතිපත්ති

සාප්පු හා කාර්යාල පහත, පඩිපාලක සහ ආඥාපනත, මනා භාණ්ඩාගාරය හා රේඛීය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ හා ශ්‍රී ලංකාවේ පවතින සියළුම අදාළ කමිකරු නීති වලට අනුකූලව අපගේ මානව සම්පත් කළමනාකරණ උපාය මාර්ග විධිමත්ව සකස් කර ඇත. තවද මානව සම්පත් කළමනාකරණය මනා විනිවිද භාවයකින් යුක්තව සිදුකිරීම සඳහා කාර්යය මණ්ඩල සංයුතිය සහ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය සකස් කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඇත.

## සේවක ප්‍රතිලාභ සැලැස්ම

සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් (EPF) දළ වැටුපෙන් 15% ක් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) වෙනුවෙන් දළ වැටුපෙන් 3% ක දායකත්වයක් සමාගම විසින් දරයි.

## ප්‍රතිලාභ සැලැස්ම හැඳින්වීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19 හි නිශ්චය කර ඇති පරිදි සුදුසුකම් ලත් ආයුගණකවරයෙකු මගින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වන නිශ්චිත ප්‍රතිලාභ වගකීම වාර්ෂිකව ගණනය කරනු ලබන අතර විශ්‍රාම ප්‍රතිලාභ වගකීම සඳහා ප්‍රතිපාදන සියළු සේවක භවතුන්ගේ පළමු සේවා වර්ෂය සිට ගණනය කෙරේ.

## සේවක අභිප්‍රේරණය

රජය සතු සමාගමක් වන බැවින් රැකියා සුරක්ෂිතභාවය තහවුරුවන හෙයින් සේවක භවතුන් පොදු හැඟීමෙන් රාජකාරි කටයුතු ඉටුකිරීමට පෙළඹේ. එසේම සේවක භවතුන් වෙත ලබාදී ඇති මූල්‍ය හා මූල්‍ය නොවන ප්‍රතිලාභ තුළින් ආයතනයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සේවක පෙළඹවීම ඉතා ඉහළ මට්ටමක පවත්වාගැනීමට හැකිවී ඇත.



### මූල්‍ය ප්‍රතිලාභ

- එක් එක් සේවකයාගේ පුද්ගලික කාර්ය සාධනය ඇගයීම සඳහා සමාගමේ වාර්ෂික දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
- හිමිකම් ඇති සේවකයින්ට දැවිලි, තේ, ආහාර, ඇඳුම් හා ශීතල යනාදී දීමනා ගෙවනු ලැබේ.
- ඉතිරි වෛද්‍ය හිවාඩු සඳහා මුදල් ගෙවීම් කරනු ලැබේ.
- හිමිකම් ලබන සේවක නවතුවන් සඳහා ජංගම දුරකථන ලබාදීමට කටයුතු කිරීම සහ ජංගම හා සෘජු දුරකථන සඳහා බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම.
- ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනික, සංස්කෘතික හෝ ක්‍රීඩා අංශයන්ගෙන් ජයග්‍රහණ ලබාගත් සේවක නවතුවන්ගේ දුවා දරුවන් අගයමින් මූල්‍ය ප්‍රදානයන් පිරිනැමීම.



### වෙනත් ප්‍රතිලාභ

- අලෙවි ඉලක්ක සපුරාගත් ප්‍රදේශීය අලෙවි කළමනාකරුවන් සඳහා නිල වාහන ලබාදීම.
- දිස්ත්‍රික් අලෙවි විධායක නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම
- සේවක නවතුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
- ඉහළම අලෙවියක් වාර්තා කරන ලද දිස්ත්‍රික් අලෙවි විධායක නිලධාරීන් හට දේශීය හා විදේශීය සංචාර ලබාදීම.
- පහළ සිට ඉහළට නිදහස් සන්නිවේදන ගලායාමක් දිරිමත් කිරීම සඳහා විවෘත සන්නිවේදන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී.

- අධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම කුසලතා සංවර්ධනය සහ කණ්ඩායම් කාර්යයන් වැඩිදියුණු කිරීම, ධනාත්මක චින්තනය සහ කණ්ඩායම් ගොඩනැගීම ආදී විවිධ පුහුණු වැඩ සටහන් තුළින් සිදුකරන ලදී. එසේම තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීම සඳහා අවස්ථා ලබා දීම.
- සාමාන්‍ය සන්නිවේදනයට අමතර වශයෙන් දැනුම බෙදාගැනීම හා අදහස් ජනනය වැඩි දියුණු කරගැනීම සඳහා මාසික රැස්වීම් වැනි ව්‍යුහයාත්මක සේවක සන්නිවේදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
- වර්ෂ 25ක දීර්ඝ සේවා කාලය සපුරාන ලද සේවක නවතුවන් අගයමින් රන් පවුම් පිරිනැමීම.
- ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරී සමග එක්ව වෘත්තීය නිපුණතා හඳුනාගත් ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ සේවක නවතුවන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ලබාදීම.






### අපගේ කාර්ය මණ්ඩල සංයුතිය


ලක්පොහොර පවුලේ සාමාජිකයින් රැකියාව කෙරෙහි දැක්වන කැපවීම ආයතනයේ සමස්ත සාර්ථකත්වයයි. සමාගමේ ප්‍රධාන උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක

2015.03.31 දිනට සේවා ගණය අනුව ස්ථිර සේවක හවතුන්




කිරීමේ දී සකස් කරන ලද ඉලක්කයන් ලඟාකර ගැනීම සඳහා කැපවී කටයුතු කරන සේවක හවතුන් 429 ක කණ්ඩායමක් ආයතනය සතු වේ. රැකියා පදනම, සේවා ගණය, පළාත් හා ස්ත්‍රී/ පුරුෂ වශයෙන් සේවක හවතුන්ගේ වර්ගීකරණය පහත පරිදි වේ.


2015.03.31 දිනට සියළුම සේවක හවතුන්



2015.03.31 දිනට පළාත් වශයෙන් ස්ථිර සේවක හවතුන්



2015.03.31 දිනට ස්ත්‍රී/පුරුෂ භාවය අනුව ස්ථිර සේවක හවතුන්



### සේවක සෞඛ්‍යය හා ආරක්‍ෂණය

සමාගමේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සඳහා සේවක හවතුන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය අත්‍යවශ්‍ය සාධකයකි. සුභසාධනය හා උසස් ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා සේවක හවතුන්ගේ සෞඛ්‍ය හා ආරක්‍ෂණය වෙනුවෙන් සමාගම ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරනු ඇත.

සේවයේ යෙදී සිටීම මත යම් සේවක හවතුන්හට සිදුවන හදිසි අනතුරකදී ඒම අනතුර සම්බන්ධව සමාලෝචනය කර, ඉදිරියේදී ඒවැනි අනතුර සිදුවීම වලක්වා ගැනීම සඳහා සමාගමේ නිරාපද ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම.

### මානව සම්පත් අභිවර්ධනය

අපගේ සේවක නවතුවන් සඳහා යහපත් වැඩ පරිසරයක වැදගත්කම අප හොඳින් අවබෝධ කරගෙන ඇත. සේවක නවතුවන් තම කාර්යයන් සපුරා ගැනීමේ, සංවර්ධනය හා දැනුම සඳහා අවස්ථාවන් උත්සාදනයට හා අභියෝගයන්ට ඉඩපුස්ථා වීමගින් ඇති වේ. මෙම මූලධර්මයන් සඳහා අපගේ වගකීම හා ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අපගේ සේවක නවතුවන් වෙනුවෙන් කරන ආයෝජනයන් අඛණ්ඩව සිදුකෙරේ.

තවද අඛණ්ඩ මානව සම්පත් සංවර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් තාක්ෂණ හා කුසලතා සංවර්ධනය, නායකත්ව සංවර්ධනය, රැකියා පිලිබඳ උනන්දුව, අත්දැකීම් සහිත ඉගෙනීම හා උපදේශනය සමග සම්බන්ධ වේ. අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන් වූ අභ්‍යන්තර හා බාහිර වෘත්තිකයන් යොදා ගනිමින් සමාගම විසින් සියළු පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ.

- 2010 වර්ෂයේ සිට සමාගම ICT පුහුණු වැඩසටහන් පවත්වන අතර සමාගමේ අනුග්‍රහය ඇතිව පුහුණු වැඩසටහන් සාර්ථකව නිම කිරීමේ දී ජාත්‍යන්තර පිලිගත් ICDL සහතිකය ප්‍රදානය කරනු ලැබේ.
- අලෙවි අංශයේ සේවකයන් සඳහා රසායනික පොහොර පිලිබඳ අධ්‍යයනයන් ලබා ගැනීමට ප්‍රධාන කාර්යාලයේ හා පොළොන්නරුව ප්‍රාදේශීය ගබඩා වල විශේෂ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.



- සේවක නවතුවන්ගේ විෂය හා විෂය බාහිර දැනුම යාවත්කාලීන කර ගැනීම හා ඉහළ නැංවීම සඳහා පුස්තකාල පහසුකම් සපයා ඇත.
- නවීකරණය කරන ලද රසායනාගාරයේ පොහොර විශ්ලේෂණ කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා රසායනාගාර කාර්යය මණ්ඩලය විශේෂ පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම.



ඉන්දියානු මානව සම්පත් කළමනාකරණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මානව සම්පත් කළමනාකරණ සම්මාන තරඟාවලියේ රාජ්‍ය අංශයේ ඊළි සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

තවද අඛණ්ඩ මානව සම්පත් සංවර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් තාක්ෂණ හා කුසලතා සංවර්ධනය, නායකත්ව සංවර්ධනය, රැකියා පිලිබඳ උනන්දුව, අත්දැකීම් සහිත ඉගෙනීම හා උපදේශනය සමග සම්බන්ධ වේ.

### රඳවා ගැනීම

මානව සම්පත් සංවර්ධනය සමානාත්මතාවය සුහදශීලී හා ඉගැන්වීමේ පරිසරය, වෘත්තීය නිපුණත්වය වැඩි දියුණු කරගැනීමට හැකිවීම, ප්‍රතිලාභ හා පහසුකම් මත ඇති කරවන රැකියා තෘප්තිය හේතුවෙන් වර්ෂය තුළ අඩු සේවක පිරිවැටුමක් පවත්වා ගෙන යාමට හැකිවීම ආයතනයට අභිමානයකි.

#### වයස් කාණ්ඩය අනුව සේවක පිරිවැටුම

	සේවක සංඛ්‍යාව	%
අවුරුදු 30ට අඩු	0	0
අවුරුදු 30 - 49 අතර	5	2
අවුරුදු 50 සහ ඊට ඉහළ	3	2.8

#### ස්ත්‍රී පුරුෂ භාවය අනුව සේවක පිරිවැටුම

	සේවක සංඛ්‍යාව	%
පුරුෂ	3	0.93
ස්ත්‍රී	5	5.74
මුළු පිරිවැටුම (%)		6.67



### ආධ්‍යාත්මික සංවර්ධනය

සමාගම විසින් සේවක භවතුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.

කාර්යාල සංකීර්ණය හා නුණුපිටිය මධ්‍යම ගඬඩා සංකීර්ණයේ ඉදිරිපස සකස් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් වත් පිරිවෙන් සිදු කිරීම බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සිදු කෙරේ.

ආගමික සහජීවනය දිරිමත් කිරීම සඳහා සමාගමේ ඉදිරිපිට ස්ථාපිත කර ඇති "ගණ දෙවියන්ගේ" ප්‍රතිමාව සඳහා විවිධ අවස්ථාන් හිදී පුද පූජා පැවැත්වීම.

ඊට අමතරව වාර්ෂිකව අපගේ සේවක භවතුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව අන්‍යෝන්‍ය සුභද්‍රාවය වර්ධනය කිරීමේ අරමුණින් "ලක්පොහොර" පවුලේ දිනය හා නත්තල් කැරොල් ප්‍රසංගය පවත්වන ලදී.





# අපගේ සමාජය

## අපගේ ආයතනික සමාජ වගකීම

අපගේ ආයතනික සමාජ වගකීම න්‍යායානුගත ප්‍රතිපත්තිය රටේ තිරසාර සංවර්ධනයට දායකත්වය සපයයි. මෙම ක්‍රියාවලියේ දී උනන්දුවක් දක්වන සියළුම පාර්ශවයන් හා සමස්ථයක් ලෙස මුළු සමාජයම විසින් අගය කෙරෙන හා විශ්වාස කෙරෙන සමාගමක් ලෙස අපි වැඩෙන්නෙමු.

### අපගේ ප්‍රජාව

- ගුණාත්මක නිෂ්පාදන හඳුන්වාදීමේ දී ක්‍රමවත් රසායනාගාර පරීක්ෂණ
- අනුග්‍රාහක වැඩසටහන්
- විවිධත්වයට ගරු කිරීම
- විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහා රැකියා අභිමුඛ පුහුණු වැඩසටහන්
- ප්‍රජා සන්කාරක වැඩසටහන් සංවිධානය කිරීම හා අනුග්‍රාහකත්වය

පොහොර භාවිතය පිළිබඳ ගනුදෙනු කරුවන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන්

### අපගේ ආර්ථිකය

- අපගේ ආර්ථිකයේ ශක්ති පරිභෝජනය අඩු කිරීම.
- පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ක්‍රමවත් රසායනාගාර පරීක්ෂණ
- ජාතික කාබනික පොහොර වැඩසටහනට දායක වීම
- නිර්මල හා හරිත පරිසරය අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය
- පාරිසරික කළමනාකරණ පද්ධතිය

## අපගේ ප්‍රජාව

### අපගේ පරිසරය

- කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා දායකත්වය
- සෘජු හා වක්‍ර රැකියා අවස්ථාවන්
- බදු ගෙවීම
- කොටස්කරුවන්ට ප්‍රතිලාභ
- ආයතනික පාලනය



අපගේ  
**ප්‍රජා සත්කාරය**  
විශ්‍රාමික සේවක සුභද්‍ර හමුව







## අපගේ පරිසරය

පරිසරය ආරක්ෂා කරගැනීමේ කැපවීම තුළින් නිර්මල හා හරිත වටපිටාවක් සහිතව කාර්යාල සංකීර්ණය පවත්වා ගනිමින් 2014 වර්ෂයේදී ISO 14001:2004 පරිසර තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලැබීම.







**දර්ශනය**

ශ්‍රී ලාංකික පොහොර වෙළඳපල නියමුවා ලෙස කෘෂි ක්ෂේත්‍රය හා ඒ ආශ්‍රිත නව නිපැයුම් සේවා හා යෙදවුම් සපයන විවිධාංගීකරණය වූ නව ලොවට ගැලපෙන ප්‍රමුඛතම ආයතනය වීම.

**මෙහෙවර**

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ලක්ෂාරයාට පවුලේ උපරිම දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා ගොවිජන සේවා ක්ෂේත්‍රයේ නිෂ්පාදනය, ආදායම හා ලාභදායීත්වය වැඩිකිරීම සඳහා ඔහු විධි වෙළඳපල ඉල්ලුමට සරිලන පොහොර නිෂ්පාදනය හා අලෙවිය තුළින් සමාගමේ ලාභදායී හිරසාර පැවැත්ම තහවුරු කිරීම.

# ආයතනික පාලනය

ශක්තිමත් ආයතනික වටිනාකම් මාලාවක්, මානව සම්පත් කළමනාකරණ විධිමත් ක්‍රමවේදයන් මගින් පාලනය වන නිලධාරීන්ගේ සහිතව ආයතනයට වී ඇත.

සීමාසහිත ලංකා පොහොර සමාගමේ ආයතනික පාලනය, ඉහළම ප්‍රමිතීන්ට අනුව පවත්වා ගැනීමේ පූර්ණ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ. සමාගමේ ආයතනික පාලනයේ යාන්ත්‍රණය එහි සියළු පාර්ශවයන් කෙරෙහි ගිවිසුම්ගත වටිනාකමක් ලබා දෙන බවට තහවුරු කරයි. පහත සඳහන් අණපනත්, හිතීර්ති, විධිවිධාන වලට අනුගතව ආයතනික පාලනය සිදු වේ.

1. 2007 අංක 07 දරණ සමාගම් පනත
2. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ යහ පාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යාපාර මාර්ගෝපදේශය.
3. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ආයතනික යහපාලනය පිළිබඳ ප්‍රතිපත්ති සංග්‍රහය

**අධ්‍යක්ෂ මණ්ඩලය**

රජය වෙනුවෙන් හා උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙනුවෙන් ආයතනයේ භාරකාරත්වය සඳහා වගකීම් දරන ප්‍රබල අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සමාගම පාලනය වේ. අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ කෙටි සටහනක් 24 සිට 27 දක්වා පිටුවල සාරාංශ ගත කර ඇත.

**අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය**

පහත සඳහන් ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි සභාපති ඇතුළුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ.

- කළමනාකරණය, මූල්‍ය, තීර්ය හා කෘෂිකර්ම ක්ෂේත්‍රවල විශේෂඥයින්.
- කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාර නියෝජනය.
- විධායක අංශ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්.

රුපිත් රෝෂණ වඩුගේ	සභාපති
චන්දන පැල්පිට මහතා	ක්‍රියාකාරී අධ්‍යක්ෂ
මාධව චන්දන මහතා	ක්‍රියාකාරී අධ්‍යක්ෂ
ජේ.වීම්.වීස්.ඩී. රත්නායක මහත්මිය	මහාභාණ්ඩාගාරයේ නියෝජිත (NED)
අනෝපා සේරත් මහත්මිය	කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජිත (NED)
උපුල් පීරිස් මහතා	විධායක නොවන අධ්‍යක්ෂ
නේමක බාලසූරිය මහතා	විධායක නොවන අධ්‍යක්ෂ

### අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය භාරය

රජයේ ප්‍රතිපත්ති වලට අනුකූල වන පරිදි රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම වන ඵලදායීව කළමනාකරණය කෙරෙන බවට තහවුරු කර ගැනීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමයි. සම්පත් ආරක්ෂා කර ගැනීම, විධිමත් ගිණුම් පවත්වා ගැනීම, නිවැරදි වාර්තා සම්පාදනය කරගත් බවට තහවුරු කර ගැනීම, කළමනාකරණය සම්බන්ධයෙන් සියළු ව්‍යවස්ථාපිත හා වෙනත් නීත්‍යානුකූල අවශ්‍යතා වලට අනුකූල වීම මඟින් මෙය සාක්ෂාත් කර ගැනීමට හැකි වේ.

ව්‍යවසායයේ උපායමාර්ගික ඉලක්ක තිබෙන බවට තහවුරු කර ගැනීම සහ උපාය මාර්ගික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සමාගම කටයුතු කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කර ගනී. අභ්‍යන්තර පාලනයන් පිළිබඳ ඵලදායී පද්ධතියක් හා අවදානම් කළමනාකරණය තිබෙන බවට සමාගමේ කළමනාකරණ කාර්යයන් ඵලදායීව ක්‍රියාත්මක වන බව හා සම්පත් හා වත්කම් ඵලදායීව උපයෝජනය වන බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රමවත්ව අධීක්ෂණය කෙරේ. වාර්ෂිකව සාමාන්‍යාධිකාරීවරයාගේ හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කාර්යය මණ්ඩලයේ කාර්ය සාධන ඇගයීමට ලක්කරමින්, උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මූල්‍ය අංශයන් පිළිබඳව ප්‍රමාණවත් වාර්තාකරණයක් ලබා දීම මෙන්ම අවශ්‍ය විට ක්‍රමවත් පදනමකින් වෙනත් විවර්ත අවශ්‍යතාවයන් හෙළිදරව් කිරීමද ලබාදීමද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකරනු ලැබේ.

විගණන හා අවදානම් කළමනාකරණ කමිටු පත්කිරීම පිළිබඳ වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. විධිමත් පාලන සංග්‍රහයක්, ආචාර ධර්ම ප්‍රමිතීන් හා ආයතනික පාලන උපාය මාර්ග සමාගම විසින් හඳුන්වා දී ඇත. සමාගමේ සියළු ක්‍රියාවන් හා අයිතිය පිළිබඳ කිසිදු ගැටුමක් ඇති නොවන පරිදි අදාළ ව්‍යවස්ථා, මාර්ගෝපදේශ, රජයේ විකුලේඛ වලට අනුකූලව සිදුවන බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කර ගනී.

### අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම

රජය විසින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හා සභාපතිවරයා පත් කිරීමේ දී එම පත්කිරීම් විධිමත්, තරඟකාරී හා වගකීම් සහගත ක්‍රියාවලියක් මගින්

සිදුකෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නිමිකම් රාජකාරී හා වගකීම් පත්කිරීම් බලධාරියා විසින් පත් කිරීම් ලිපියේ නිශ්චිතව දක්වනු ලබයි.

පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට, සමාගමේ උපාය මාර්ගික ඉලක්ක හා ආයතනික අරමුණු සහ සමාගමේ ආයතනික පාලනය, කළමනාකාරීත්ව හා පාලන පද්ධති සහ පටිපාටි පිළිබඳ වගකීම් පැවරෙනු ඇත.

### අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්

2014/15 ගිණුම් වර්ෂය තුළදී අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම් 12 ක් පවත්වා ඇති අතර කළමනාකාරීත්වය විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා මගින් කාලීන හා අදාළ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

### අධ්‍යක්ෂවරුන්ගේ පාර්ශ්‍රමික

රජය විසින් සකස් කරන ලද පාර්ශ්‍රමික ප්‍රතිපත්ති හා පරිමාණයන් මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට පාර්ශ්‍රමික ගෙවනු ලැබේ. ඉහත පාර්ශ්‍රමික තීරණය කිරීමේ දී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වියට මැදිහත් නොවේ.

### සභාපති

සමස්ත ආයතනික ව්‍යුහයටම සභාපතිවරයාගේ කාර්ය භාරය ඉතා වැදගත් වන අතර ආයතනය නිවැරදි මාර්ගයට යොමු කිරීමේ කාර්යය ඔහු සතු වේ. ආයතනික පාලනය පවත්වා ගැනීම, සියළු අධ්‍යක්ෂකවරුන්ට සම සැලකීම, වගකීම නිවැරදිව බෙදාදීම, බලතල හා අධිකාරිය සමබරව තබා ගැනීම, සභාපතිවරයා තහවුරු කර ගනියි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් විධිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ තහවුරු කර ගැනීම මගින් ඔහු එම රැස්වීම්වල සභාපතිත්වය දරයි. ඔහුගේ විශේෂිත දැනුම ඇති අංශ පිළිබඳ උපරිම දායකත්වය ලබා දෙමින් මෙහෙයුම් කටයුතු වලින් වැළකෙමින් ඔහු අධීක්ෂණ කාර්යය භාරයක් ක්‍රියාත්මක කරන අතර පූර්ව ක්‍රියාකාරී කාර්යය භාරයක් සිදු කිරීමට සියළු අධ්‍යක්ෂකවරුන් දිරිගන්වයි.

### අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

වෘත්තීය සුදුසුකම් වලින් හෙබි අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල හා වාර්ෂික මහසභා රැස්වීම් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීම. එමෙන්ම කාලීනව අදාළ නීති රීති හා රෙගුලාසි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීම කෙරෙහි බලපාන පටිපාටි අනුගමනය කෙරෙන බවට හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාත්වය ඇති බවට හා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා කාලීනව බෙදා හරින



බවට ලේකම් තනවුරු කර ගනී. ඔහු විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයුම්වලට බලපාන වගකීම්, ඊති හා රෙගුලාසි පිළිබඳ මග පෙන්වීම් ලබාදෙන අතර සියළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට උපදෙස් හා සහය ලබා දේ.

### සාමාන්‍යාධිකාරී හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය

සමාගමේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වගකීම සාමාන්‍යාධිකාරීවරයා හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සතුව පවතී. ප්‍රතිපත්ති ව්‍යුහගත ක්‍රියාත්මක කිරීම හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම දරනු ලැබේ. සාමාන්‍යාධිකාරී හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම් විසින් මැනවින් සලකා බලා තීරණ ගැනීමට හැකිවන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තොරතුරු හා අවශ්‍ය පැහැදිලි කිරීම් සපයනු ලබයි. සමාගමේ අරමුණු හා ඉලක්ක ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම්, සැලසුම් හා අයවැය විධිමත්ව සකස් කරන අතර සමාගමේ ව්‍යුහගත කළමනාකරණය උදෙසා පරිපාලන හා පාලන පද්ධති පවත්වාගෙන යයි.

සාමාන්‍යාධිකාරීවරයාගේ හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමේ පාරිශ්‍රමික තීරණය කිරීම සඳහා පාරිශ්‍රමික ගෙවීම් යෝජනා ක්‍රමයේ මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබයි.

### මූල්‍ය වාර්තාකරණය

සමාගමේ වාර්ෂික තත්ත්වය හා කාර්යසාධනය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන පරිදි වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු වේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම හා ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට

හා 2007 අංක 07 දරණ සමාගම් පනතට අනුකූලව සිදු කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩලයට හා සාමාන්‍යාධිකාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට තම වගකීම් වලදායීව ඉටුකර ගැනීමට හැකි වන පරිදි කාලීනව ඔවුන්ට අවශ්‍ය විශ්වාසනීය තොරතුරු පිළිබඳව සම්පූර්ණ හෙළිදරව් කිරීම.

### වාර්ෂික විගණනය

විගණකාධිපති/ මහා භාණ්ඩාගාරය විසින් වරලත් ගණකාධිකාරී ලැයිස්තුවෙන් අනුමත කරන ලද හා විගණන හා කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බාහිර විගණකවරයෙකු මගින් සමාගමේ වාර්ෂික විගණනය සිදු කරනු ලැබේ. වාර්ෂික විගණන වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කර අනුමැතිය සඳහා වාර්ෂික මහසභා රැස්වීමට ඉදිරිපත් කරනු ලැබේ. ආයතනය විගණනයේදී එහි අපක්ෂපාතී බවට හා ස්වාධීන විනිශ්චය සඳහා අපකීර්තියක් ඇතිවන උපදේශක සේවා හෝ වෙනත් සේවා සමාගමට සැපයීමෙන් බාහිර විගණක වැලකෙන අතර සෑම වර්ෂ 05කට වරක් බාහිර විගණකවරයන් වෙනස් කරනු ලැබේ.


### විගණන හා අවදානම් කළමනාකරණ කමිටුව

සමාගමේ විගණන හා අවදානම් කළමනාකරණ කමිටුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පාලන කාර්යයන් පහසු කරමින් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මෙම කමිටුව මූල්‍ය කළමනාකරණ සුදුසුකම් සහිත භාණ්ඩාගාර නියෝජිතයෙක් ඇතුළත්ව විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ. භාණ්ඩාගාර නියෝජිතයා විගණන කමිටුවේ සභාපතිත්වය දරයි.



# ආයතනයේ සංවිධාන ව්‍යුහය

සී/ස ලංකා පොහොර සමාගම



- නි.ක. - නියෝජ්‍ය කළමනාකරු
- ස.ක. - සහකාර කළමනාකරු
- ක.ක. - කණිෂ්ඨ කළමනාකරු
- ක.ස. - කළමනාකරු සහකාර
- ප්‍රා.ශී. - ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ සේවක භවතුන්
- ප්‍රා.අ.ශී. - ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සේවක භවතුන්
- ප්‍රා.ශී.නො. - ප්‍රාථමික ශිල්පීය නොවන සේවා සේවක භවතුන්

# අවදානම්

## කළමනාකරණය

### අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය

ආයතනයක හෙළිදරව් වන අවදානම් හඳුනාගැනීම හා අවබෝධ කර ගැනීම අවදානම් කළමනාකරණය විනිශ්චය කර ගනී. පාඩු වලක්වා ගැනීමට හා පාඩුවක් සිදු වූ විට එහි බලපෑම අවම කර ගැනීමට ආයතනය විසින් ඵලදායී සැලැස්මක් ඇති කර ක්‍රියාත්මක කරන බවට අවදානම් කළමනාකරණය සහතික සපයයි. එසේම අවදානම් කළමනාකරණය අවදානම් හඳුනා ගැනීම සඳහා නිරවුල් සහ ව්‍යුහාත්මක ප්‍රවේශයක් සපයයි. සියළුම අවදානම් පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමෙන් ආයතනයකට ඒවා තක්සේරු කර හා ප්‍රමුඛතාකරණය සඳහා ඉඩ ලැබෙන අතර එම අවදානම් අඩු කර ගැනීම සඳහා අදාළ පියවරයන් ගැනීමටද හැකි වේ.

අවදානම් හඳුනා ගැනීම, ඇගයීම, මගහැරීම අවම කිරීම හා මාරුකිරීම සඳහා සමාගම වනාම ස්ථාපිත කළ ක්‍රියාවලියක් අනුගමනය කර ඇත. අපගේ අවදානම් කළමනාකරණ පද්ධතියේ මූලික ඉලක්කය, අවදානම් පිළිබඳ සම්පූර්ණ සුපරීක්ෂාකාරීත්වය පදනම් කරගෙන අපගේ ව්‍යාපාරයේ මෙහෙයුම් පහසුකරලීමට සහාය සඳහා වේ.

අතින් සියළුම කාර්යයන්ට වඩා අවදානම් හඳුනා ගෙන තක්සේරු කිරීම ඒ අනුව පෙරට වීයි. ඊළඟට හඳුනාගත් අවදානම් වලක්වා ගැනීමට, අවම කර ගැනීමට හා මාරුකර ගැනීමට යොදාගත හැකි උපාය මාර්ග සැලසුම් කෙරේ. සමාගම මෙහෙයුම් සඳහා මූලික වූ අවදානම් කළමනාකරණය සඳහා ඵලදායී අවදානම් කළමනාකරණ පද්ධතියක් තිබෙන බවට සමාගමේ අධ්‍යක්ෂවරුන් තහවුරු කර ගෙන ඇත.

### මූලික අවදානම් සාධක

අවදානම් සාධක කිහිපයක් සඳහා අපගේ ව්‍යාපාරය තුළ අනාවරණයන් ඇති අතර මෙහෙයුම් පරිසරය තුළ අවිනිශ්චිතතාවයක් පවතී. සමාගම මුහුණ දෙන එම අවදානම් සාධක හා ඒවා අවම කිරීම සඳහා ගනු ලැබූ පියවරයන් පසුව දැක්වේ.

### උපාය මාර්ගික අවදානම්

අපගේ උපායමාර්ගික අභිප්‍රායන් තුළ කාලයේ ඇති අවිනිශ්චිතතාවයන් හා භාවිතා නොවන අවස්ථාවන් හේතුවෙන් මුහුණ දෙන අවදානම් උපායමාර්ගික අවදානමයි. මෙම අවදානම් ප්‍රධාන වශයෙන් ආයතනයේ අරමුණු වලට අදාළව අධ්‍යක්ෂවරුන් විසින් සිදු කරන මූලික තීරණයන්ගෙන් පැන නගී.

උපායමාර්ගික අවදානම පිටුපස ඇති මූලික සංකල්පය අපගේ යෝජිත ආයතනික අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වීමයි. මේ සම්බන්ධයෙන් ඉදිරි වර්ෂ 5 ක සංයුක්ත සැලැස්ම වර්ෂ 3 ක ක්‍රියාකාරී සැලැස්ම හා වාර්ෂික සැලසුම් මත අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකරණ කණ්ඩායම විසින් ක්‍රමවත් පසු විපරම් කාර්යයන් සිදු කරනු ලබයි.

### ව්‍යාපාර අවදානම්

නිශ්පාදනය, අලෙවිකරණය හා නිෂ්පාදන විකිණීම සම්බන්ධ අවදානම්, නිෂ්පාදන පිරිවැයට බලපාන ආර්ථික අවදානම්, තාක්ෂණික පරිසරය හා ගනුදෙනු කරුවන්ගේ කැමැත්ත වෙනස්වීමෙන් පැන නගන

අවදානම මෙම අවදානමට ඇතුළත් වේ. අපගේ ව්‍යාපාර ආශ්‍රිත ප්‍රධාන අභ්‍යන්තර අවදානම් වන්නේ පවත්නා නිෂ්පාදන පිළිබඳ නොහැකියාව සහ නව නිෂ්පාදන සංවර්ධනයන් සමග සම්බන්ධිත අවදානමය. පවත්නා නිෂ්පාදනයේ නොහැකියාව පිළිබඳ හේතු සතර ආකාර වේ. එනම් ගනුදෙනුකරුගේ අවශ්‍යතා, තාක්ෂණය, කර්මාන්ත හා ආර්ථික කරුණු සහ න්‍යායාත්මක අවශ්‍යතාවයන්ය.

සමාගම ගනුදෙනුකරුගේ තෘප්තිය පිළිබඳ සමීක්ෂණ හා ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් වීම පිළිබඳ ඇගයීම ක්‍රමවත්ව සිදු කරනු ලබයි. සමාගමේ ඉදිරියට විය හැකි රෙගුලාසි හා නිර්දේශ වල වෙනස්වීම් හදුනා ගැනීම සඳහා රජය, පොල් පර්යේෂණ ආයතනය, තේ පර්යේෂණ ආයතනය හා රබර් පර්යේෂණ ආයතනය වැනි ප්‍රධාන භීතකානුකූල මණ්ඩල හා ආයතන සමග සමීප සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරයි.

වෙළඳපොළ හා පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ පරිපූර්ණ අධ්‍යයනයකින් පසුව පමණක් නව නිෂ්පාදන වෙළඳපොළට හදුන්වා දෙනු ලැබේ.

### ව්‍යාපාර නොවන අවදානම

මෙම අවදානම සමාගමේ ප්‍රධාන ව්‍යාපාරයට අදාළ නොවන අතර ප්‍රධාන වශයෙන් දිගුකාලීන මූල්‍යයන්ගෙන් අදාළ වේ. ඉදිරි වර්ෂ 5 ක් සඳහා පිළියෙළ කරන ලද සංයුක්ත සැලැස්ම හා වර්ෂ 3 ක් සඳහා පිළියෙළ කරන ලද ක්‍රියාකාරී සැලසුම් මගින් සමාගමේ දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාවයන් කලින් තක්සේරු කර මෙම මූල්‍ය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ප්‍රභවයන් හදුනා ගැනේ. පිළියෙළ කරන ලද වාර්ෂික අයවැයෙන් හා ප්‍රසම්පාදන සැලැස්මෙන් සමාගමට ගලාවන මුදල් ප්‍රවාහය හා ගලායන මුදල් ප්‍රවාහය කාර්යක්ෂම වන අතර කිසිදු ක්ෂණික මූල්‍ය අවශ්‍යතාවයක් ඇති නොවේ.

### මෙහෙයුම් අවදානම

ආයතනයේ බිම් මට්ටමින් කුමක් සිදුවන්නේද යන්න පිළිබඳ දැනුවත් වීම මෙයින් යොමුකෙරේ. ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර සම්පත්, පද්ධති, ක්‍රියාවලීන් හා ආයතනයේ සේවකයන් සමග මෙහෙයුම් අවදානම් සම්බන්ධ වේ. ගබඩා හා යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම. සේවක පිරිවැටුම හා අහිතකර දේශගුණික තත්වයන් වැනි ස්වභාවික සිදුවීම් මෙයට ඇතුළත් වේ.

- ප්‍රමාණවත් ගිණුම් නිවන උපකරණ, අනතුරු සංඥා ඇතුළත් විශාල ගිණුම් ආරක්ෂණ පද්ධතියක් සමාගම විසින් පවත්වා ගෙන යනු ලැබේ.
- ගිණිගැනීමක් සිදුවීමෙන් වන හානි ආවරණය කර ගැනීම සඳහා සමාගම විසින් ගිණුම් ආරක්ෂණයක් ලබාගෙන ඇති අතර ඉතා සංවේදී රසායනාගාර උපකරණ සඳහා අමතර විද්‍යුත් රක්ෂණයක් ලබාගෙන ඇත.
- සොරකම් හා දූෂණ වලින් වන බලපෑම අවම කිරීම සඳහා මාර්ගස්ථ මුදල් හා මුදල් සේප්පු රක්ෂණ ලබා ගෙන ඇත.
- එක් එක් ආනයනය කරන නැව් බඩු ප්‍රමාණය සඳහා ප්‍රමාණවත් නාවික රක්ෂණ සහතික ලබා ගෙන ඇත.
- සමාගමේ මුදල් හා මුදල් නොවන සේවක පෙළඹවීම් වැඩසටහන් හේතුවෙන් සමාගමේ සේවක පිරිවැටුම අඩු මට්ටමක පවතී.

### මූල්‍ය අවදානම

ණය අවදානම, ද්‍රවශීලතා අවදානම හා මූල්‍ය උපකරණ යොදා ගැනීමේ දී වන වෙළඳපොළ අවදානම ඇතුළත් මූල්‍ය අවදානම සමාගම සතුව ඇත.

### ණය අවදානම

සමාගමේ ගිවිසුම්ගත වගකීම් සඳහා මුහුණ දීමට ප්‍රතිපාර්ශවයන්ට නොහැකි වේ නම් ණය අවදානම, සමාගමේ මූල්‍ය පාඩුව පිළිබඳ අවදානමයි. ප්‍රධාන වශයෙන් ණය අවදානම පැන නගින්නේ සමාගම විසින් සිදු කරන ණයට විකුණුම් හා මූල්‍ය ආයතන සමග පවත්නා තැන්පතු හේතුවෙනි. තවද, ණය අවදානම අවම කර ගැනීම සඳහා

- බෙදාහරින්නන් පත් කිරීමට පෙර ප්‍රාදේශීය අලෙවි කළමනාකරුවන්, ප්‍රධාන අභ්‍යන්තර විගණක, මූල්‍ය කළමනාකරු හා සමාගමේ නීති නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එක් එක් පුද්ගලයාගේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් කරනු ලැබේ.



- බෙදුම්කරුවන්ගෙන් මෙන්ම ප්‍රතිපාර්ශවකරුවන්ගෙන් ණය පහසුකම් ලබා දීමට පෙර බැරකු ඇපකර ලබා ගනී.
- එක් එක් බෙදුම්කරුවන් සහ ප්‍රතිපාර්ශවකරුවන් සඳහා ණය විශ්ලේෂණයේදී ඇති කර ගත් හිගමන අනුව ණය කාල සීමාවන් සහ වටිනාකම් සීමාවන් දක්වා ඇත.

### ද්‍රවශීලතා අවදානම

සමාගම මූල්‍ය වගකීම් වලට මුහුණ දීමට නොහැකි වීම ද්‍රවශීලතා අවදානමයි. ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමේ සමාගමේ ප්‍රවේශය, සාමාන්‍ය හා අනපේක්ෂිත අවස්ථා වල පැන නගින වගකීම් වලට මුහුණ දීමට හැකිවීම සඳහා ප්‍රමාණවත් මුදල් ඇති බවට තහවුරු කර ගැනීමයි. ඉදිරි වර්ෂ පහක් සඳහා පිලියෙල කරන ලද සංයුක්ත සැලැස්ම, ඉදිරි වර්ෂ තුනක් සඳහා පිලියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්ම, සමාගමෙන් පිටතට මුදල් ප්‍රවාහය පිළිබඳ පූර්ව තක්සේරුව සහ මෙම මුදල් ප්‍රවාහයන් පිළිබඳ ප්‍රභවයන් හඳුනා ගන්නා අතර සමාගම පිලියෙල කරන ලද වාර්ෂික ඇයවැයෙන් හා ප්‍රසම්පාදන සැලැස්මෙන් සමාගමට ගලා එන මුදල් ප්‍රවාහයන් හා සමාගමෙන් පිටතට ගලා යන මුදල් ප්‍රවාහයන් කාර්යක්ෂම කෙරෙන අතර සියළුම මූල්‍ය වගකීම් පියවීම සඳහා පහසුකම් සපයයි.

### වෙළඳපොළ අවදානම

විදේශ විනිමය අනුපාතයන්ගේ (හුවමාරු මුදල් අවදානම) වෙනස්වීමේ පොළී අනුපාතයන් වෙනස් වීම (පොළී අවදානම) හේතුවෙන් වෙළඳපොළ මිල

වෙනස්වීම වෙළඳපොළ අවදානම වන අතර සමාගමේ ආදායමට හෝ මූල්‍ය උපකරණ පවත්වා ගැනීමේ ධාරණ අගයට මෙය බලපානු ලැබේ.

### හුවමාරු මුදල් අවදානම

එක්සත් ජනපද ඩොලරයට වරෙහිව ශ්‍රී ලංකා රුපියල් වටිනාකම උච්චාවචනයන්ගෙන් සිදුවන අවදානම සමාග මේ මුදල් හුවමාරු අවදානමට පාත්‍රවීම පැහැදිලිව පෙන නැත.

### පොළී අවදානම

ස්ථිර පොළී අනුපාතයකට හා බැරකු තැන්පතු සමග පොළිය දරා සිටින ණය ගැණුම් සඳහා වෙළඳපොළ පොළී අනුපාතයන් වෙනස්වීම, සමාගම පොළී අවදානමයි.

### නියාමන අවදානම

පොහොර ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය සම්බන්ධයෙන් සහ පොල් පර්යේෂණ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය හා රබර් පර්යේෂණ ආයතනය වැනි රජයේ ආයතන විසින් නියම කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් රජයේ රෙගුලාසි වෙනස් කිරීමේ දී එම හැකියාවද සමාගමට ඇත. නියාමන පරිසරයේ විය හැකි ඕනෑම වෙනස්වීමක් හඳුනාගැනීමේ දී සමාගම මෙම ආයතන සමග සම්පව කටයුතු කරයි.

එහෙත් අවදානම් සාධක මෙම ලැයිස්තුවෙන් සීමා නොකෙරෙන අතර සමාගමේ ක්‍රියාකාරීත්වය සඳහා බලපාන විවෘත සාධක පිළිබඳවද සමාගම දැඩි අවධානයෙන් පසුවේ.



# විගණන හා අවදානම් කළමනාකරණ කමිටු වාර්තා

2015 මාර්තු 31 වන දිනෙන් අවසන් වන වර්ෂයේදී විගණන හා අවදානම් කළමනාකරණ කමිටුව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කළ කාර්යය නියමයන්ට අනුකූලව කටයුතු කර ඇත.

## කමිටු සංයුතිය

අධ්‍යක්ෂක මණ්ඩලය විසින් විගණන හා අවදානම් කළමනාකරණ කමිටුව පත් කර ඇත. කමිටුව විධායක නොවන අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු හා මහාභාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් කමිටුව සමන්විත වේ. මහා භාණ්ඩාගාරයේ නියෝජිත කමිටු සභාපති ලෙස කටයුතු කරයි. බාහිර විගණක කමිටුවෙහි නිරීක්ෂකයෙකු ලෙස කමිටු රැස්වීම්වලට සහභාගිවේ. 2014/15 ගිණුම් වර්ෂය සඳහා පහත දැක්වෙන අධ්‍යක්ෂකවරුන්ගෙන් මෙම කමිටුව සමන්විතව ඇත.

1. චී.චී.චී. අජිත්වන්ද මහතා  
කමිටු සභාපති  
2014 අප්‍රේල් සිට 2015 ජනවාරි
2. ජේ.චී.චී. ඊ. රත්නායක මිය  
කමිටු සභාපති  
2015 පෙබරවාරි සිට 2015 මාර්තු
3. නෙවිල් අබේරත්න මහතා  
කමිටු සාමාජික  
2014 අප්‍රේල් සිට 2015 ජනවාරි
4. අසෝක සිරිවර්ධන මහතා  
කමිටු සාමාජික  
2014 අප්‍රේල් සිට 2015 ජනවාරි
5. හේමක ලසිත බාලසූරිය මහතා  
කමිටු සාමාජික  
2015 පෙබරවාරි සිට 2015 මාර්තු
6. චල්.චී.චී. ප්‍රනාන්දු මහතා  
නිරීක්ෂක  
2014 අප්‍රේල් සිට 2015 ජනවාරි

7. චී.චී.චී. සේනානායක මහතා  
නිරීක්ෂක  
2015 පෙබරවාරි සිට 2015 මාර්තු

## කමිටු රැස්වීම් හා පැමිණීම

මෙම ගිණුම් වර්ෂය තුළදී වාර 12 ක් විගණන කමිටුව නියමාකාරයෙන් රැස්වී ඇත. ප්‍රධාන අභ්‍යන්තර විගණක විගණන කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කර ඇති අතර අවශ්‍ය අවස්ථාවකදී සාමාන්‍යාධිකාරී, අදාළ අංශ ප්‍රධානීන් හා වෙනත් නිලධාරීන් කමිටුවේ ඇරයුම් මත නිරතුරුවම පැහැදිලි කිරීම් ලබාදීමට සහභාගී වී ඇත.

## කමිටුවේ කාර්යයන්

1. මූල්‍ය ප්‍රකාශයන්හි සත්‍ය හා සාධාරණභාවය විමර්ශනය කරමින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්, ජාත්‍යන්තර මූල්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් සහ උසස් ගිණුම් පරීක්ෂාවන්ට අනුකූල වන පරිදි මූල්‍ය ප්‍රකාශන සකස් වී ඇති බව තහවුරු කර ගැනීම.
2. සමාගමේ අභ්‍යන්තර පාලනයන්හි ප්‍රමාණාත්මකභාවය, කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය තහවුරු කර ගැනීමේ සමාලෝචනය හා ඇගයීම.
3. සමාගමේ අවධානම් කළමනාකරණ පද්ධතියේ ඵලදායිතාවය සමාලෝචනය.
4. බාහිර විගණකවරුන් සමඟ සාකච්ඡා කිරීම හා විගණන කළමනාකරණ ලිපිය පිළිබඳව පසු විපරම් සිදුකිරීම.
5. ව්‍යවස්ථාවලින්, රෙගුලාසිවලට, රීතිවලට හා වකුලේඛවලට අනුකූල වන්නේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම.
6. අභ්‍යන්තර විගණන වාර්තා / බාහිර විගණන වාර්තා සමාලෝචනය කිරීම



7. රාජ්‍ය ව්‍යාපාර කමිටුවේ නිර්දේශ / නියෝග ක්‍රියාත්මක කිරීම

### වසරතුළ සිදුකරන ලද ක්‍රියාකාරකම්

#### මූල්‍යමය ප්‍රකාශන

පාර්ශවකරුවන් වෙත ඉදිරිපත් කරනු ලබන තොරතුරුවල නිවැරදි බව විශ්වාසනීය බව තහවුරු කිරීම උදෙසා ක්‍රියාත්මක මූල්‍යමය වාර්තාකරණ පද්ධතිය විමර්ශනයට ලක්කළ කමිටුව විය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්, ජාත්‍යන්තර මූල්‍යමය ගිණුම්කරණ ප්‍රමිතීන් සහ සම්බන්ධිත පාර්ශවීය ගණුදෙනු ආශ්‍රිතව විශේෂ අවධානයක් යොමු කරමින් අදාල හෙලිදරව් කිරීම් නිරීක්ෂණය කර ඇත.

#### අභ්‍යන්තර විගණන කටයුතු

සමාගම සතුව මනාලෙස සංවිධානය වූ අභ්‍යන්තර විගණන ඒකකයක් පවතින අතර මෙම අංශයෙහි කාර්යමණ්ඩලය විගණන ක්ෂේත්‍රය, මූල්‍ය ගිණුම්කරණය, බදුකරණය, ව්‍යාපාර පරිපාලනය ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් පලපුරුදු වෘත්තීයයන්ගෙන් සමන්විත වේ.

අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන අරමුණු වන්නේ

1. ගිණුම්කරණය හා අභ්‍යන්තර පාලන පද්ධති සමාලෝචනය
2. මූල්‍ය හා මෙහෙයුම් තොරතුරු පරීක්ෂා කිරීම
3. මෙහෙයුම් පිළිබඳ සකසුරුවම් බව, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සමාලෝචනය කිරීම
4. සැලසුම් කර පරිදි මෙහෙයුම් හා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවට සහ ස්ථාපිත ඉලක්ක හා අරමුණු සමග මෙහෙයුම් ප්‍රතිඵල අනුරූප වන බවට සාධාරණ තහවුරුවක් සමග මෙහෙයුම් සහ කළමනාකරුවන්ට සපයන ලද වැඩසටහන් පිළිබඳ පාලයක් සිදුවන්නේද යන්න නිෂ්චය කර ගැනීම
5. නීති රෙගුලාසි හා වෙනත් බාහිර අවශ්‍යතාවයන් සහ කළමනාකරණ ප්‍රතිපත්ති සමග අනුකූලවන බවට සමාලෝචනය
6. විශේෂ විමර්ශන පැවැත්වීම

වාර්තාකරණ කාලසීමාව තුළ විගණන කමිටුව විසින් අභ්‍යන්තර විගණන සැලැස්ම, ප්‍රාදේශීය පොහොර ගබඩා විගණන වැඩසටහන, පාලන අවදානම් තක්සේරුකරණ ක්‍රමවේදය, හා අවදානම් මත පදනම් වූ විගණන සැලසුම් යනාදි වශයෙන් අභ්‍යන්තර විගණන ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරන ලදී. සමාලෝචිත වර්ෂය තුළදී අභ්‍යන්තර

විගණකගේ වාර්තා හා නිර්දේශ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා විගණන කමිටුව විසින් අභ්‍යන්තර විගණක සමඟ සාකච්ඡාවන් පවත්වා ඇත.

මේ වන විට විගණන මෘදුකාංග පැකේජයන් භාවිතාකරමින් විගණන කටයුතු ආරම්භ කිරීමට මූලික අධිකාරී ම යොදා තිබීම විශේෂත්වයකි. ප්‍රාදේශීය පොහොර ගබඩා 52 ක සහ ප්‍රධාන අංශ 09 ක අභ්‍යන්තර විගණන වාර්තා පුළුල් විමර්ශනයට ලක් කෙරුණ අතර, එහිදී සමස්ත අභ්‍යන්තර පාලන පද්ධතිවල සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇති බව නිරීක්ෂණය වී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවත්වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්වලට සමාගමේ ප්‍රධාන අභ්‍යන්තර විගණක කාර්තුමය පදනමින් වැදගත් විමසුම් කරුණු සාකච්ඡා කිරීම සඳහා සහභාගී වේ. තවද තොරතුරු තාක්ෂණ විගණන ඒකකයක් පිහිටුවීම මඟින් සහනාධාර පොහොර බෙදාහැරීමේදී සිදුවන වංචා හා දූෂණ වලක්වා ගැනීමේ අරමුණින් ආයතනයට තොරතුරු ලබාදීමට මහජනතාවගෙන් හා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් ඔවුන්ගේ රහස්‍යභාවය තහවුරු වන ආකාරයට තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. එසේම විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසිය මෙම කරුණු පිළිබඳව ලබාදෙන ලද සහාය කෘතඥතා පූර්වකව අගය කරමි.

#### බාහිර විගණනය

සමාගමේ බාහිර විගණක වශයෙන් ටියුඩර් ටී පෙරේරා සහ සමාගම කටයුතු කර ඇත.

#### කමිටුවට ලද සහාය

කමිටුවට අවශ්‍ය සහාය කමිටු සභාපතිවරුන් ඇතුළුව කළමනාකරණ කමිටු සාමාජිකයින් විසින් ලබාදෙන ලද අතර, වාර්තාකරණ කාලය තුළදී ඵලදායීව සේවාව ලබාදීම සඳහා එය කමිටුවට මහත් රුකුලක් විය.

#### කමිටු ඇගයීම

අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කමිටුවේ කාර්ය සාධනය ඇගයීම් කරන අතර ස්වකීය සමාලෝචනයද කරනු ලැබේ. කමිටුවේ කාර්ය සාධනය ඵලදායී බවට අධ්‍යක්ෂක මණ්ඩලය නිගමනය කර ඇත.

  
 ජේ.එම්.එස්.ඩී. රත්නායක  
 විගණන හා කළමනාකරණ කමිටු සභාපති  
 2015.11.05



# අපගේ භූගෝලීය ආවරණය

**53** උපව්‍යාපන පොහොර බෙදාහැරීම් ජාලය



## සීමාසහිත ලංකා පොහොර සමාගම උපව්‍යාපන පොහොර බෙදාහැරීම් ජාලය

**උතුරු පළාත**  
කොණ්ඩවිල්  
කිලිනොච්චි  
වරණ  
ඕලුමඩු  
මුරංකන්

**උතුරු මැද පළාත**  
පදවිය  
මැදවිවිය  
හොරොවිපතන  
හොවිවියගම  
කිරිලෝගම  
තිඟුරක්කොඩි  
වැලිකන්ද  
පොලොන්නරුව

**වයඹ පළාත**  
ආනමඩුව  
මහව  
කුලියාපිටිය  
කුරුණෑගල  
නාත්තණ්ඩිය  
පොල්ගහවෙල

**මධ්‍යම පළාත**  
දඹුල්ල  
නාගොල්ල  
මාතලේ  
ගම්පොල  
රිකිල්ලගස්කඩ  
නුවර-එළිය


**නැගෙනහිර පළාත**  
ත්‍රිකුණාමලේ  
කන්තලේ  
මඩකලපුව  
දෙසියත්තකණ්ඩිය  
සමන්තුරේයි  
අම්මපාර  
පොකුවිල්

**බස්නාහිර පළාත**  
හුණුපිටිය  
දොඩංගොඩ  
මතුගම  
පැලවත්ත


**සබරගමුව පළාත**  
කෑගල්ල  
කුරුවිට  
ඇඹිලිපිටිය

**ඌව පළාත**  
මහියංගනය  
බිබිල  
බදුල්ල  
වැල්මඩ  
මොණරාගල  
වැල්ලවාය

**දකුණු පළාත**  
සුවියවැව  
ඒරවිල  
දෙහිගහලන්ද  
ඒරකැටිය  
බට-අත්ත  
මැදවියත්ගොඩ  
අකුරැස්ස  
කොක්ගල



- ප්‍රධාන කාර්යාලය සහ මධ්‍යම ගබඩා සංකීර්ණය
- ප්‍රාදේශීය ගබඩා සංකීර්ණය
- ප්‍රාදේශීය පොහොර ගබඩා











## මූල්‍ය ප්‍රකාශන

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
සී/ස ලංකා පොතොර සමාගම





# අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනය

2007 අංක 07 දරණ සමාගම් පනතේ අංක 150(1) සහ 151 වගන්තියට අනුව එහි සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූල වන ආකාරයෙන් සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමාගමේ කටයුතු සහ සමාගමේ ලාභ අලාභ ගිණුමෙහි සත්‍ය හා සාධාරණත්වය පිළිබිඹු වන ආකාරයෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කරන බවට අධ්‍යක්ෂකවරුන් වගකිව යුතු වේ.

මූල්‍යමය තත්වය සාධාරණ නිර්වද්දියකතාවයකින් තීරණය කිරීමට ඉවහල් වන පරිදි විධිමත් ලේඛන පවත්වාගෙන යන බවට, මුස්ව ප්‍රකාශන සකස් කරන බවට සහ එම ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන නියමාකාරයෙන් සිදුවන බවට අංක 148 වගන්තියට අනුව අධ්‍යක්ෂකවරු වගකිව යුතු වේ.

ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන වල අවංකභාවය හා වාස්තවිකතාවය පිළිබඳ වගකීම අධ්‍යක්ෂක මණ්ඩලය භාර ගනී. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී ගණුදෙනු වල ස්වරූපය හා අන්තර්ගතය නිසි අයුරින් පිළිබිඹු වන සාධාරණ හා විවක්ෂණ විනිශ්චයන්ට එළඹෙමින් උචිත ගිණුම් ප්‍රවර්ධනපත්ති සංගතභාවයකින් යුතුව තෝරාගෙන භාවිතා කළ බවට අධ්‍යක්ෂකවරුන් සහතික කරති.

මෙම මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරණ සමාගම් පනතට හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කරන ලද බවට ද අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරති.

තවද, මෙම මූල්‍ය ප්‍රකාශන සමාගම් පනත යටතේ අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනු ලබන අතර, අධ්‍යක්ෂවරුන් තමන් සතු සමාගම පිළිබඳ දැනීම, ප්‍රධාන මෙහෙයුම් හා සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ නිශ්චිත තොරතුරු මත පදනම්ව තම මතය ඉදිරිපත් කරයි. මෙම මූල්‍ය ප්‍රකාශන එම පදනම මත පිළියෙල කර ඇත.

සමූහයේ වත්කම් සුරැකීම පිළිබඳව අධ්යතක්ෂකවරුන් සාධාරණ පියවර ගෙ තිබෙන අතර, වංචා හා වෙනත් අක්රමිකතාවයන් වලක්වා ගැනීමේ අරමුණින් ඒ

සම්බන්ධයෙන් උචිත අභ්‍යන්තර පාලන පද්ධති ස්ථාපිත කර තිබේ. සමාගම් පනතේ අංක 57 වගන්තිය යටතේ එවැනි බෙදාහැරීමකින් පසු සමාගමට නුඩුන්වත්භාවය පිළිබඳව පරීක්ෂාවෙන් සාර්ථකව ලැබිය හැකි බවට ලැබී ඇති තොරතුරු මත සෑහීමකට පත් වී, සමාගම් පනතේ අංක 56(2) වගන්තිය අනුකූලව දැනට යෝජිත ලාභාංශ බෙදාහැරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, යෝජිත ලාභාංශ සම්බන්ධයෙන් නුඩුන්වත්භාවය පිළිබඳ ප්‍රකාශනයක් සමාගමේ විගණකවරුන්ගෙන් ඉල්ලා ඇත.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තම මතය ඇති කර ගැනීමට ඉවහල් වන උචිත යැයි හැඟෙන පරීක්ෂා කිරීම් සිදු කිරීමට පසුගිය වාර්ෂික මහා සභා රැස්වීමේදී භාහිර විගණකයන් වශයෙන් පත්කර ගනු ලැබූ ටියුඩර් ටී පෙරේරා සහ සමගම සෑම අවස්ථාවක්ම සලසා තිබුණි.

මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකවරුන්ගේ මතය 63 පිටුවේ විස්තර වේ.

## අනුකූලතා වාර්තාව

සමාගමේ සේවකයන් හා රජයට අදාළව සමාගමෙන් එහි පරිපාලිත සමාගම් වලින් මූල්‍ය තත්ව ප්‍රකාශයේ දිනය වන විට ගෙවීමට නියමිත සියලුම නීතිප්‍රකාර ගෙවීම් සියලුම උපරිම දැනුම අනුව ගෙවා නිමකර ඇති බව හෝ අදාළ පරිදි ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහතික වේ.

එස්. පී. මොරවක  
සමාගම් ලේකම්,  
අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පරිදි,  
සීමාසහිත ලංකා පොහොර සමාගමේදී,

# සභාපතිවරයාගේ හා මූල්‍ය කළමනාකරුගේ වගකීම් පිළිබඳ ප්‍රකාශය

2015 මාර්තු මස 31 දිනට සීමාසහිත ලංකා පොහොර සමාගමේ මූල්‍ය ප්‍රකාශණ සකස් කර ඉදිරිපත් කරනු ලබනුයේ පහත දැක්වෙන අවශ්‍යතාවයන්ට අනුකූල වෙමිනි.

- ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන්
- 2007 අංක 07 දරණ සමාගම් පනත
- මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති සංයුක්ත පාලනය සම්බන්ධයෙන් හොඳම පරිච්ඡේද සංග්‍රහනය.

මූල්‍ය ප්‍රකාශණවල, සටහන් යටතේ විස්තර කර ඇති පරිදි මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී උපයෝගී කරගන්නා ලද වැදගත් ගිණුම්කරණ පිරි නිපන්ති උචිත පරිදි හා නිරන්තරයෙන් යොදාගත් බව අපි සනාථ කරමු. කිසිම අපගමනයකින් තොරව නිර්දේශිත ගිණුම් ප්‍රමිතීන් යොදාගෙන තිබේ. ඉහළ මට්ටමේ විචාර බුද්ධි ගොවර හා සංකීර්ණ වැදගත් ගිණුම් ප්‍රතිපත්ති හා ඇස්තමේන්තු සම්බන්ධයෙන් විගණන කමිටුව සහ අපගේ බාහිර විගණකයින්ගේ අදහස් විමසන ලදී.


වත්කම් සුරැකීමේ, වංචා හා වෙනත් අක්‍රමිකතාවයන් වලක්වා ගැනීමේ හා අනාවරණය කර ගැනීමේ අරමුණින් අභ්‍යන්තර පාලන පද්ධති හා ගිණුම් ලේඛන ස්ථාපන කිරීමටද අප නිසි හා ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා ඇත. මේවා ඉදිරියටද ක්‍රියාත්මක වන පදනමක් මත සමාලෝචනයට, ඇගයීමට හා යාවත්කරණයට ලක්වී තිබේ.

සමාගමේ අභ්‍යන්තර විගණකයින් විසින් කලින් කල කරන ලද විගණන තුළින් සමාගමේ ස්ථාපිත ප්‍රතිපත්ති හා පටිපාටි නිරන්තරයෙන්ම අනුගමනය වී ඇත. එසේවුවද, ඕනෑම අභ්‍යන්තර පාලන හා ගිණුම් තැබීමේ පද්ධතියක් තුළින් සැලසෙන සහතික වීම් කිරා කර බැලීමේ දී මඳහාගත යුතුවූ ආවේනික සීමාවන් තිබේ. විගණනවල සඵලතාවය සමාලෝචනය කිරීමටත්, විගණනය කිරීම, අස්ථිර තත්ව පාලනය හා මූල්‍ය වාර්තාකරණයේ ගැටලු ගැන සාකච්ඡා කිරීමටත් සමාගමේ විගණන කමිටු කලින් හලට අන්යන්තර විගණකයින්ට හා බාහිර විගණකයින්ට පූර්ණ හා නිදහස් අවසරය තිබේ.

ස්වාදීන බාහිර විගණකයින් වන ටියුඩර් වි පෙරේරා සහ සමගම (වරලත් ගණකාධිකාරීන්) විසින් මූල්‍ය ප්‍රකාශ විගණනය කරන ලදී.



**රෝෂණ වඩුගේ**  
සභාපති



**ප්‍රියන්ත සමරවීර**  
මූල්‍ය කළමනාකරු

### ටීයුඩර් වි පෙරේරා සහ සමගම

වරලත් ගණකාධිකාරීන්

තැ.පෙ.1177, දී මැල් ගොඩනැගිල්ල, තෙවෙනි මහල, වැනම් ඩීදිය, කොළඹ 01  
දු.ක +94 11 2431941 ෆැක්ස්: +94 11 2320639 ඊ තැපෑල : tudov@slt.net.lk

# සීමාසහිත ලංකා පොහොර සමාගමේ කොටස්කරුවන් වෙත ඉදිරිපත් කරන ස්වාධීන විගණක වාර්තාව

## මූල්‍ය ප්‍රකාශණ මත වාර්තාව

මේ සමග ඇති සීමාසහිත ලංකා පොහොර සමාගමේ 2015 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශය සහ එම දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ස්කන්ධයෙහි වෙනස්වීම් ප්‍රකාශය, සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වල සාරාංශයන් සහ වෙනත් සවිස්තරාත්මක තොරතුරු වලින් සමන්විත මූල්‍ය ප්‍රකාශන අප විසින් විගණනය කරන ලදී.

## මූල්‍ය ප්‍රකාශණ සඳහා කළමනාකාරිත්වයෙහි වගකීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව මෙම මූල්‍ය ප්‍රකාශණ පිළියෙල කිරීම සහ සාධාරණ අයුරින් ඉදිරිපත් කිරීමත් වංචා හෝ වැරදි නිසා හෝ වන මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක අව ප්‍රකාශ වලින් තොරවීම සඳහා හැකියාවක් ලබා දෙන්නේ යැයි කළමනාකාරිත්වය අවශ්‍ය කෙරේ යැයි නිර්ණය කරන අන්දමේ අභ්‍යන්තර පාලන වෙනුවෙන් කළමනාකාරිත්වය වගකිව යුතුය.

## විගණකගේ වගකීම

අපගේ වගකීම වනුයේ අපගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශණ මත මතයක් ප්‍රකාශ කිරීමය. අපි අපගේ විගණනය ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුව පවත්වාගෙන යන ලදී. අප විසින් ආචාරධර්ම අවශ්‍යතා සමග අනුකූල වීම සහ මූල්‍ය ප්‍රකාශණ ප්‍රමාණාත්මක අව ප්‍රකාශ වලින් තොර වන්නේද යන්න පිලිබඳව සාධාරණ ලෙස සහතිකයක් ලබාගැනීමට හැකිවන පරිදි විගණනය සැලසුම් කර ඉටු කිරීම මෙම ප්‍රමිත වලින් අවශ්‍ය කෙරෙයි.

මූල්‍ය ප්‍රකාශණ වල වටිනාකම් සහ හෙළිදරව් කිරීම් පිලිබඳව විගණන සාක්ෂි ලබාගැනීමේ පටිපාටි අනුගමනය කිරීම විගණනයකදී අදාලවෙයි. තෝරාගනු ලබන පටිපාටි, වංචා හෝ වැරදි හේතුවකට ගෙන ඩුවද මූල්‍ය ප්‍රකාශන වල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක අව ප්‍රකාශ වල අවදානම තක්සේරු කිරීමද ඇතුළත්ව විගණකගේ විචාර මූද්ධිය මත රඳා පවතියි. එකී අවදානම් තක්සේරු කිරීමෙහිදී විගණක අදාල වාතාවරණය පවතින තත්වයන්ට උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම සඳහා අස්තීත්වයෙහි මූල්‍ය ප්‍රකාශණ පිළියෙල කිරීමටත් සාධාරණ ඉදිරිපත් කිරීමටත්

සම්බන්ධ අභ්‍යන්තර පාලන සැලකිල්ලට ගන්නා නමුත් එය අස්තීත්වයෙහි අභ්‍යන්තර පාලන වල ඵලදායිත්වය පිලිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ පරමාර්ථය අරමුණු නොකරයි. භාවිතකල ගිණුම් ප්‍රතිපත්ති වල යෝග්‍යතාවය සහ කළමනාකාරිත්වය විසින් සකස් කරන ලද ගිණුම්කරණ අස්තීත්වය වල යෝග්‍ය නාවය ඇගයීමත් එසේම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සමස්ථයක් වශයෙන් ඇගයීමත් විගණනයකට ඇතුළත්ය.

අප විසින් ලබාගත් විගණන සාක්ෂි අපගේ විගණන මතය සඳහා ප්‍රමාණවත් සහ යෝග්‍ය බැව් අපගේ විශ්වාසයයි.

## මතය

අපගේ මතය අනුව ,පහත ඡේදයෙහි සඳහන් කරුණු වල බලපෑම හැරුණුකොට 2015 මාර්තු 31 දිනට සීමාසහිත ලංකා පොහොර සමාගමෙහි මූල්‍ය තත්වය සහ එම දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි , මූල්‍ය කාර්ය සාධනය සහ එහි මුදල් ප්‍රවාහයන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සියළුම ප්‍රමාණාත්මක අංගයන්ගෙන්ම සාධාරණ අයුරින් ඉදිරිපත් කරනු ලබන බවය.

මතය තත්වා ගණනය කිරීමෙන් තොරව, සටහන් අංක 15 හි සඳහන් මූල්‍ය වර්ෂ 3ක් සඳහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු සම්පූර්ණ සහතිකය රු. 39,660,734,217 ට අප අවධානය යොමු කරයි.

## වෙනත් නෛතික සහ නියාමන අවශ්‍යතා මත වාර්තාව

මෙම මූල්‍ය ප්‍රකාශයන් 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 (2) දරණ වගන්තියේ අවශ්‍යතාවයන්ට ද අනුකූල වේ.

**ටීයුඩර් වි පෙරේරා සහ සමගම**  
වරලත් ගණකාධිකාරීන්  
2015 අගෝස්තු 28



**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

	සටහන්	2015 මාර්තු	2014
අයහාරය	3	3,835,989,834	2,563,549,727
විකුණුම් පිරවැය	4	(2,980,431,667)	(1,988,082,266)
<b>දළ ලාභය</b>		<b>855,558,167</b>	<b>575,467,461</b>
අනෙකුත් මෙහෙයුම් ආදායම්	5	142,197,667	93,172,755
පරිපාලන වියදම්	6	(502,180,495)	(447,891,771)
බෙදාහැරීමේ වියදම්	7	(55,408,645)	(57,427,928)
<b>මෙහෙයුම් ලාභය</b>		<b>440,166,694</b>	<b>163,320,517</b>
ශුද්ධ මූල්‍ය ආදායම	8	80,034,044	78,008,248
<b>බදු පෙර ලාභය</b>		<b>520,200,738</b>	<b>241,328,764</b>
ආදායම් බදු	9	(134,184,888)	(62,869,312)
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>386,015,851</b>	<b>178,459,452</b>
<b>කොටසක මූලික ඉපයුම</b>	<b>10.1</b>	<b>7.68</b>	<b>3.55</b>
ලාභාංශ ඉපයුම	10.2	2.3	1.05


වරහන් තුල අගයන් වලින් අඩු කිරීම් පෙන්නුම් කෙරේ  
 අංක 05 සිට 19 දක්වා පිටවල දක්වා ඇති ගිණුම් ප්‍රතපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශවල සංකලිත කොටසක් වශයෙන් සැලකිය යුතුය.

**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනට  
 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

සටහන්	2015 මාර්තු 31	2014	
<b>වත්කම්</b>			
<b>ජංගම නොවන වත්කම්</b>			
දේපල පිරිසත හා උපකරණ	11	1,865,055,224	1,879,174,306
නොහිමි වැඩ	12	29,982,586	-
අස්පෘශ්‍ය වත්කම්	13	115,417	344,717
<b>මුළු ජංගම නොවන වත්කම්</b>	<b>1,895,153,227</b>	<b>1,879,519,023</b>	
<b>ජංගම වත්කම්</b>			
තොගය	14	495,391,114	368,758,034
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	15	39,729,774,663	32,705,019,856
සේවක ණය හා අත්තිකාරම්	16	33,861,873	33,926,652
කල් පිරීම සඳහා පවත්වාගෙන යන ආයෝජන	17	489,125,747	471,834,936
අනෙකුත් මූල්‍ය වත්කම්	18	1,833,364,544	768,606,042
මුදල් හා මුදල් සමාන	19	72,927,049	39,066,639
<b>මුළු ජංගම වත්කම්</b>	<b>42,654,444,990</b>	<b>34,387,212,159</b>	
<b>මුළු වත්කම්</b>	<b>44,549,598,217</b>	<b>36,266,731,182</b>	
<b>හිමිකම් සහ වගකීම්</b>			
<b>හිමිකම්</b>			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	20	502,456,080	502,456,080
ප්‍රත්‍යාගණන සංචිත	21	1,833,071,080	1,835,723,580
රඳවා ගත් ලාභ		1,869,914,195	1,500,363,432
<b>මුළු හිමිකම්</b>	<b>4,205,441,355</b>	<b>3,838,543,092</b>	
<b>ජංගම නොවන වගකීම්</b>			
සේවක පාරිභෝගික බැඳීම	22	50,189,133	50,189,133
රාජ්‍ය ප්‍රදාන	23	12,941,616	9,981,441
චිලිමිහිත බදු	24	44,132,427	6,647,539
<b>මුළු ජංගම නොවන වගකීම්</b>	<b>107,263,176</b>	<b>66,818,113</b>	
<b>ජංගම වගකීම්</b>			
වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ	25	8,587,796,894	11,362,419,612
පොලිය අයවිය යුතු ණය	26	31,304,325,268	20,646,483,768
තැන්පතු හා අත්තිකාරම් ලැබීම්	27	164,340,003	116,261,797
ගෙවිය යුතු ලාභාංශ		-	52,930,556
බදු වගකීම්	28	53,690,008	4,580,806
උපචිත වියදම් හා වෙන්කිරීම්	29	120,185,335	173,154,847
බැංකු අයිරා	19	6,556,178	5,538,591
<b>මුළු ජංගම වගකීම්</b>	<b>40,236,893,686</b>	<b>32,361,369,977</b>	
<b>මුළු හිමිකම් හා වගකීම්</b>	<b>44,549,598,217</b>	<b>36,266,731,182</b>	
<b>කොටසක ශුද්ධ වත්කම් අගය</b>	<b>83.70</b>	<b>76.40</b>	

වරහන් තුල අගයන් වලින් අඩු කිරීම් පෙන්නුම් කෙරේ.  
 අංක 05 සිට 19 දක්වා පිටතුවල දක්වා ඇති ගිණුම් ප්‍රභවයන් හා සටහන් මූල්‍ය ප්‍රකාශවල සංකලිත කොටසක් වශයෙන් සැලකිය යුතුය.

සමාගමෙහි මෙම මූල්‍ය ප්‍රකාශන කට්ටලය 2007 අංක 7 දරණ සමාගම් පනතෙහි අවශ්‍යතාවයන්ට අනුරූපව පිළියෙල කර ඇති බවට සහතික කරමි.

  
 මූල්‍ය කළමනාකරු

අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් සම්බන්ධයෙන් වගකීමට බැඳේ

අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවට අනුමත කර අත්සන් කළේ  
  
 සභාපති

  
 අධ්‍යක්ෂක

**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ප්‍රත්‍යගණන සංචිත	රඳවාගත් ලාභ	එකතුව
2013 අප්‍රේල් 01 දිනට ශේෂය	502,456,080	1,835,723,580	1,397,891,510	3,736,071,170
වර්ෂය සඳහා ලාභය	-	-	178,459,452	178,459,452
ලාභාංශ 2012 /2013			(23,056,974)	(23,056,974)
ලාභාංශ 2013 /2014	-	-	(52,930,556)	(52,930,556)
2014 මාර්තු 31 දිනට ශේෂය	502,456,080	1,835,723,580	1,500,363,432	3,838,543,092
වර්ෂය සඳහා ලාභය	-	-	386,015,851	386,015,851
පසු වර්ෂයේ ගැලපීම්	-	-	<b>(19,117,588)</b>	<b>(19,117,588)</b>
ප්‍රත්‍යගණන වත්කම් අපහරණය	-	<b>(2,652,500)</b>	<b>2,652,500</b>	-
2015 මාර්තු 31 දිනට ශේෂය	<b>502,456,080</b>	<b>1,833,071,080</b>	<b>1,869,914,195</b>	<b>4,205,441,355</b>

වරහන් තුල අගයන් වලින් අඩු කිරීම් පෙන්නුම් කෙරේ.  
 අංක 05 සිට 19 දක්වා පිටුවල දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශවල සංකලිත කොටසක් වශයෙන් සැලකිය යුතුය.



**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය

	2015	2014
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශය</b>		
බදු පෙර ලාභය	520,200,738	241,328,764
ගැලපීම්	-	-
ක්ෂයවීම්	34,667,000	26,339,772
දේපල පිරිසහ හා උපකරණ හවිඤාණය සඳහා වෙන්කිරීම	(680,000)	-
අස්පෘෂ්‍ය වත්කම් කමක් ක්ෂය	324,300	324,300
රාජ්‍ය පධාන ක්‍රමක්ෂය	(7,586,175)	(7,361,866)
දේපල පිරිසහ හා උපකරණ විකිණීමේ ලාභය/අලාභය	(527,317)	(2,277,722)
වෙළඳ ලැබිය යුතු දෑ සඳහා භාහිරකරණය	35,153,452	40,351,788
වර්ෂය සඳහා සේවක පාරිභෝගික වෙන් කිරීම	4,589,102	7,144,846
හිඹ්වල තොග භාහිරකරණය	645,582	(31,606)
හිඹ්වල වත්දී සඳහා වෙන් කිරීම	-	22,943,253
පොලී ආදායම	(110,255,269)	(97,262,460)
බොල් ණය කපාහැරීම	1,157,815	-
පොලී වියදම	30,221,225	19,254,213
ගැලපීම්	(19,117,588)	-
කාරක ප්‍රාග්ධන වෙනස්වීමට පෙර මෙහෙයුම් ලාභය	488,792,865	250,753,282
තොගය හි වැඩිවීම	(127,278,662)	(59,578,579)
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ හි වැඩිවීම	(7,059,908,259)	(9,256,999,380)
සේවක ණය හා අත්තිකාරම් හි අඩුවීම	64,779	8,437,390
වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ (අඩුවීම/ වැඩිවීම)	(2,775,173,251)	3,957,702,793
තැන්පතු හා අත්තිකාරම් ලැබීම හි වැඩිවීම	48,078,206	8,165,482
උපචිත වියදම් හා වෙන්කිරීම් හි (අඩුවීම/ වැඩිවීම)	(52,969,512)	27,800,379
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය</b>	<b>(9,478,393,834)</b>	<b>(5,063,718,634)</b>
ගෙවූ සේවක පාරිභෝගික	(4,589,102)	(1,704,290)
ගෙවූ පොලී	(30,221,225)	(19,254,213)
ගෙවූ බදු	(47,590,798)	(9,428,723)
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ/ (සඳහා යෙදාගත්) ශුද්ධ ප්‍රවාහය</b>	<b>(9,560,794,959)</b>	<b>(5,094,105,859)</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය ප්‍රකාශය</b>		
දේපල, පිරිසහ හා උපකරණ අත්පත්කර ගැනීම්	(19,867,918)	(22,628,659)
අස්පෘෂ්‍ය වත්කම් අත්පත්කර ගැනීම්	(95,000.00)	-
නොහිමි වැඩ	(29,982,586)	-
දේපල, පිරිසහ හා උපකරණ විකිණීමෙන් ලැබූ මුදල්	527,317	2,279,362
භාණ්ඩාගාර ඩිල්පත්වල ශුද්ධ (ආයෝජන)විකිණීම්	(17,290,811)	(41,050,932)
අනෙකුත් මූල්‍ය වත්කම් ශුද්ධ ආයෝජන	(1,064,758,502)	(540,131,390)
ලැබුණු පොලී	110,255,269	92,843,432
<b>ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනිත ශුද්ධ වූ/ (සඳහා යෙදාගත්) මුදල් ප්‍රවාහය</b>	<b>(1,021,212,231)</b>	<b>(508,688,188)</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රකාශය</b>		
රාජ්‍ය ප්‍රදාන	10,546,350	-
වර්ෂය තුළ ලාභය ගෙවීම්	(53,537,836)	(38,056,974)
වර්ෂය තුළ ණය ගැණුම්	17,993,705,500	25,113,976,817
වර්ෂය තුළ ණය පියවීම්	(7,335,864,000)	(19,421,906,258)
<b>මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනිත වූ/ (සඳහා යෙදාගත්) ශුද්ධ මුදල් ප්‍රවාහය</b>	<b>10,614,850,014</b>	<b>5,654,013,585</b>
<b>මුදල් හා මුදල් හා සමාන දෑ වර්ෂය තුළ සිදුවූ ශුද්ධ වෙනස් වීම්</b>	<b>32,842,824</b>	<b>51,219,538</b>
වර්ෂය ආරම්භයේ මුදල් හා මුදල් හා සමාන දෑ	33,528,048	(17,691,491)
<b>වර්ෂය අවසානයේ මුදල හා මුදල් හා සමාන දෑ</b>	<b>(19)</b>	<b>33,528,047</b>

වරහන් තුළ අගයන් වලින් අඩු කිරීම් පෙන්නුම් කෙරේ.  
 අංක 05 සිට 19 දක්වා පිටුවල දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශවල සංකලිත කොටසක් වශයෙන් සැලකිය යුතුය.

### 01. ආයතනික තොරතුරු

- 1.1 **සාමාන්‍ය**  
සීමාසහිත ලංකා පොහොර සමාගම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද නිත්‍යවාසී හා සීමිත වගකීම් සහිත සියලුම අයිතීන් ශ්‍රී ලංකා රජය සතු සමාගමකි.
- 1.2 **ප්‍රධාන ක්‍රියාකාරකම් හා මෙහෙයුම් ස්වභාවය**  
සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරකම ලෙස වී, තේ, පොල්, රබර් සහ අනෙකුත් අස්වනු සඳහා අවශ්‍ය පොහොර ආනයනය, මිශ්‍ර කිරීම හා අලෙවිකරනය සිදු කරයි.
- 1.3 **මූල්‍ය වර්ෂය**  
සමාගමේ මූල්‍ය වාර්තාකරණ කාල සීමාව මාර්තු 31 දිනෙන් අවසන් වේ.
- 1.4 **ලියාපදිංචි කාර්යාලය**  
සමාගමේ ලියාපදිංචි කාර්යාලය බිෂොප් හිල්, හුණුපිටිය, වත්තල හි, පිහිටා ඇත.
- 1.5 **සේවක සංඛ්‍යාව**  
2015 මාර්තු 31 දිනට සමාගමේ සේවක සංඛ්‍යාව 420 කි. (2014-399)
- 1.6 **මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමත කිරීම**  
2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා වර්ෂ 2015 ක් වූ අගෝස්තු 28 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවෙන් අනුමැතිය ලබා දී ඇත.

### 2. සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති

#### 2 වැදගත් ගිණුම් ප්‍රතිපත්ති සාරාංශය

- 2.1 **එකඟතා ප්‍රකාශය**  
සමාගමේ මූල්‍ය ප්‍රකාශනය සමන්විත වන්නේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, පූර්ණ ආදායම පිළිබඳ ප්‍රකාශනය, සමකොටස්වල වෙනස්කම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් සංවරණයන් පිළිබඳ ප්‍රකාශනය සමඟ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මෙන්ම 2007 අංක 07 දරණ සමාගම් පනතෙහි අවශ්‍යතාවන්ට එකඟ වන පරිදි සැකසූ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් යනාදියෙනි.
- 2.2 **මිනුම්කරණ පදනම**  
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ පහත සඳහන් කරුණුවලදී හැර අතීතයේදී සිදු කරන ලද වියදුම් පදනම මත සමාගමේ මූල්‍ය ප්‍රකාශන සකසා ඇත:
  - විශේෂ මිල යටතේ අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම් සහ වෙළෙඳ මූල්‍ය කටයුතු සඳහා යොදවාගනු ලබන ආයෝජනයන් අදාළ විශේෂ වටිනාකම යටතේ ගණනය කරනු ලැබේ.
  - විස්තර කරනු ලබන ප්‍රතිලාභ හිමිකම පිළිබඳ වගකීම සලකනු ලබන්නේ විස්තර කරනු ලබන ප්‍රතිලාභ හිමිකමේ දැනට ඇති වටිනාකම ලෙසය.
  - නිදහස් බිම සහ ගොඩනැගිලි මිනුම්කරණය කරනු ලබන්නේ පිටිපුම් අවස්ථාවේදී ඇති වියදුම සහ පසුව නැවත තක්සේකරු කරන දිනය වන විට පවතින විශේෂ මිල ගණන් අනුව නැවත අගය මිනිනු ලබන වටිනාකම් යටතේය.
- 2.3 **සංසන්දනාත්මක තොරතුරු**  
වඩාත් හොඳ ඉදිරිපත්කිරීමක් සහ අදාළ වසරේ තොරතුරුවලට සංසන්දනාත්මක වීම සඳහා අදාළ අවස්ථාවලදී කලින් වසරේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ වර්ගීකරණයන් සංශෝධනය කර ඇත.

**2.3 විදේශ මුදල් ගනුදෙනු**

**2.3.1 මෙහෙයුම් හා ඉදිරිපත්කරන මුදල් ඒකකයන්**

මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කර ඇති අතර, එය සමාගම මෙහෙයුම් කටයුතු සඳහා භාවිතාකරන ප්‍රධාන මුදල් ඒකකය වේ.

**2.3.2 ගනුදෙනු හා ශේෂයන්**

තත්කාලීනව බලපවත්නා වූ අනුපාතිකය අනුව සියළුම විදේශ විනිමය ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කෙරේ. විදේශ වලට මුදල් වලින් දක්වා ඇති මූල්‍ය වත්කම් හා වගකීම් වර්ෂය අවසානයේදී පැවැති විදේශ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කෙරේ. ඒ අනුව ලබන්නා වූ ලාභය හෝ අලාභය විස්තීරණ ආදායම් ප්‍රකාශයේ ගිණුම්ගත කෙරේ. මූල්‍ය නොවන වත්කම් හා වගකීම් වෛද්‍යාත්මක පිරිවැය මත මණිනු ලබන අතර මුල් ගනුදෙනුව සිදුකල දිනයේදී පැවැති විදේශ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කෙරේ.

**2.4 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති**

**2.4.1 දේපල, පිරිසත හා උපකරණ**

දේපල, පිරිසත හා උපකරණ පිරිවැය ලෙස මූලික වශයෙන් ගැණුම් පිරිවැය සහ වැඩ කල හැකි හා භාවිතා කල හැකි තැනට, තත්වයට පත් කිරීම සඳහා දරණ වියදුම් වල එකතුවෙන් වාර්තා කර ඇත.

2010 වර්ෂයේ ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යගණන අගය මත අගය කරන අතර, ප්‍රත්‍යගණන ලාභ හා අලාභ කොටස් හිමියන්ගේ ස්කන්ධ වෙනස් වීම් ප්‍රකාශනයෙහි හඳුනා ගෙන ඇත.

දේපල, පිරිසත හා උපකරණ අලුත් වැඩියාවේදී හා හඩත්තු කිරීමේදී මුල් තක්සේරු ක්‍රියාකාරී ප්‍රමිතියේදී බලාපොරොත්තු වූ ඉදිරි ආර්ථික ප්‍රතිලාභ නැවත ඇති කිරීමට දරණ වියදුම් ප්‍රාග්ධනික කරනු ලබන අතර අනෙකුත් වියදුම් අදාළ වර්ෂයේදී විස්තීරණ ආදායම් ප්‍රකාශයට ගලපනු ලබයි.

ඉඩම් හැර අනෙකුත් වත්කම් සරළ මාර්ග ක්‍රමයට පිරිවැය හෝ ප්‍රත්‍යගණන අගය මත වත්කමේ ප්‍රයෝජනවත් ජීවකාලය තුලදී පහත අනුපාතයන්ට ක්ෂය කරනු ලබයි.

ගොඩනැගිලි	අවුරුදු 40
යන්ත්‍ර හා උපකරණ	අවුරුදු 05 - 10 දක්වා
මෝටර් රථ	අවුරුදු 05
පාපැදි	අවුරුදු 03
කාර්යාලීය ගෘහ භාණ්ඩ	අවුරුදු 03
කාර්යාලීය උපකරණ	අවුරුදු 03
වැඩ පොළ මෙවලම්	අවුරුදු 05
රසායනාගාර උපකරණ	අවුරුදු 03
වෙනත් උපකරණ	අවුරුදු 03
හෝප්පාගාර උපකරණ	අවුරුදු 05
පරිඝනක උපාංග	අවුරුදු 03

වත්කමක ධාරණ අගය එම වත්කමෙන් නැවත අයකරගත හැකි අගයට වඩා අඩුවන විට ධාරණ අගය නැවත අයකරගත හැකි අගය දක්වා ක්ෂය කරනු ලබයි.

**2.4.2 අස්පෘශ්‍යය වත්කම්**

අත්පත්කර ගන්නා ලද පරිඝනක මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති අත්පත් කර ගැනීමට හා වැඩකර ගත හැකි තත්වයකට පත් කිරීමට දරනු ලබන වියදුම් ප්‍රාග්ධනික ක්‍රමක්ෂය කර ඇත. අස්පෘශ්‍යය වත්කම් ඒවායේ පිරිවැය අගයන්



සමුච්චිත ක්‍රමක්ෂය හෝ සමුච්චිත හානිකරණයන් අඩුකොට වාර්තා කර ඇත. මෙම පිරිවැය පහත පරිදි වත්කමේ ඵලදායී ජීවිතකාලය පුරා ක්‍රමක්ෂය කරයි.

පරිඝනක මෘදුකාංග අවුරුදු 03

පරිඝනක මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති නඩත්තු කිරීම සඳහා දරණ වියදම් වියදමක් ලෙස හඳුනා ගැනේ.

2.4.3 මූල්‍ය නොවන වත්කම් හානිකරණය

සෑම වාර්තාකරණ දිනයකදීම වත්කම්, හානිකරණය වීමේ සංඥාවක් ඇත්දැයි සමාගම තක්සේරු කරයි. යම් වත්කමක් සඳහා විවෘත සංඥාවක් ඇත්නම් සමාගම වත්කමෙහි නැවත අයකරගත හැකි අගය ඇස්තමේන්තු කරයි. එකිනෙක වත්කමෙහි නැවත අයකරගත හැකි අගය ගණනය කිරීම අපහසු අවස්ථා වල සමාගම මුදල් උත්පාදන ඒකකයන් වල නැවත අයකල හැකි අගයන් ගණනය කරනු ලබයි.

වත්කමක නැවත අයකර ගත හැකි අගය එහි සාධාරණ අගයට හෝ වත්කම භාවිතයේ ආර්ථික ප්‍රතිලාභයන්ට වඩා අඩුවන විට වත්කම නැවත අයකරගත හැකි අගය දක්වා ක්ෂය කරනු ලබයි.

වත්කමේ නැවත අයකරගත හැකි අගයට වඩා වත්කමේ සාධාරණ අගය වැඩිවන විට එම වත්කම නැවත අගය කල හැකි වටිනාකම දක්වා විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට කපා හරිනු ලබයි.

2.5 මූල්‍ය වත්කම්

2.5.1 සමාගම මූලික හඳුනාගැනීමේදී තම මූල්‍ය වත්කම් පහත පරිදි වර්ගීකරණය කරයි.

- අ) කල්පිරීම තෙක් පවත්වා ගන්නා මූල්‍ය වත්කම්
- ආ) ණය සහ ලැබිය යුතු දෑ

(අ) කල්පිරීම තෙක් පවත්වා ගන්නා මූල්‍ය වත්කම්

සමාගම විසින් කල්පිරීම තෙක් රඳවා තබා ගැනීමේ අභිප්‍රායෙන් හා හැකියාවෙන් යුක්තව තබාගෙන ඇති නිශ්චිත හෝ ස්ථිර වූ ගෙවුම්වලින් සමන්විත ව්‍යුත්පන්න කල නොහැකි මූල්‍ය වත්කම් මේ නමින් හැඳින්වේ. කල්පිරීම තෙක් පවත්වා ගන්නා මූල්‍ය වත්කම් ජංගම වත්කම් යටතේ වර්ග කර ඇත.

(ආ) ණය හා ලැබිය යුතු දෑ

ව්‍යුත්පන්න කල නොහැකි මූල්‍ය වත්කම් වන ණය හා ලැබිය යුතු දෑ උපලබ්ධි වීමට නියමිත තක්සේරු කල වටිනාකම මත පදනම්ව වාර්තා කර ඇත.

ජංගම නොවන වත්කම් යටතේ දක්වා ඇති වාර්තා කරන දිනයේ සිට මාස 12 කට පසු උපලබ්ධි වීමට නියමිත ණය සහ ලැබිය යුතු දෑ හැර අනෙකුත් ණය හා ලැබිය යුතු දෑ ජංගම වත්කම් ලෙස වර්ගීකරණය කර ඇත. සමාගමේ ණය හා ලැබිය යුතු දෑ, ලැබිය යුතු සහනාධාර, වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ ප්‍රතිමිලදී ගන්නා රාජ්‍ය බැඳුම්කර, ස්ථාවර තැන්පතු, පෙර ගෙවීම්, අත්තිකාරම්, තැන්පතු, සේවක ණය සහ වාර්තාකරණ දිනට මුදල් හා මුදල් සමාන දෑ වලින් සමන්විත වේ.

2.5.2 හඳුනාගැනීම හා මූලික මැණීම්

සමාගමේ ණය හා ලැබිය යුතු දෑ සහ තැන්පතු ඒවා ඇති වූ දිනට මූලික වශයෙන් හඳුනාගනු ලැබේ. අනෙකුත් මූල්‍ය වත්කම් මුල්වරට හඳුනාගැනීමේදී වෙළඳාම් සිදුවූ දිනට එනම්, සමාගම මූල්‍ය උපකරණයන්හි ගිවිසුම්ගත බැඳීමේ පාර්ශවයන් බවට පත් වූ දිනට හඳුනාගත යුතු මූල්‍ය වත්කමක් වශයෙන් අගය කරනුයේ සාධාරණ අගයට ලාභ හෝ අලාභ තුළින් සාධාරණ අගය යන වර්ගීකරණයට අයත් නොවන්නා වූ අයිතමයන්ට අදාළ අත්පත් කර ගැනීමට හෝ නිකුත් කිරීමට අදාළ කරගත හැකි ගනුදෙනුවල පිරිවැයට එකතු කල අගයයි. සමාගම විසින් එහි මූල්‍ය වත්කම් හඳුනා ගැනීම නවතා දමනුයේ මූල්‍ය වත්කම් තුළින් මුදල් ලැබීමට ඇති ගිවිසුම්ගත බැඳීම කල්පිරීමකදී හෝ එම මූල්‍ය වත්කම්වලට අදාළ සියලු අවධානම් හා ප්‍රතිලාභයන් වෙනත් පාර්ශවයක් වෙත පරිවත්ත කරන අවස්ථාවකදී ය.

2.5.3 පසුකාලීන මැණීම්

(අ) කල්පිරීම තෙක් පවත්වා ගන්නා මූල්‍ය වත්කම්

කල්පිරීම තෙක් පවත්වා ගන්නා මූල්‍ය වත්කම් සඵල පොළී අනුපාතිකය භාවිතා කර ක්‍රමක්ෂය වූ පිරිවැයෙන් හානිකරණයන් අඩුකල පසු අගයට අගය කරනු ලැබේ. අත්පත් කර ගැනීමේ වත්කම් හෝ අධිකාරයන් සහ ගනුදෙනු පිරිවැය මූල්‍ය වත්කමේ ක්‍රමක්ෂය පිරිවැය ගණනයේදී සලකා බලයි.

(ආ) ණය හා ලැබිය යුතු දෑ

මුල් වරට අගය කිරීමෙන් පසුව ණය හා අනෙකුත් ලැබිය යුතු දෑ සඵල පොළී අනුපාතිකය භාවිතා කර ක්‍රමක්ෂය වූ පිරිවැයෙන් හානි කරණයන් අඩුකල පසු අගයට වාර්තා කරයි.

2.5.4 මූල්‍ය වත්කම් හානිකරණය

ක්‍රමක්ෂය පිරිවැයට පවත්වාගෙන යනු ලබන වත්කම් සමාගම සෑම ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී තම මූල්‍ය වත්කම් හානිකරණයට ලක්වී ඇති බවට සාක්ෂි තිබේද හැදිද යන්න පිළිබඳව විමසා බැලිය යුතුය. මූල්‍ය වත්කමක් හානිකරණය කිරීම සහ එම හානිකරණ අලාභය දැරිය යුත්තේ මුල්වරට හඳුනාගැනීමෙන් පසුව ඇති වූ එක් හේතුවක් (සිදුවීමක්) හෝ හේතු කිහිපයක් නිසා වූ බවට සාක්ෂි ඇත්නම් පමණක් හා එම අලාභ සිදුවීමෙන් අනාගත මූල්‍ය ප්‍රවාහයන් මත ඇති වන්නා වූ බලපෑම විශ්වාසනීය ලෙස ආගණනය කල හැකිනම් පමණි. ක්‍රමක්ෂය වූ පිරිවැය මත පවත්වාගෙන යනු ලබන ණය සහ ලැබිය යුතු දෑ වල හානිකරණ අලාභ හඳුනාගත යුත්තේ වත්කම් පවත්වාගෙන යන අගය හා එම වත්කමේ අනාගත මුදල් ප්‍රවාහයන් සඵලදායී පොළී අනුපාතය මත වට්ටම් කල පසු අතර ඇති වෙනසයි. (අනාගත මුදල් ප්‍රවාහයන් සැලකීමේදී දරණු නොලබන අනාගත අපේක්ෂිත අලාභ ඉවත් කරයි.) වත්කමේ පවත්වාගෙන යනු ලබන අගය හා කපා හල යුතු අගය අතර අලාභය විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සඳහා හඳුනාගත යුතුය.

යම් හෙයකින් පසු කාල පරිච්ඡේදයේදී හානිකරණ අලාභය අඩු වුවහොත් එම අඩුවීම හානිකරණය හඳුනාගත් ගැනීමෙන් පසු ඇති වූ කිසියම් සිදුවීමකට අදාල කළ හැකි නම් පමණක් කලින් හඳුනාගත් හානිකරණ අලාභය ප්‍රත්‍යාවර්ථනය කල හැකිය.

2.6 තොගය

තොගය (සෘජු හා මිශ්‍ර පොහොර) පිරිවැය අගයෙන් සහනාධාර අඩු කර දක්වා ඇත. පිරිවැය ගණනය කරනු ලබන්නේ පළමු ලබාගත් තොග පළමු බැහැර කිරීමේ ක්‍රමයටය. මිශ්‍ර පොහොර තොග පිරිවැය අමුද්‍රව්‍ය, සෘජු වේතන, අනෙකුත් සෘජු පිරිවැයන් හා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයන්ගෙන් සමන්විත වේ. දේශීයව මිළදී ගත් පොහොර පිරිවැයට වාර්තා කර ඇත. සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීමට බලාපොරොත්තු වන මිළෙන් වියට අදාළ වියදම් අඩුකිරීමෙන් ශුද්ධ උපලබ්ධි අගය ගණනය කර තිබේ. පාරිභෝගික ද්‍රව්‍ය හා ඇසුරුම් ද්‍රව්‍ය ඊට අදාළ පිරිවැය යටතේ දක්වා ඇත.

2.7 වෙළඳ ලැබිය යුතු දෑ

සාමාන්‍ය ව්‍යාපාර වක්‍රය තුලදී භාණ්ඩ විකිණීමෙන් ලැබිය යුතු මුදල් වෙළඳ ලැබිය යුතු දෑ වේ. ණය එකතු කිරීම සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුලදී බලාපොරොත්තු වන අතර, ඒවා ජංගම වත්කම් ලෙස වර්ග කර ඇත. පළමු හඳුනාගැනීමේදී වෙළඳ ලැබිය යුතු ඉන්වොයිස් වටිනාකම වන සාධාරණ අගයට හඳුනාගැනේ. පසුව ඉන්වොයිස් අගයෙන් හානිකරණයන් අඩුකිරීමෙන් හඳුනාගැනේ.

සමාගම සෑම ගිණුම්කාල පරිච්ඡේදයක් අවසානයේදීම තම වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණයට ලක් වී තිබේද හැදිද යන්න පිළිබඳව විමසා බලයි. සමාගමේ ණය එකතු කිරීම පිළිබඳ අතීත පලපුරුද්ද, ගෙවීම් ප්‍රමාණ වීමේ දින ගණන උපරිමය දින 90 ට වැඩිවීම යනාදිය හානිකරණය ගණනයේදී සලකා බලයි. වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය හා එම හානිකරණ අලාභය දැරිය යුත්තේ එම හානිකරණය පිළිබඳ සාක්ෂි ඇත්නම් පමණි. සියලුම වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය සඳහා තනි තනිව සලකා බලයි.

වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය නිර්ණය කිරීමේ පදනම හා ආකෘතිය පහත පරිදි වේ.

තනි තනිව ඇගයීමේ ක්‍රමය හානිකරණය ගණනය කිරීම සඳහා පහත දැක්වෙන වෙළඳ ලැබිය යුතු දෑ තනි තනිව ආගණනය කර ඇත.

- i. විවිධ සේවා සමුපකාර සමිති
- ii. ගොවිපත සේවා මධ්‍යස්ථාන
- iii. බලයලත් නියෝජිතයන්
- iv. රාජ්‍ය හා ආයතන හා දෙපාර්තමේන්තු

2.8 **මුදල් හා මුදල් සමාන දෑ**  
 මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේදී ඇතැම් මුදල්, ඉල්ලුම් තැන්පතු, අනෙකුත් මාස 03 අඩු කාලයකින් කල් පිරෙන ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් ආයෝජන, මුදල් හා මුදල් සමාන දෑ ලෙස වර්ගීකරණය කෙරේ.

2.9 **ප්‍රකාශන ප්‍රාග්ධනය**  
 ශ්‍රී ලංකා රජයට හිකුත් කරන ලද සාමාන්‍ය කොටස් හිමිකම ලෙස වර්ගීකරණය කරයි.

2.10 **මූල්‍ය වගකීම්**  
 සමාගම මූල්‍ය වගකීම් අනෙකුත් මූල්‍ය වගකීම් ලෙස වර්ගීකරණය කර ඇත. සමාගමේ අනෙකුත් මූල්‍ය වගකීම් ලෙස ණය, වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ සහ බැංකු අයිතා ඇතුළත් වේ. අනෙකුත් මූල්‍ය වගකීම් මූලිකවම සෘජුව වෙන්කර හැකි අනෙකුත් වියදම් සමග සාධාරණ අගයට හඳුනා ගනී. පසුව සඵල පොළී අනුපාතිකය භාවිතා කරමින් හානිකරණ පිරිවැය මත පදනම්ව හඳුනාගනී. සමාගම ගිවිසුම්ප්‍රකාර බැඳීම් ඉවත් කිරීමේදී, අවලංගු කිරීමකදී හෝ කල් ඉකුත්වීමකදී මූල්‍ය වගකීම් හඳුනාගැනීම නවතා දමයි.

2.11 **වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ**  
 සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම නිසා ඒවාට ගෙවීමට ඇති වූ බැඳියාව වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ ලෙස වර්ග කරයි. ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතුවලින් පැන නැගී වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ ජංගම වගකීම් ලෙස වර්ගීකරණය කරයි.

වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ මූලිකව ඒවායේ ගණුදෙනු වටිනාකම වන සාධාරණ අගයට හඳුනා ගනී. පසුව මුදලෙහි කාලීන වටිනාකම වැදගත් නොවන විට සහ කෙටිකාලීනව ගෙවීමට බලාපොරොත්තු වන විට ඒවායේ නියමිත ඉන්වොයිස් වටිනාකමට හඳුනා ගනී.

2.12 **ණය ගැණුම්**  
 ණය ගැණුම් මූලිකව වාර්තා කල ශුද්ධ ගණුදෙනු වටිනාකමට, සාධාරණ අගයට හඳුනා ගනී. පසුව සඵල පොළී අනුපාතිකය භාවිතා කරමින් ක්‍රමක්ෂය වූ වටිනාකමට හඳුනාගනී.

2.13 **රාජ්‍ය ප්‍රදාන**  
 රාජ්‍ය ප්‍රදානයන් ලැබෙන බවට සෂ්මිකව පත්විය හැකි තහවුරුවක් ලැබීමත්, සමාගම විසින් අදාළ කොන්දේසි සපුරන්නේ නම් රාජ්‍ය ප්‍රදාන ඒවායේ සාධාරණ අගයට හඳුනා ගනී.

ආනයන වියදම් පියවීම සඳහා ලැබෙන සහනාධාරවලට අදාළ වියදම් වීම වියදම දරනු ලබන්නා වූ කාල පරිච්ඡේදයේදී විස්තීරණ ආදායම් ප්‍රකාශයට හඳුනා ගැනේ. දැනටමත් දරා ඇති ආනයන වියදම් සඳහා ලැබෙන සහනාධාර ඒවා ලැබීම පිළිබඳ සෂ්මිකව පත්විය හැකි තහවුරුවක් ලැබේ නම් ලැබිය යුතු සහනාධාර ලෙස හඳුනා ගැනේ.

දේපල, පිරිසත හා උපකරණ සඳහා ලැබුණු රාජ්‍ය ප්‍රදාන විලම්භිත රාජ්‍ය ප්‍රදාන ලෙස ජංගම නොවන වගකීම්වලට ඇතුළත් කර ඇත. ඒවා වත්කමේ අපේක්ෂිත ආයු කාලය තුළ සරළ මාර්ග ක්‍රමයට විස්තීරණ ආදායම් ප්‍රකාශයට හඳුනා ගනී.



2.14

**වර්තමාන හා විලම්භිත බදු**

කාල පරිච්ඡේදය සඳහා අදාළ බදු වියදුම වර්තමාන බදු වියදුම හා විලම්භිත බදු වියදුමෙන් සමන්විත වේ. බදු වියදුම විස්තරණ අදායම් ප්‍රකාශයට හඳුනාගනු ලබන්නේ ඒවා අනෙකුත් විස්තරණ අදායම් ප්‍රකාශයේ අයිතමයන් ලෙස හඳුනාගත් ප්‍රමාණය දක්වා පමණි.

වර්තමාන වසර සඳහා ආදායම් බදු වගකීම දේශීය ආදායම් පනතේ විධි විධානයන්ට අනුකූලව ආදායම් බදු අධිකාරිය වෙත ගෙවීමට අපේක්ෂිත ප්‍රමාණය දක්වා හඳුනාගනු ලැබේ.

මූල්‍ය වාර්තාවල වත්කම් හා වගකීම් වල ධාරණ අගයේ සහ බදු පදනම අනුව වත්කම් හා වගකීම් වල ධාරණ අගයේ ඇති වෙනස්වීම් මත විලම්භිත ආදායම් බදු හඳුනාගැනේ.

බදු සඳහා හඳුනාගත් සියලුම තාවකාලික වෙනස්වීම් මත විලම්භිත ආදායම් බදු වගකීම හඳුනාගෙන ඇත. එසේ නොවන්නේ ව්‍යාපාර සංයෝජනයක් නොවන ගනුදෙනුවකදී හා ගනුදෙනුව කරන අවස්ථාවේදී ගිණුම්කරන ලාභයට හෝ බද්ධිට යටත් ලාභයට හෝ පාඩුවට බලනොපාන මූලිකව වත්කමක් හෝ වගකීමක් හෝ විමලම්භිත බදු වගකීම සිදුවන අවස්ථාවේදී ය. වත්කමේ උපලබ්ධි වූ විට හෝ වගකීමෙන් හිදුනස් වූ විට ඒකී වසර සඳහා බලපැවැත්වෙන්නා වූ බදු අනුපාතය පදනම් කරගෙන හා ප්‍රඥප්ති කල හෝ පසුව මූල්‍ය තත්ව ප්‍රකාශන දිනය වන විට බලපැවැත්වෙන බදු හිති මත විලම්භිත ආදායම් බදු වගකීම හෝ වත්කම හඳුනා ගනී.

ප්‍රවර්ධන ආදායම් බදු වගකීම්වලට එරෙහිව ප්‍රවර්ධන බදු වත්කම් හිලවී කිරීමට නෛතිකව පැණ වූ අයිතියක් ඇත්නම් ද විලම්භිත ආදායම් බදු එකම අඩු බදු අයකරන ඒකකයට හෝ එකම බදු අධිකාරියකට සම්බන්ධ නම්ද විලම්භිත ආදායම් බදු වත්කම් හා විලම්භිත ආදායම් බදු වගකීම් හිලවී කරනු ලැබේ.

2.15

**සේවක ප්‍රතිලාභ**

**(අ) නිශ්චිත දායකත්ව සැලසුම්**

නිශ්චිත දායකත්ව සැලසුම් පශ්චාත් සේවක ප්‍රතිලාභ සැලසුමක් වන අතර, සමාගම විසින් ස්ථාවර දායකත්වයක් වෙතත් ආයතනයකට ඒ වෙනුවෙන් සපයයි. සමාගමට මෙම දායකත්වයන් සම්බන්ධයෙන් හා ඒවා ගෙවීම සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය හෝ වෙනත් ආකාරයක බැඳීමක් නොමැත.

සමාගම සේවක භාරකාර අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වෙනුවෙන් පිලිවෙලින් 15% හා 3% ප්‍රමාණයන් සේවක දළ වැටුපට අනුව ගෙවයි.

**(ආ) නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්**

නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් යනු පශ්චාත් සේවක ප්‍රතිලාභ සැලසුමකි. නිශ්චිත දායකත්ව සැලසුම් ගණයට අයත් නොවන මූල්‍ය තත්ව ප්‍රකාශ දිනට මූල්‍ය ප්‍රකාශයන් තුළ නිශ්චිත ප්‍රතිලාභ සම්බන්ධයෙන් දක්වා ඇති වගකීම් හඳුනාගෙන ඇත්තේ එම නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වගකීමෙහි වර්තමාන අගයයි. මූල්‍ය තත්ව ප්‍රකාශ දිනට නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වගකීම සුදුසුකම්ලත් ජීවගණනවරයෙකු ලවා පුරෝකතනය කරන ලද ඒකක බැර ක්‍රමය භාවිතා කරමින් තක්සේරු කල ඇත්තේ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත අංක 19 සේවක ප්‍රතිලාභයන්හි විධිවිධාන වල අන්තර්ගත වන පරිදිය. ජීව ගණන තක්සේරු ක්‍රමය තුළ වට්ටම් අනුපාතිකය සම්බන්ධව සිදුකරන උපකල්පනයන් සේවක වැටුප් වර්ධක අනුපාතිකයන් හා සේවකයන්ගේ ඉතිරි සේවා කාලය යන දෑ අන්තර්ගත වේ. මෙම සැලසුමෙහි පවත්නා දිගු කාලීන ස්වභාවය හේතු කොටගෙන තක්සේරු අගයන් තුල සැලකිය යුතු අවිනිශ්චිත තාවයන් අන්තර්ගත වන අතරඒවා වාර්තා වූ කාල පරිච්ඡේදයේ විස්තරණ ආදායම් ප්‍රකාශයට හඳුනා ගැනේ. එම වගකීම බාහිරව ආයෝජනය කර නොමැත.

	<b>(ඇ) කෙටි කාලීන සේවක ප්‍රතිලාභ</b>
	සේවකයන් විසින් සපයනු ලබන සේවයට ගෙවීමට බලාපොරොත්තු වන වටිනාකම වටිටම් නොකර වාර්තා කරයි.
2.16	<p><b>වෙන් කිරීම් හා අසම්භාව්‍ය වගකීම්</b></p> <p>පසුගිය සිද්ධීන් නිසා ආර්ථික ප්‍රතිලාභ ගලායාමක් හා එම ප්‍රමාණය ගැන සැකීමට පත් විය හැකි ආකාරයෙන් ගණනය කල හැකි විට එම වගකීම පියවීම සඳහා හිතීමය හෝ වෙනත් ආකාරයක බැඳීමක් ඇත්නම් ඒවා මෙහෙයුම් වියදම් ලෙස හඳුනා ගැනේ.</p> <p>වාර්තාකරන දිනයේදී වෙන් කිරීමක් පියවීම සඳහා ඇති වර්තමාන බැඳීම නිවැරදිව සෑහීමට පත්විය සාධක මත පදනම්ව අවධානම හා අසම්භාව්‍යතාවයන් ඇතුලත්ව වෙන්කිරීම හඳුනා ගැනේ.</p> <p>සියළුම අසම්භාව්‍ය වගකීම් මූල්‍ය වාර්තා සඳහා වන සටහන් තුල දක්වා වාර්තා කර ඇති අතර ඒවා පියවීම සඳහා අවශ්‍ය වන ආර්ථික ප්‍රතිලාභයන් හෝ ප්‍රමාණය නිශ්චිත හෝ විශ්වාසදායක ලෙස මැන දැක්වීමක් කල නොහැකි අසම්භාව්‍ය වගකීම් මූල්‍ය වාර්තා තුල හඳුනා නොගන්නා අතර හෙලි දරවී කිරීමක් පමණක් සිදු කරනු ලැබේ.</p>
2.17	<p><b>ආදායම් හඳුනාගැනීම්</b></p> <p>ලැබිය යුතු හා ලැබුණු මූල්‍යමය වටිනාකම් සහනාධාර වටිනාකම සහ භාණ්ඩ විකිණීමෙන් පෙන්නුම් කරන ලැබිය යුතු ප්‍රමාණයන්ය. එකතු කල අගය මත බද්ද (ඒ.අ.බ.) හා ජාතිය ගොඩනැගීමේ බද්ද (ජ.ගො.බ) අඩු කිරීමෙන් ආදායම් හඳුනා ගනී. අනාගත ආර්ථික ප්‍රතිලාභයන්ගේ ප්‍රමාණය නිශ්චිත හෝ විශ්වාස දායක ලෙස මැන දැක්වීමක් කල හැකි විට සාමාන්‍ය ආදායම හඳුනා ගනී. ආදායම හඳුනා ගැනීමේ ප්‍රධාන ආකාරයන් පහත පරිදි වේ.</p>
	<b>(අ) පොහොර විකිණීම</b>
	සමාගම සෘජු සහ මිශ්‍ර පොහොර ආනයනය කර තොග හා සිල්ලර වශයෙන් විකිණීම කරයි. භාණ්ඩ සම්බන්ධ ප්‍රධාන අවධානම් සහ ප්‍රතිලාභ පාරිභෝගිකයාට මාරුවන අවස්ථාවේදී එනම්, ගබඩාවෙන් භාණ්ඩ නිකුත් කරනු ලබන අවස්ථාවේදී ආදායම හඳුනා ගනී.
	<b>(ආ) පොළී ආදායම</b>
	උපචිත පදනම මත පොළී ආදායම හඳුනාගනී.
	<b>(ඇ) කුලී ආදායම</b>
	කල්බදු ගිවිසුමට අනුව උපචිත පදනමට කුලී ආදායම හඳුනා ගනී.
	<b>(ඈ) දේපල, පිරිසත හා උපකරණ ඉවත් කිරීමේ ලාභ හා පාඩු</b>
	දේපල, පිරිසත හා උපකරණ වල ධාරණ අගයන් ඉවත් කිරීමෙන් ලැබෙන වටිනාකමත් සංසන්දනය කර විස්තීරණ ආදායම් ප්‍රකාශයට ලාභය හෝ පාඩුව හඳුනා ගනී.
	<b>(ඉ) අනෙකුත් ආදායම්</b>
	අනෙකුත් ආදායම් උපචිත පදනම මත හඳුනා ගැනේ.
2.18	<p><b>වියදම්</b></p> <p>වාර්තා කරණ කාල පරිච්ඡේදයේ ලාභය ගණනය කිරීමේදී මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා දායක වූ සියලුම වියදම සලකා බලයි.</p>
2.19	<p><b>ශේෂ පත්‍ර දිනයෙන් පසු සිදුවීම්</b></p> <p>ශේෂ පත්‍ර දිනයෙන් පසු සිදුවූ සියලුම වැදගත් සිද්ධීන් සලකා බලා අවශ්‍ය අවස්ථාවල කරන ලද ගැලපීම් හෝ අනාවරණයක් මෙම ප්‍රකාශන සඳහා වන සටහන් වල දක්වා ඇත.</p>

- 2.20 **බැඳීම්**  
වාර්තාකරණ දිනය මූල්‍ය ප්‍රකාශවල හඳුනාගත යුතු හා ගැලපිය යුතු සියලුම බැඳීම් මූල්‍ය ප්‍රකාශ සඳහා වන සටහන් තුළ දක්වා ඇත.
- 2.21 **වැදගත් ගිණුම්කරණ ඇස්මේන්තු හා උපකල්පනයන්**  
මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී කළමනාකාරිත්වය විසින් වත්කම්, වගකීම්, ආදායම්, වියදම් මැනීම සඳහා පවතින තොරතුරු විනිශ්චය කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම සහ උපකල්පනයන් සිදු කරයි.
- 2.21.1 **පහත දැක්වෙන ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී විශේෂ විනිශ්චයන් කරනු ලබන අතර ඒවා මූල්‍ය වාර්තා වලට විශේෂිත බලපෑමක් ඇති කරයි.**
  - (අ) **විලම්භිත බදු වත්කම් හඳුනා ගැනීම**  
විලම්භිත බදු වත්කම් භාවිතා කල හැකි අනාගත බදුවන ආදායමේ තක්සේරුව මත විලම්භිත බදු වත්කම් ප්‍රමාණය තීරණය වේ.
  - 2.21.2 **වත්කම්, වගකීම්, ආදායම් සහ වියදම් හඳුනා ගැනීමේදී සහ මැණීමේදී විශේෂිත බලපෑමක් කරන ඇස්මේන්තු සහ නිගමනයන් පහත පරිදි වේ.**
    - (අ) **ක්ෂය කල හැකි වත්කම් ඵලදායී ජීව කාලය**  
අපේක්ෂිත භාවිතය මත කලමනාකාරිත්වය විසින් සෑම වාර්තාකරණ දිනයකටම ක්ෂය කලහැකි වත්කම් වල ඵලදායී ජීවකාලය පිළිබඳව වන ඇස්මේන්තු හැවිත විමසා බලයි. තාක්ෂණික යල්පැනීම් හේතු කොටගෙන ඇස්මේන්තු වල සිදුවන අවිනිශ්චිත තාවයන් නිසා මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ උපකරණ වල ඵලදායී ජීවකාලය පිළිබඳ වෙනස් වීම් සිදුවිය හැක.
    - (ආ) **නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්**  
ආයු ගණක පදනම මත භාවිතා කල සාධක රාශියකගේ නිගයමනයන් මත නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වල වර්තමාන අගය රඳා පවතී. මෙම උපකල්පනයන් සහ වට්ටම් අනුපාතය භාවිතා කරමින් ශුද්ධ පිරිවැය හා බැඳීම තීරණය කරයි. නිගමනයන්ගේ වෙනස්වීම් මත ඇති වන බලපෑම නිශ්චිත ප්‍රතිලාභ බැඳීමෙහි ධාරණ අගයට ගලපනු ලැබේ.
- 22.2 **නිකුත් කර ඇති මුත් ක්‍රියාත්මක නොවන ප්‍රමිත**  
විස්තරාත්මකව විමර්ශණය කරන තෙක් පහත සඳහන් නව ගිණුම්කරණ ප්‍රමිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කොට ඇති මුත් 2015.3.31 වර්ෂය තුළ ගිණුම් පිළියෙල කිරීමේදී ගැලපීම් කර නොමැත  
  
මෙහි ඇති මූල්‍ය බලපෑම ගිණුම් ප්‍රකාශයට පත්කොට ඇති දිනට සාධාරණව ඇස්තමේන්තු කර නොමැත  
  
ශ්‍රී.ල.මු.ව.ප්‍ර 9 - මූල්‍ය මෙවලම් වර්ගීකරනය හා මිනුම්  
  
ශ්‍රී.ල.මු.ව.ප්‍ර 15 - පාරිභෝගිකයා ස මග ගිවිසුම් ආදායම්



**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

<b>3</b>	<b>අයහාරය</b>		
	පොහොර විකුණුම්	3,835,989,834	2,563,549,727
<b>4</b>	<b>විකුණුම් පරිවෘය</b>		
	ගැණුම් (සටහන් 4.1)	2,343,962,264	1,640,562,989
	සෘජු වියදම (සටහන් 4.2)	755,041,799	414,275,191
	<b>නිෂ්පාදන පිරිවෘය</b>	<b>3,099,004,063</b>	<b>2,054,838,180</b>
	අප්‍රේල් 01 දිනට නිම් තොගය	353,814,803	287,058,889
	මාර්තු 31 දිනට නිම් තොගය	(472,387,199)	(353,814,803)
		<b>2,980,431,667</b>	<b>1,988,082,266</b>
<b>4.1</b>	<b>ගැණුම්</b>		
	ආනයනික පොහොර	13,525,770,075	14,332,252,236
	රක්ෂණය	9,618,360	15,876,076
	තීර්ඛදු හා තීර්ඛදු අධිකාරය	19,142	5,438
	වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන ඛදු	648,096,063	750,198,629
	නිෂ්කාශන වියදම්	3,253,942	4,746,028
	ගොඩබිමේ ගාස්තු	27,598,917	23,619,226
	නැව්නාමය පරිහරණ ගාස්තු	186,022,743	187,222,746
	රේගු වියදම් හා අයකිරීම්	6,569,185	1,952,532
	මෙහෙයුම් වියදම්	9,122,404	3,313,565
	ප්‍රමාද ගාස්තු	397,299	-
	නියදි පරික්ෂණ ගාස්තු	5,100,348	3,387,564
	ප්‍රවාහන හා පරිහරණ ගාස්තු	262,655,716	250,874,144
	ණයවර ලිපි ගාස්තු	109,247,482	108,180,105
	බැංකු ගාස්තු	963,118	795,721
	දේශීය ගැණුම්	47,123,580	47,570,780
	ඇසුරුම් දව්‍ය	28,335,653	31,281,046
	තොගහාර ඇප සඳහා ගාස්තු	1,945,082	-
	දේශීය නියෝජිත කොමිස්	878,183	-
	විනිමය හුවමාරු (වාසි)/අලාභ	162,241,068	88,582
	සහනාධාර ඉල්ලීම්	(12,690,996,096)	(14,120,801,429)
		<b>2,343,962,264</b>	<b>1,640,562,989</b>
<b>4.2</b>	<b>සෘජු වියදම</b>		
	මිශ්‍රණ වියදම්	23,313,443	11,743,015
	නිෂ්චල තොග සඳහා වෙන් කිරීම	645,582	(31,606)
	පරිහරණ වියදම්	145,291,035	132,712,261
	සේවක කුලී වියදම්	19,949,101	27,120,902
	ද.පො.ග වලට ප්‍රවාහන වියදම්	439,429,234	374,143,309
	වෙළඳ තොගය (අතිරික්ත)/හිඟය	-	(194,186)
	තොගය මාරු කිරීම ගැළපීම	126,413,404	(131,218,504)
		<b>755,041,799</b>	<b>414,275,191</b>

**සී/සී ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනේ අවසන් වර්ෂය සඳහා  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

<b>5 අනෙකුත් මෙහෙයුම් ආදායම</b>		
දඩ මුදල් ආදායම	443,097	1,559,996
අවර හානි ආදායම	5,953,168	-
දඩ මුදල් ආදායම ආනයන	-	173,280
සංචාරක බංගලාව ආදායම (පොළොන්නරුව)	994,450	1,210,601
උද්‍යානයෙන් ඉපයීම	-	14,480
කඩිනම් නිශ්කාණ්ණ කිරීමේ ආදායම	100,957,948	57,857,011
පොලීහිත් හා පොහොර මලු විකිණීමේ ආදායම	5,049,430	7,662,198
ආපසු නොගෙවන ටෙන්ඩර් තැන්පතු ආදායම්	765,475	1,148,725
රාජ්‍ය ප්‍රධාන ක්‍රමසහය	7,586,176	7,361,866
කුලී ආදායම	85,643	86,545
දේපල පිරිසහ හා උපකරණ විකිණීමේ ලාභ	527,317	2,277,722
ප්‍රවාහන ඉපයුම්	64,617	96,809
රසායනාගාර පරීක්ෂණ ආදායම්	42,395	32,200
අනෙකුත් ආදායම	17,451,028	13,691,322
හානිකරණ ආපසු හැරවීම	680,000	-
රාජ්‍ය ප්‍රදාන	1,596,923	-
	<b>142,197,667</b>	<b>93,172,755</b>
<b>6 පරිපාලන වියදම්</b>		
අධ්‍යක්ෂක පාරිශ්‍රමික	2,593,616	2,264,354
වාහන හඬක්කුව සහාය/අධ්‍යක්ෂක	587,999	903,375
දුරකථන, ටෙලිෆෝන් සහ අන්තර්ජාල	59,226	209,296
ලේකම් ගාස්තු	158,490	89,013
වැටුප් විධායක	29,975,366	25,861,881
වැටුප් විධායක නොවන	123,859,256	107,103,667
අතිකාල	42,941,972	38,532,240
ගමන් වියදම් හා ශැපීම් දීමනා	4,218,750	4,848,940
සේවක අර්ථසාධක අරමුදල	23,607,653	20,488,090
සේවක භාරකාර අරමුදල	4,697,146	4,097,618
රාජ්‍ය විශ්‍රාම අරමුදල (සමාගම 15%)	190,990	88,244
කළමනාකරුවන් සඳහා ඉන්ධන දීමනා	4,303,590	2,345,851
ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ඉන්ධන දීමනා	1,802,898	377,215
තේ සහ දැවිලි දීමනා	6,261,926	5,334,740
වාර්ෂික ප්‍රසාද දීමනා	5,253,188	3,628,246
වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීම්	9,387,193	8,488,588
කොන්ත්‍රාත් සේවක වැටුප්	4,189,527	5,190,464
පුහුණු හා ශිෂ්‍යත්ව වියදම්	1,091,248	1,644,417
සහි අන්ත හා වෙනත් දීමනා	1,771,818	1,576,210
සේවක වන්දි	163,575	-
වෛද්‍ය වියදම්	35,890	4,888
හිල ඇඳුම් හා වෛද්‍ය දීමනා	3,302,387	2,639,696
වෛද්‍ය රක්ෂණය	2,304,871	4,185,485
අනිකුත් දීමනා	941,140	-
සේවක තක්සේරු වියදම්	518,575	-
සේවක ප්‍රවාහනය	1,685,738	1,569,456
වාර්ෂික දිරි දීමනා	40,619,226	40,001,183

වරහන් තුල අගයන් වලින් අඩුකිරීම් පෙන්වුම් කෙරේ මූල්‍ය ප්‍රකාශන වල සටහන් ඉදිරි පිටුව හා සම්බන්ධීකරයි

**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

	2015 මාර්තු	2014
පරිපාලන වියදම් (ඉදිරියට)		
සේවක සුභ සාධනය වියදම්	6,206,673	4,714,796
විනෝදාස්වාදය	1,218,927	746,948
විදුලිය	6,641,585	6,737,183
දුරකථන, ටෙලෙක්ස් සහ අන්තර්ජාලය	4,473,917	4,369,519
ගිණි රක්ෂණය	134,463	333,155
ආදායම් බලපත් හා වාහන රක්ෂණය	1,252,251	1,116,447
මාර්ගස්ථ මුදල් හා සේප්පුගත මුදල්, රක්ෂණය	114,302	153,180
තැපැල් ගාස්තු	940,637	1,282,862
මුද්‍රණ ගාස්තු හා ලිපි ද්‍රව්‍ය	7,729,870	5,002,267
සඟරා හා පොත් පත්	87,852	290,350
කාර්යාල උපකරණ නඩත්තුව	1,065,985	411,192
කාර්යාලයේ විවිධ වියදම්	3,202,500	1,941,088
වාහන ධාවන වියදම	8,401,984	10,320,613
වාහන නඩත්තුව	7,261,967	6,806,623
ජල බිල්පත්	2,815,691	2,924,179
නීතිමය ගාස්තු	944,020	813,926
ආරක්ෂක වියදම්	36,166,386	32,513,688
පර්යේෂණ හා සංවර්ධන වියදම්	-	2,000
රසායනාගාර උපකරණ නඩත්තුව	256,842	281,412
යන්ත්‍ර හා උපකරණ නඩත්තුව	1,249,727	1,149,742
ගොඩනැගිලි නඩත්තුව	22,904,082	13,504,454
කාර්යාලීය ගෘහ භාණ්ඩ හා උපකරණ නඩත්තුව	71,395	91,975
පොදු දැන්වීම් වියදම්	2,486,690	1,703,744
ඇතුලත මාර්ග ඉදිකිරීම්	74,600	-
පරිගණක හා උපාංග නඩත්තුව	2,115,130	1,185,108
වරිපතම් හා නිවාස කුලී	2,813,348	667,472
තාවකාලික ගබඩා සඳහා වියදම්	12,264,032	3,233,992
කුලිය	34,667,000	26,341,412
අස්පෘශ්‍ය වත්කම් ක්‍රමයන්	324,300	324,300
විගණන ගාස්තු	262,500	300,000
විගණන භාවිත ගාස්තු	39,950	101,250
විගණන හා සම්බන්ධ ගාස්තු	125,000	-
උපදේශක ගාස්තු	1,352,450	2,948,656
වැඩිහල මෙවලම් වියදම්	99,167	894,571
සෞඛ්‍ය ආරක්ෂක වියදම්	2,213,572	1,890,630
අනිකුත් උපකරණ නඩත්තුව	2,251,653	1,225,929
පාරිභෝගික	4,589,102	7,144,846
බැංකු ගාස්තු	739,113	682,238
කපාහැරීම්/නැවත අයකිරීම්	795,350	100,581
නීතිමය වන්දි සඳහා වෙන්කිරීම්	-	22,943,253
(අධි)/උණ පුනරාවර්තන වියදම්	(916,275)	(3,963,335)
සංචාරක බංගලා වියදම්	240,356	803,494
උද්‍යාන අලංකරණය	2,934,960	1,719,811
පරිත්‍යාග හා පුණ්‍යාධාර	93,000	550,660
ආයතනික සමාජ වගකීම්	2,200,945	-
ස්වාභාවික ආපදා වියදම්	110,000	-

වරහන් තුල අගයන් වලින් අඩුකිරීම් පෙන්වුම් කෙරේ  
 මූල්‍ය ප්‍රකාශන වල සටහන් ඉදිරි පිටුව හා සම්බන්ධයි



**සී/සී ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

රසායනාගාර ගොඩනැගිලි වියදම්	238,882	64,395	
රසායනාගාර වියදම්	370,923	48,008	
රසායනාගාර උපකරණ රක්‍ෂණය	30,437	-	
	<b>502,180,495</b>	<b>447,891,771</b>	
<b>7 බෙදාහැරීමේ වියදම්</b>			
ප්‍රචාරණය හා දැන්වීම්	14,036,851	12,237,486	
බොල් ණය කපාහැරීම	362,465	245,652	
වෙළඳ ලැබිය යුතු දෑ නානිකරණය සඳහා වෙන්කිරීම	35,153,452	40,351,788	
විකුණුම් - කොමිස්	5,855,877	4,593,001	
	<b>55,408,645</b>	<b>57,427,928</b>	
<b>8 ශුද්ධ මූල්‍ය ආදායම</b>			
පොලී ආදායම			
ස්ථාවර තැන්පතු හා ආයෝජන පොලී	108,832,911	95,829,840	
සේවක ණය පොලී	1,422,358	1,432,620	
	<b>110,255,269</b>	<b>97,262,460</b>	
පොලී වියදම			
බැංකු අයිරා හා ණය පොලිය	ශුද්ධ මූල්‍ය අදායම	(30,221,225)	(19,254,212)
		(30,221,225)	(19,254,212)
	<b>80,034,044</b>	<b>78,008,248</b>	
<b>9 ආදායම් බදු</b>			
වර්තමාන බදු වියදම	සටහන 9.1	96,700,000	47,000,471
(අතිරික්ත)/උණ වෙන් කිරීම් ගැලපීම		-	10,307,466
විලම්භිත බදු		37,484,888	5,561,375
		134,184,888	62,869,312
<b>9.1 ගිණුම්කරණ ලාභය හා වර්ථමාන බදු වියදම සැසඳීම</b>			
ආදායම් බදු වලට පෙර ගිණුම්කරණ ලාභය	520,200,738	241,328,764	
ව්‍යාපාරයේ නොවන ආදායම්	(120,645,684)	(98,259,494)	
ඉඩදෙනු නොලබන අයිතමයන්ගේ චිකතුව	83,373,287	99,682,019	
ඉඩදෙනු ලබන අයිතමයන්ගේ චිකතුව	(62,428,271)	(75,404,571)	
බදු ගලපන ලාභය	420,500,070	167,346,718	
අනෙකුත් මූලාශ්‍රවලින් ලද ආදායම්	110,782,585	90,897,628	
මුළු ව්‍යවස්ථාපිත ආදායම	531,282,655	258,244,346	
අලාභ ගිණිකම	185,948,929	90,385,521	
තක්සේරුකල බදු වන ආදායම	345,333,726	167,858,825	

වරහන් තුල අගයන් වලින් අඩුකිරීම් පෙන්වුම් කෙරේ මූල්‍ය ප්‍රකාශන වල සටහන් ඉදිරි පිටුව හා සම්බන්ධීකරයි

**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

28% බදුකරනය	96,693,443	47,000,471
<b>වර්තමාන බදු වියදම</b>	<b>96,700,000</b>	<b>47,000,471</b>
<b>බදු අලාභය</b>		
ඉදිරියට ගෙන ආ බදු අලාභය	197,546,692	287,932,213
බදු අලාභය සංචිත කිරීම	(185,948,929)	(90,385,521)
<b>බදු අලාභය ඉදිරියට ගෙනයා</b>	<b>11,597,763</b>	<b>197,546,692</b>

**10 කොටසක මූලික ඉපයුම් / ලාභය ඉපයුම්**

**10.1 කොටසක මූලික ඉපයුම්**

කොටසක මූලික ඉපයුම් ගණනය කර ඇත්තේ සමහර කොටස් හිමියන්ට ආදාල වර්ෂයේ ලාභය වර්ෂය තුළ හිකුත්කල බරතැබු සමහර කොටස් ප්‍රමාණයෙන් බෙදීමෙනි

සාමාන්‍ය කොටස් හිමියන්ට සදහා වූ ශුද්ධ ලාභය	386,015,851	178,459,452
සාමාන්‍ය කොටස්වල බර තැබූ සාමාන්‍ය අගය	50,245,608	50,245,608

<b>කොටසක මූලික ඉපයුම්</b>	<b>7.68</b>	<b>3.55</b>
---------------------------	-------------	-------------

කොටසක ලාභය ඉපයුම්

ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුව ගිණුම් කාලපරිච්ඡේදයෙන් පසුව සිදුවන සිදුවීම් යටතේ 2015.3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කොටසකට රු.2.30 ලාභයක් යොජනා කර ඇත යෝජිත ලාභය ගිණුම්වල අනාවරනය කර ඇති මුත් 2015.3.31 දිනට වගකීමක් ලෙස හඳුනාගෙන නොමැත

ලාභය ගෙවීම් / යොජනා	115,804,755	52,930,556
සාමාන්‍ය කොටස් ගණන	50,245,608	50,245,608
	රු.	රු.
<b>කොටසක ඉපයුම්</b>	<b>2.30</b>	<b>1.05</b>

වරහන් තුල අගයන් වලින් අඩුකිරීම් පෙන්නුම් කෙරේ  
 මූල්‍ය ප්‍රකාශන වල සටහන් ඉදිරි පිටුව හා සම්බන්දීතයි

**සී/සී ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනට  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

11 දේපල පිරිසහ හා උපකරණ				
පිරිවැය	2014	එකතු කිරීම්	බැහැර කිරීම්	2015
ඉඩම්	1,512,855,000	-	-	1,512,855,000
මාර්ග ඉදිකිරීම් සංවර්ධනය	820,000	-	-	820,000
ගොඩනැගිලි	338,909,897	1,666,845	-	340,576,742
යන්ත්‍ර හා උපකරණ	6,006,105	602,800	20,000	6,588,905
මෝටර් රථ	70,037,876	10,051,000	6,632,500	73,456,376
කාර්යාලීය ගෘහ භාණ්ඩ	12,516,470	1,490,593	76,075	13,930,988
කාර්යාලීය උපකරණ	5,554,745	708,200	32,155	6,230,790
පරිගණක උපාංග	13,177,184	3,118,816	16,350	16,279,650
අනෙකුත් වත්කම්	24,841,547	2,229,664	54,000	27,017,211
<b>එකතුව</b>	<b>1,984,718,824</b>	<b>19,867,918</b>	<b>6,831,080</b>	<b>1,997,755,662</b>

ක්ෂය කිරීම	2014	වර්ෂය සඳහා කපාහැරීම්	බැහැර කිරීම්	2015
ගොඩනැගිලි	33,236,609	8,767,899	-	42,004,508
යන්ත්‍ර හා උපකරණ	2,770,754	809,095	20,000	3,559,849
මෝටර් රථ	33,356,571	14,691,275	6,632,500	41,415,346
කාර්යාලීය ගෘහ භාණ්ඩ	10,002,669	1,243,111	76,075	11,169,705
කාර්යාලීය උපකරණ	3,901,615	611,747	32,155	4,481,207
පරිගණක උපාංග	9,053,962	2,227,736	16,350	11,265,348
අනෙකුත් වත්කම්	12,542,338	6,316,137	54,000	18,804,475
<b>එකතුව</b>	<b>104,864,518</b>	<b>34,667,000</b>	<b>6,831,080</b>	<b>132,700,438</b>
ලියාපල අගය	1,879,854,306			1,865,055,224
භාහිරකරණය සඳහා වෙන් කිරීම්	(680,000,00)			
<b>ශුද්ධ ධාරක අගය</b>	<b>1,879,174,306</b>			<b>1,865,055,224</b>

12 නොනිම් වැඩ				
	2014	දරන ලද වියදම්	ප්‍රාග්ධනික අගය	2015
නුවරඑළිය බංගලාව	-	27,643,444	-	27,643,444
කතරගම බංගලාව	-	2,339,142	-	2,339,142
	-	<b>29,982,586</b>	-	<b>29,982,586</b>

12.1 26.2.2015 දින පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම කතරගම සංචාරක බංගලාව ඉදිකිරීම භාවිතා කළ නොහැකි බව තීරණය කර ඇත

වරහන් තුල අගයන් වලින් අඩුකිරීම් පෙන්නුම් කෙරේ මූල්‍ය ප්‍රකාශන වල සටහන් ඉදිරි පිටුව හා සම්බන්ධීකරයි



**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනට  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

		2014		2015	
		රු.	අත්පත් කරගැනීම් බැහැර කිරීම්	රු.	
<b>13</b>	<b>අස්පාල වත්කම්</b>				
	පිරිවැය				
	පරිඝණක මෘදුකාංග	877,901	95,000	972,901	
		877,901	95,000	<b>972,901</b>	
		2014	වර්ෂය සඳහා කපාහැරීම්	2015	
		රු.	රු.	රු.	
	සෂය කිරීම	533,184	324,300	<b>857,484</b>	
		533,184	324,300	857,484	
	පරිඝණක මෘදුකාංග				
	ලියාපත අගය	344,717		<b>115,417</b>	
				<b>2015</b>	<b>2014</b>
			රු.	රු.	
<b>14</b>	<b>තොගය</b>				
	සෘජු පොහොර		453,562,639	337,837,402	
	මිශ්‍ර පොහොර		18,824,559	15,977,401	
	පරිභෝගික තොග		6,625,564	9,179,223	
	ඇසුරුම් ද්‍රව්‍ය		18,392,783	7,132,855	
			<b>497,405,545</b>	<b>370,126,883</b>	
	හානිකරණය සඳහා වෙන් කිරීම්		(2,014,431)	(1,368,849)	
			<b>495,391,114</b>	<b>368,758,034</b>	
<b>15</b>	<b>වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ</b>				
	වෙළඳ ලැබිය යුතු දෑ	(සටහන් 15.1)	122,158,723	268,168,693	
	හානිකරණය සඳහා වෙන් කිරීම්		(87,706,966)	(52,553,513)	
			34,451,757	215,615,180	
	අනෙකුත් ලැබිය යුතු දෑ	(සටහන් 15.2)	39,695,322,906	32,488,804,676	
			<b>39,729,774,663</b>	<b>32,705,019,858</b>	
<b>15.1</b>	<b>වෙළඳ ලැබිය යුතු දෑ</b>				
	රජයේ දෙපාර්තමේන්තු		115,796,433	123,220,448	
	විකුණුම් උපහත		3,407,250	722,472	
	ණය මත ණයගැතිව		2,955,040	138,791,650	
	ගොවිජන සේවා මධ්‍යස්ථානය		-	247,500	
	බලයලත් හියෝපිත		-	5,736,623	
			<b>122,158,723</b>	<b>268,768,693</b>	
<b>15.2</b>	<b>අනෙකුත් ලැබිය යුතු දෑ</b>				
	මහා භාණ්ඩාගාරයෙන් සහනාධාර		39,660,734,217	32,423,671,525	
	ශ්‍රී ලංකා වරාය අධිකාරිය		26,251	180,666	
	මාර්ග සංවර්ධන අධිකාරිය		12,600,000	12,600,000	
	වෙනත්		13,665,797	25,013,353	
	තැන්පතු		1,684,256	850,400	
	අත්තිකාරම් හා ඉදිරියට කල ගෙවීම්		6,612,385	26,488,734	
			<b>39,695,322,906</b>	<b>32,488,804,679</b>	

වරහන් තුල අගයන් වලින් අඩුකිරීම් පෙන්නුම් කෙරේ  
 මූල්‍ය ප්‍රකාශන වල සටහන් ඉදිරි පිටුව හා සම්බන්ධීකරයි

**සී/ස ලංකා සොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනට  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

16	සේවක ණය හා අත්තිකාරම්	2015	2014
	උත්සව අත්තිකාරම්	63,000	99,000
	මෝටර් බයිසිකල් ණය	764,247	794,083
	පෞද්ගලික ණය	33,034,626	33,033,569
		<b>33,861,873</b>	<b>33,926,652</b>
17	කල් පිරිමි සඳහා පවත්වාගෙන යන ආයෝජන		
	භාණ්ඩාගාර ඩිල්පත් ආයෝජන	489,125,747	471,834,936
	භාණ්ඩාගාර ඩිල්පත් ආයෝජන රු. 69,980,859.87 ක මුදල පාරිභෝගික වගකීම් සඳහා වෙන්කර ඇත		
18	අනෙකුත් මූල්‍ය වත්කම්		
	ස්ථාවර තැන්පතු	1,833,364,544	768,606,041
		<b>1,833,364,544</b>	<b>768,606,041</b>
19	මුදල් හා මුදල් සමාන දෑ		
	<b>සතුටුදායක ශේෂයන්</b>		
	බැංකු මුදල්	69,343,652	35,690,510
	ඉතුරුම් තැන්පතු	3,583,397	3,376,129
		<b>72,927,049</b>	<b>39,066,639</b>
	<b>අසතුටුදායක ශේෂයන්</b>		
	බැංකු අයිරා	6,556,178	5,538,591
		<b>6,556,178</b>	<b>5,538,591</b>
20	ප්‍රකාශිත ප්‍රාග්ධනය		
	නිකුත් කල හා ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	50,245,608	<b>50,245,608</b>
	නිකුත් කල ගෙවා නිමි සාමාන්‍ය කොටස් ගණන	<b>502,456,080</b>	<b>502,456,080</b>
21	ප්‍රත්‍යගණන සංචිත		
	දේපල, පිරිසත හා උපකරණ සඳහා අදාල වන ප්‍රත්‍යගණන සංචිතයේ ඇති ප්‍රත්‍යගණන අතිරික්තය වම වත්කම් ඉවත් කිරීමේදී ඊට අදාල වන ප්‍රමාණය සිකන්ඩි ප්‍රකාශයට මාරු කරනු ලැබේ.		
22	සේවක පාරිභෝගික බැඳීම්		
	අප්‍රේල් 1 වන දිනට ශේෂය	50,189,133	44,748,577
	විස්තීර්ණ ආදායම් ප්‍රකාශණයට හඳුනාගත් වියදම්	4,589,102	7,144,846
	වර්ෂය තුළ ගෙවී	(4,589,102)	(1,704,290)
	මාර්තු 31 දිනට ශේෂය	<b>50,189,133</b>	<b>50,189,133</b>
	සේවක පාරිභෝගික බැඳීම් විචලනයන් භාවිතයේ කළමණාකාරන හොදම ඇස්තමේන්තුවට අනුව ස්වාධීන ආයු ගණන උපදේශකයන් විසින් තක්සේරු කර ඇත.		
	භාවිතා කළ මූලික නිගමනයන් පහත පරිදි වේ		
	වට්ටම් අනුපාතය (%)	10.50	10.50
	අනාගත වැටුප් වර්ධනය (රු)-විධායක	1,150	1,150
	අහිකුත්	240	240
	සේවක පිරිවැටුම් සාධකය	1-5	1-5
	විශ්‍රාම ගැනීමේ වයස (වර්ෂ)	55	55

2013.03.31 දිනට අවසාන වශයෙන් ආයුගණක තක්සේරුවක් සිදු කරන ලද අතර කළමණාකාරීත්වයේ අදහසට අනුව 2016.03.31 දිනට නැවත ආයුගණන තක්සේරුවක් සිදු කල යුතු වේ.

**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනට  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

	2015	2014
<b>23 රාජ්‍ය ප්‍රදාන</b>		
අප්‍රේල් 01 වන දිනට ශේෂය	9,981,441	17,343,307
වර්ෂය තුළ ලැබුණු ප්‍රදාන	10,546,350	-
රාජ්‍ය ප්‍රධාන වර්ෂය තුළ ක්‍රමක්ෂය	(7,586,175)	(7,361,866)
මාර්තු 31 දිනට ශේෂය	12,941,616	9,981,441
ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ලද රාජ්‍ය ප්‍රදාන වසර 3 කින් ක්‍රමක්ෂය කිරීමට තීරණය කර ඇත		
<b>24 විලම්භිත බදු</b>		
අප්‍රේල් 01 වන දිනට ශේෂය	6,647,539	1,086,164
වර්ෂය සඳහා හටගත් ඉවත් කිරීම්	37,484,888	5,561,375
මාර්තු 31 දිනට ශේෂය	44,132,427	<b>6,647,539</b>
<b>24.1 විලම්භිත බදු වත්කම් හා බැරකම් විශ්ලේෂණය</b>		
විලම්භිත බදු වගකීම්		
දේපල පිරිසත හා උපකරණ	86,554,749	91,111,832
	<b>86,554,749</b>	<b>91,111,832</b>
<b>විලම්භිත බදු වත්කම්</b>		
පාරිභෝගික බැඳීමෙන්	14,052,957	14,052,957
ඉදිරියට යන බදු අලාභ	3,247,374	55,313,074
හානි කරන වෙන් කිරීම් - වෙළඳ ණය ගැතියන්	24,557,950	14,714,984
හානි කරන වෙන් කිරීම් - සෙමින් වලනය වන තොග	564,041	383,278
	42,422,322	<b>84,464,293</b>
	<b>44,132,427</b>	<b>6,647,539</b>
<b>25 වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ</b>		
වෙළඳ ගෙවිය යුතු දෑ	8,536,449,271	11,335,724,662
අනෙකුත් ගෙවී යුතු දෑ (සටහන් 25.1)	51,347,623	26,694,950
	8,587,796,894	<b>11,362,419,612</b>
<b>25.1 අනිකුත් ගෙවිය යුතු දෑ</b>		
විවිධ ණය හිමියන්	44,176,945	23,780,309
රඳවාගත් මුදල්	1,425,285	-
භාණ්ඩාගාරයට ගෙවිය යුතු දෑ	5,519,095	2,711,806
අනිකුත්	226,298	202,835
	<b>51,347,623</b>	<b>26,694,950</b>
<b>26 පොළී සහිත ණය</b>		
මහජන බැංකුව වර්ෂය මුල ආරම්භක ශේෂය	20,646,483,768	14,954,413,210
වර්ෂය තුළ ලබා ගත් ණය	17,993,705,500	9,971,324,558
වර්ෂය තුළ පිය වූ ණය	(7,335,864,000)	(4,279,254,000)
වර්ෂය අග අවසාන ශේෂය	31,304,325,268	20,646,483,768



**සී/සී ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනට  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

27 තැන්පතු හා අත්තිකාරම් ලැබීම්		
ආපසු ගෙවන ක්‍රියාකාරී බැඳුම්කර	110,005,728	84,594,699
සේවක ආරක්ෂක තැන්පතු	3,633,397	3,376,129
ආපසු ගෙවන තැන්පතු	6,023,430	8,832,230
අත්තිකාරම් ලැබීම්	44,633,998	19,474,233
අනිකුත් වැටුප් අඩුකිරීම්	43,450	(15,494)
	<b>164,340,003</b>	<b>116,261,797</b>
28 ජංගම බදු වගකීම්		
අප්‍රේල් 01 වන දිනට ශේෂය	4,580,806	-
අඩුකලා - පසුගිය වර්ෂය තුළ ගෙවීම්	(4,580,806)	-
	-	-
වකතු කළා - වර්ෂය තුළ වෙන්කිරීම්	96,700,000	47,000,471
අඩුකලා ස්වතක්සේරු පදනම මත වර්ෂය තුළ ගෙවීම්	(35,250,000)	(24,132,224)
ආර්ථික සේවා ගාස්තු	-	(9,428,723)
රඳවාගැනීමේ බදු	(7,759,992)	(8,858,718)
මාර්තු 31 දිනට ශේෂය	<b>53,690,008</b>	<b>4,580,806</b>
29 උපචිත හා ගෙවීම්		
උපචිත වියදම්	117,242,079	150,211,594
හිඟි හිමිකම් සඳහා ප්‍රතිපාදන	2,943,256	22,943,253
	<b>120,185,335</b>	<b>173,154,847</b>

වරහන් තුළ අගයන් වලින් අඩුකිරීම් පෙන්නුම් කෙරේ  
 මූල්‍ය ප්‍රකාශන වල සටහන් ඉදිරි පිටුව හා සම්බන්ධීකරයි

**සී/ස ලංකා පොහොර සමාගම**  
 2015 මාර්තු 31 දිනට  
 මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්

30 සම්බන්ධිත පාර්ශවයන්				
30.1 ප්‍රධාන කළමනාකරන පාර්ශවයන් හා සම්බන්ධ තොරතුරු				
30.1.1 ප්‍රධාන කළමනාකරන පාර්ශවයන් සඳහා ප්‍රධානියන්				
2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා		2015		2014
		විධායක අධ්‍යක්ෂවරුන්	විධායක නොවන අධ්‍යක්ෂවරුන්	විධායක නොවන අධ්‍යක්ෂවරුන්
කෙටිකලීන රැකියා ප්‍රතිලාභ		2,807,519	433,323	3,242,734
134,291				
30.2 සම්බන්ධිත පාර්ශවයන් සමග ගනුදෙනු				
සම්බන්ධිත පාර්ශවයන්	ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනු වටිනාකම් රු.		ශේෂය (ගෙවිය යුතු) / ලැබිය යුතු
ශ්‍රී ලංකා රජය	ප්‍රාග්ධන ප්‍රධාන	10,546,350		-
	සහනාධාර ලැබීම්	12,690,996,096	14,120,801,429.00	
	භාණ්ඩ විකිණීම්	139,770,921	613,980,582.00	
	වෙළඳ ලැබිය යුතු දෑ අය කර ගැනීම	162,567,202	138,936,458.00	
රාජ්‍ය ව්‍යවසාය	කෙටිකලීන / දිගුකලීන ණය ගැනීම්	17,993,705,500	9,971,324,558.00	
	ණය පියවීම්	7,355,864,000	4,279,254,000.00	
<b>භාණ්ඩාගාර බිල්පත් හා පුති මිලදී ගැනීම් ආයෝජන</b>				
	ආයෝජන උපලබ්ධිවිම්	17,290,811	41,050,933.00	
	ලද පොළිය	31,232,992	42,424,022.00	
<b>ස්ථාවර තැන්පත් වල ආයෝජන</b>				
	වර්ෂය තුල ආයෝජන	1,064,758,502	540,131,390.00	
	ලද පොළිය	77,599,919	53,405,818.00	
	ඉල්ලුම් තැන්පතු හා ඉතුරුම් තැන්පතු	3,583,397	3,376,129.00	
	ජංගම ගිණුම්	66,759,388	35,690,510.00	
	ජංගම ගිණුම් අයිතව	6,556,178	5,538,591.00	
අනෙකුත් රාජ්‍ය ආයතන	වෙළඳ ලැබිය යුතු දෑ අය කර ගැනීම	4,348,092	12,326,217.00	
31 සුරැකුම්පත් පොරොන්දු				
පහත සඳහන් වත්කම් බැරකම් සඳහා ආරක්ෂක ලෙස පොරොන්දු වී ඇත				
වගකීමේ ස්වභාවය	ණය පහසුකම්	සුරැකුම්පත්	වත්කම් ඇපයට තැබීම් හි ධාරණ අගය	
			2015	2014
ජංගම	අයිත	ස්ථාවර තැන්පත්	206 මිලියන	206 මිලියන

**32. ප්‍රාග්ධන බැඳුම්**

	2015	2014
(අ) යෝජිත කතරගම සංචාරක බංගලාව (2015.03.31 දිනට ඉඩම් සංවර්ධන වියදම රු.2.3 මිලියන)	25 මිලියන	නැත
(ආ) යෝජිත නුවරඑළිය සංචාරක බංගලාව 2015.03.31 දිනට සංවර්ධන වියදම රු.20.2 මිලියන	7.6 මිලියන	27.8 මිලියන

**33. අසම්භාව්‍ය වගකීම්**

සමාගම ව්‍යාපාර කටයුතු වලදී පැහැදිලිව නීතිමය බැඳුම් සමාගම සතුව ඇති සමාගමේ පාලනයෙන් පරිපාහිරව. සමාගම සතු සම්පත් පිටතට ගලායාම පිළිබඳ සාදාරණ සැකයක් ඇති නම් පමණක් කළමනාකරණය විසින් වෙන් කිරීමක් සිදු කරයි. (සටහන් 29) මෙම වෙන් කිරීම් වටිනාකම හිඟ අංශයේ හිඟ උපදේශකයන්ට අනුව සිදු කරයි වම නිසා වම බැඳුම් සඳහා වෙන් කිරීමක් කර නොමැත.

**34. වාර්ථාකරණ කාලසීමාවට පසු සිදු වීම්**

සටහන් අංක 26 යෙහි ඇති කෙටිකාලීන ණය ශේෂය 2015.05.22 දිනට දිගුකාලීන ණය වශයෙන් පරිවර්ථය කර ඇත.

**35. මූල්‍ය අවදානම් කළමනාකරණය**

සමාගම පහත දැක්වෙන ආකාරයේ අවදානම් වලට මූල්‍ය උපකරණ භාවිතය තුළින් විවෘතව පවතී. මූල්‍ය උපකරණ භාවිතය තුළින් විවිධාකාරයේ අවධානම් කළමනාකරණ උපායමාර්ග භාවිතයෙන් සමාගම මෙම අවධානම් අවම කර ගැනීමට පියවර ගනී.

1. මූල්‍ය අවදානම
2. ද්‍රවශීලතා අවධානම
3. වෙළඳ පොළ අවදානම  
(මුදල් ඒකකයේ අවදානම සහ පොළී අනුපාතයේ අවදානම)

සමාගමේ මූල්‍ය උපකරණ, කාලීන තැන්පතු, රාජ්‍ය බැඳුම් කර, බැංකු තැන්පතු සහ කෙටි කාලීන බැංකු ණය ගැනීම් වලින් සමන්විත වේ. තවදුරටත් සමාගමේ සතුව ව්‍යාපාර කටයුතුවලින් පැන නැගුණ වෙළඳ ලැබිය යුතු දෑ, ගෙවිය යුතු දෑ, සහ ලැබිය යුතු සහනාධාර ඇත. සමාගමේ කෙටි කාලීන ආයෝජන තැන්පතු සහ කෙටි කාලීන ණය ගැනීම් වල ප්‍රධාන අරමුණ වන්නේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවයන් පවත්වා ගැනීමයි.

**35.1 මූල්‍ය අවදානම**

මූල්‍ය අවධානම යනු අනෙකුත් පාර්ශවයන් සමාගම සමඟ එකඟ වූ ගිවිසුම් ස්වභාවය පවත්වාගෙන යෑමට නොහැකි වීම නිසා පාඩු සිදුවීමට ඇති ඉඩකඩ ලෙස නිර්වචන කරනු ලබයි. මූල්‍ය අවධානම ප්‍රධාන වශයෙන් හට ගන්නේ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමඟ පවත්වාගෙන යනු ලබන තැන්පතු, මුදල් හා මුදල් සමාන ද (අතැති මුදල් තැර), ගනුදෙනු කරුවන් ගෙන් ලැබිය යුතු සහ භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු සහනාධාර වලිනි.

මූල්‍ය වත්කම් වල ණය අවධානමේ උපරිමය වීම වත්කම්වල ධාරණ අගයට සමාන වේ.

පහත දැක්වෙන වගුවෙන් 2015 මාර්තු 31 දිනට වාර්තා කර ඇති මූල්‍ය වත්කම්වල උපරිම අවධානම දක්වා ඇත.



ණය අවධානම් අයිතමය	වටිනාකම (රු.)
මුදල් හා මුදල් සමාන දෑ	72,927,049
බැංකු සහ මූල්‍ය ආයතන සමඟ පවත්වාගෙන යන තැන්පතු	2,322,490,291
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	102,902,319
භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු සහනාධාර	39,660,734,217

**35.1.1 වෙළඳ ලැබිය යුතු දෑ**

සමාගම මුලික වශයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන, රාජ්‍ය ආයතන සහ බලයලත් නියෝජිතයන් සමඟ ගනු දෙනු සිදු කරයි. කළමනාකරණය විසින් අතීත පළපුරුද්ධ සහ මූල්‍ය අපකර යන සාධක මත බලයලත් නියෝජිතයන්ගේ ණය අවධානම මිනිණු ලබයි. තවදුරටත් ලැබිය යුතු ගිණුම් කළමනාකරණය සහ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් විදිහෙදා පරීක්ෂණ කරයි.

සමාගමේ වෙළඳ ලැබිය යුතු දෑ වල වයස් විශ්ලේෂණය පහත දක්වා ඇත.

ලැබිය යුතු දෑ වල වයස් විශ්ලේෂණ	ලැබිය යුතු දෑ (රු.)	
	2015.03.31 දිනට	2014.03.31 දිනට
මාස 03ක් දක්වා	34,451,757	35,742,408
මාස 03-06 දක්වා	-	2,952,958
මාස 06-12 දක්වා	-	926,077
වසරකට වැඩි	87,706,966	89,583,129
<b>එකතුව</b>	<b>122,158,723</b>	<b>129,204,572</b>

සමාගම භාණ්ඩකරණය සඳහා ප්‍රතිපත්ති ස්ථාපනය කර ඇති අතර (මූල්‍යවාර්තා සඳහා වන සඳහන් 2. 11 බලන්න.) එමඟින් සමාගම වෙළඳ ලැබිය යුතු දෑ වෙනුවෙන් අපේක්ෂිත පාඩුව නිරූපණය කර ඇත. ස්ථාපනය කරනු ලැබූ භාණ්ඩකර ප්‍රතිපත්තියට අනුව ගණ දෙණු කරුවන් තනි තනිව භාණ්ඩකරණය වෙනුවෙන් පරීක්ෂා කර ඇත. සටහන් අංක 15හි දක්වා ඇත. වෙළඳ ලැබිය යුතු දෑ සහ භාණ්ඩකරණ පාඩු සඳහා වෙන්කිරීම විස්තරය බලන්න.

**35.1.2 ලැබිය යුතු සහනාධාර**

දැනටමත් දරා ඇති ආනයන වියදම් පියවීම සඳහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු සහනාධාර ලැබිය යුතු දෑ තුළ වාර්තාකර ඇත. මෙම ලැබිය යුතු සහනාධාර දින 180 සිට 270 දක්වා කාල සීමාවක් තුළ අයකර ගැනීමට බලාපොරොත්තු වේ. භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මෙම සහනාධාරවල උපරිම මූල්‍යමය අවදානම එම සහනාධාරවල ධාරණ අගයට සමාන වේ.

**35.1.3 අනෙකුත් මූල්‍ය වත්කම්**

සමාගමේ අනෙකුත් මූල්‍ය වත්කම්වල මූල්‍ය අවදානම බැංකුවල සහ අනෙකුත් මූල්‍ය ආයතනවල තැන්පතු සහ මුදල් හා මුදල් සමාන දෑ වලින් සමන්විත වේ. සමාගම වගිවීසුම්ගතව ඇති පාර්ශවයන් සමඟ ගිවිසුම් ස්වභාවය පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා සමාගමට සිදුවන උපරිම අවදානම එම අනෙකුත් මූල්‍ය වත්කමේ ධාරණ අගයට සමාන වේ. සමාගම තම මූල්‍ය උපකරණවල මූල්‍ය අවධානම කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම තම මූල්‍ය අරමුදල් රජයේ මූල්‍ය ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල තැන්පත් කිරීමෙනි.

**35.2 ද්‍රවශීලතා අවදානම**

ද්‍රවශීලතා අවදානම යනු ආයතනයකට ගෙවිය යුතු කාල වේලා පැමිණි කල පිලිගත නොහැකි පිරිවැය හෝ පාඩු විඳගැනීමකින් තොරව බැඳීම් ඉටුකිරීමට අවශ්‍යවන අරමුදල් සැපයීමට නොහැකියාවෙන් පැන නැඟිය හැකි පාඩු සිදුවීමේ ප්‍රවණතාවයයි.

සමාගම තම මූල්‍ය වත්කම් හා වගකීම් සඳහා විවිධාකාරයේ වාර්තා ක්‍රමෝපායවල පිළියෙළ කරමින් වාර්ෂික අයවැය සමඟ සන්සන්දනය කරයි. කලමනාකරණය දිනපතා තම බැංකු ශේෂයන් හා දුර්වලතා අවශ්‍යතාවයන් සලකා බලමින් මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණවත් පරිදි තිබේදැයි සලකා බලයි.

සමාගම 2015 මාර්තු 31 දින පදනම් කරගෙන, ගිවිසුම්ගත දිනට ඉතිරි කාලය සලකා බලා තම මූල්‍ය වත්කම් හා වගකීම් පහත පරිදි විශ්ලේෂණය කර ඇත.

වගුවේ දක්වා ඇත්තේ වට්ටම් නොකරන ලද මුදල් පමාණයන්ය.

මූල්‍ය වත්කම් හා වගකීම්	ධාරණ අගය (රු.)	මාස 06 හෝ ඊට අඩු (රු.)	මාස 06 සිට 12 දක්වා (රු.)	වර්ෂයකට වැඩි (රු.)
<b>මූල්‍ය වත්කම්</b>				
වෙළඳ ලැබිය යුතු දෑ	34,451,757	34,451,757	-	-
නාණ්ඩාගාරයෙන් ලැබියයුතු සහනාධාර	39,660,734,217	5,140,767,284	3,107,099,663	31,412,867,270
අනෙකුත් ලැබිය යුතු දෑ	68,450,562	45,531,637	452,510	22,466,415
කල්පිරීම දක්වා පවත්වාගෙන යන ආයෝජන	489,125,747	-	489,125,747	-
අනෙකුත් මූල්‍ය වත්කම්	1,833,364,544	-	1,833,364,544	-
මුදල් හා මුදල් සමාන දෑ	72,927,049	72,927,049	-	-
<b>එකතුව</b>	<b>42,159,053,876</b>	<b>5,293,677,727</b>	<b>5,430,042,464</b>	<b>31,435,333,685</b>
<b>මූල්‍ය වගකීම්</b>				
පොලී සහිත ණය	31,304,325,268	24,579,753,650	3,667,932,000	3,056,639,618
වෙළඳ ගෙවිය යුතු දෑ	8,536,449,271	8,536,449,271	-	-
අනෙකුත් ගෙවිය යුතු දෑ	335,872,961	190,454,888	1,325,938	144,092,135
බැංකු අයිරා	6,556,178	6,556,178	-	-
<b>එකතුව</b>	<b>40,183,203,678</b>	<b>33,313,213,987</b>	<b>3,669,257,938</b>	<b>3,200,731,753</b>

**35.3 වෙළඳපල අවදානම**

වෙළඳපල අවදානම යනු වෙළඳපල මිල වෙනස්වීමේ අවදානමයි. එනම් විදේශ මුදල් හුවමාරු අනුපාත සහ පොලී අනුපාත වෙනස්වීම නිසා සමාගමේ ආදායමේ හෝ සමාගම සතු මූල්‍ය උපකරණවල ධාරණ අගයේ වෙනස්වීමයි.

**35.4 මුදල් එකක අවදානම**

වාර්තාකරණ කාලසීමාව තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ මිල නිදහසේ තීරණය වීමට සැලසීම තුළින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සිදුවන වෙනස්කම්වල අවදානමයි. ආනයනික පොහොර සඳහා සමගමේ ක්‍රියාකාරී මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලරය වන අතර පියවීම ශ්‍රී ලංකා රුපියලේ ගිණුම් තුළින් සිදු කරයි. සමාගම දරා ඇති විදේශ විනිමය පාඩුව 2015 මාර්තු 31 වන වාර්තාකරණ දිනේ අවසන් වර්ෂය සඳහා රු. 162,241,068/- කි.

**35.5 පොලී අවදානම**

පොලී අවදානම යනු පොලී සහිත ණය සඳහා වන ස්ථාවර පොලී අනුපාතවල වෙළඳපල තුළ සිදුවන පොලී අනුපාතිකයන්ගේ වෙනස්වීමේ අවදානමයි. සමාගමේ ස්ථාවර පොලී අනුපාත මත පත්වාගෙන යනු ලබන පොලී සහිත ණය ප්‍රමාණය 2015 මාර්තු 31 දිනට රු. 31,304,325,268 කි. (2014: රු. 20,646,483,768 )

සමාගම සතුව රාජ්‍ය බැංකුවල තැන්පත්කර ඇති කාලීන තැන්පතු ඇත. සමාගම පොලී අවදානම, ක්‍රියාකාරී පොලී අවදානම, ක්‍රියාකාරී පොලී අනුපාතයන් සමඟ සලකා බලයි.

**36 ප්‍රාග්ධන කළමනාකරණය**

සමාගම තම කොටස්කරුවන්ට උපරිම ප්‍රතිලාභයන් ලබා දිය හැකි ආකාරයට තම අධිණිඬු පැවැත්ම පිළිබඳ සුරක්ෂිතභාවය සහ ඉහල මට්ටමේ ප්‍රාග්ධන ව්‍යුහයක් තුළින් ප්‍රාග්ධන පිරිවැය අවම කිරීමට තම ප්‍රාග්ධනය කළමනාකරණය කරයි. සමාගම තෝලන අනුපාතිකයට අනුව තම ප්‍රාග්ධන ව්‍යුහය සලකා බලයි. තෝලන අනුපාතය ගණනය කරනු ලබන්නේ මුළු ණයට මුළු හිමිකම් ගුණාකාරයක් ලෙස ගෙනය. මුළු ණය තුලට මූල්‍ය තත්ත්ව ප්‍රකාශණයේ ඇති ජංගම හා ජංගම නොවන වගකීම් ගනු ලබයි. පහත දැක්වෙන වගුව තුළින් මුළු ණය සහ මුළු හිමිකම් අනුපාතිකය 2015 මාර්තු 31 සහ 2014 මාර්තු 31 ගණනය කර ඇත.

	2015 මාර්තු 31	2014 මාර්තු 31
මුළු ණය (රු.)	31,304,325,268	20,646,483,768
මුළු හිමිකම් (රු.)	4,205,441,355	3,838,543,092
<b>තෝලන අනුපාතය (X)</b>	<b>7.4x</b>	<b>5.4x</b>

තෝලන අනුපාතයේ වර්ධනයක් වාර්තාකරණ කාලසීමාවේ සිදු වී ඇත්තේ ආනයන වියදම් පියවීමට ලබාගත් කෙටිකාලීන ණය හේතුවෙනි.



**FORM OF PROXY**  
**CEYLON FERTILIZER COMPANY LIMITED.**

I/We.....  
.....being a member of the above named Company hereby appoint Mr./Mrs  
.....  
.....of failing him/her,Mr./  
Mrs. ....  
.....as my Proxy to vote for me on by behalf at the Annual  
General Meeting of the Company to be held on .....  
2015 and at any adjournment thereof.

Signed this

- (a) In terms of the Article 71 of the Articles of Association of the Company;  
The instrument appointing a proxy shall be in writing under the hand of the appointer or of his attorney duly authorized in writing, or where the appointer is a corporation, either under seal, or under the hand of and of an officer or attorney duly authorized. A proxy need not to be a member of the Company.

In terms of the Article 73 of the Articles of Association of the Company.

The instrument appointing a proxy and the power of attorney or other authority, if any under which it is signed or a notorially certified copy of that power of authority shall be deposited at the registered office of the company or at such other place within Sri Lanka as it specified for that propose in the notice convening the meeting not less than forty-eight hours before the time for holding the meeting or adjourned meeting at which the person named in the instrument purposes to vote, or in the case of a poll, not less than twenty-four hours before the time appointed for the taking of the poll and in default the instrument of proxy shall not be treated as valid.

- (b) The full name and the registered address of the shareholder appointing the Proxy should be legibly entered in the form of proxy.
- (c) In the case of shareholder resident in Sri Lanka- a stamp duty of Rupees Twenty Five must be affixed and the shareholder must write his name and sign his initials over the stamp.
- (d) Every alteration or addition to the form of proxy must be duly authenticated by the full signature of the shareholder signing the form of proxy. Such signature should as far as possible be placed in proximity to the alternation or addition intended to be authenticated.

Signed on this ..... day of.....2015.

.....  
Signature of Shareholder